

எடு வெள்ளநீரை அய விய யூது கிழ எடு ஹா டசி மூடலே பிலீடு
விண்ண விரைவு வார்தாவு

வரி செலுத்துபவர்களிடமிருந்து அறவிட வேண்டிய
நிலுவை வரியும் தண்டப்பணமும் தொடர்பான விசேட
கணக்காய்வு அறிக்கை

Special Audit Report on the Taxes and Penalties in Default to be
Recovered from the Taxpayers.

ප්‍රචාන

<u>පරිවේශීදය</u>		<u>ප්‍රචාන</u>
1	විධායක සාරාංශය	01
2	වාර්තාව නිකුත් කිරීමේ පසුබිම සහ ස්වභාවය	02
3	අනුගමනය කළ ක්‍රමවේදයන්	02
4	විෂය පථය	03
5	විෂය පථය සිමා විම	03
6	හිහ බදු ඇති විම හා හිහ බදු අය කර ගැනීමේ හෝ නිරවුල් කර ගැනීමේ ක්‍රියාවලිය හැඳින්වීම	04
7	හිහ බදු හා දඩ ගේෂයන් අය කර ගැනීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය	05
8	නිරක්ෂණ	11
9	පද්ධති හා පාලන දුර්වලතා	12
10	නිරදේශ	13
11	දෙමළ පරිවර්තනය	15-34
12	ඉංග්‍රීසි පරිවර්තනය	35-50
13	ඇමුණුම	51-83

1. විධායක සාරාංශය

දේශීය ආදායම කොමසාරිස් ජනරාල්වරයා විසින් රස් කරනු ලබන බදු වර්ගයන්ට අදාළ පරිපාලන කටයුතු Legacy (2015 දෙසැම්බර් 31 දින දක්වා) හා RAMIS (2016 ජනවාරි 01 දින සිට) යන පරිගණක පද්ධති හරහා සිදුවේ. බදු ගෙවන්නාගේ බදු වාර්තා, බදු ගෙවීම්, දේශීය ආදායම දෙපාර්තමේන්තුව තිකුත් කරන අතිරේක තක්සේරු ආදි තොරතුරු මෙම පරිගණක පද්ධතිවල වාර්තා වන අතර එම තොරතුරු මත බදු ගෙවන්නාගේ හිහ බදු පිළිබඳ විස්තර පරිගණක පද්ධති තුළ වාර්තා වේ.

මෙම පරිගණක පද්ධති තුළින් ලබා ගත් තොරතුරු අනුව, දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් මූදල් රෙගුලාසි මු.රේ.128(2) (අ) ප්‍රකාරව එක් එක් මූදල් වර්ෂයේ ජුනි 30 වැනි දිනට හා දෙසැම්බර් 31 වැනි දිනට හිහ බදු සහ දඩ් ගේෂ ඇතුළත් කර හිහ ආදායම වාර්තා විගණකාධිපති වෙත ඉදිරිපත් කරයි. Legacy පරිගණක පද්ධතියට අදාළව 2019 ජුනි 30 දිනට ඉදිරිපත් කරන ලද බදු වාර්තාව අනුව මූල හිහ බදු මූදල රු. 309,934,567,851 ක් වූ අතර අය කිරීම් ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති හිහ බදු මූදල සමස්ත හිහයෙන් සියයට 58.8 ක් පමණ විය. එසේම අය කර ගත හැකි හිහ බදු මූදල සමස්ත හිහයෙන් සියයට 41.2 ක් පමණ වේ. RAMIS පරිගණක පද්ධතියට අදාළව 2019 ජුනි 30 දිනට ඉදිරිපත් කරන ලද බදු වාර්තාව අනුව මූල හිහ බදු මූදල රු. 3,861,623,483,037 ක් වූ අතර අය කිරීම් ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති හිහ බදු මූදල සමස්ත හිහයෙන් සියයට 96 ක් පමණ විය. ඒ අනුව අය කර ගත හැකි හිහ බදු මූදල සමස්ත හිහයෙන් සියයට 4 ක් පමණ වේ.

හිහ බදු පිළිබඳ කාල විශ්ලේෂණ අනුව ද අය කර ගත හැකි බදු හා දඩ් මූදල් කාලීනව අය කිරීම සිදු වී නොතිබුණ බව නිරීක්ෂණය වූ අතර අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති හිහ බදු හා දඩ් ගේෂයට අදාළ නිරවුල් කළ හැකි ගේෂ නිරවුල් කිරීමට ද දෙපාර්තමේන්තුව විසින් කාලීනව පියවර ගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය.

තවද, මෙම හිහ බදු ගේෂ අතර ගිණුම් තැබීමේ ගේෂ හේතුවෙන් නිරමාණය වූ මිලියන 3,500 කට වඩා වැඩි හිහ බදු ගේෂ පවතින අතර ඒවා නිරවුල් කිරීමට කාලීන පියවර ගෙන නොතිබුණ බව නිරීක්ෂණය විය. අය කිරීම් තාවකාලිකව අත්හිටුවා ඇති බදු හා දඩ් ගේෂ පිළිබඳ වසර කීපයක තොරතුරු විශ්ලේෂණයේ දී අත්හිටුවීමට අදාළ හේතු හඳුනා ගැනීමට දෙපාර්තමේන්තුව කාලීනව පියවර ගැනීමන් සිදු කර ඇති බවක් නිරීක්ෂණය නොවේ.

බදු වර්ග අනුව සිදු කළ විශ්ලේෂණයේ දී සමස්ත හිහ බදු ගේෂයෙන් සියයට 90 කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු කළ අගය මත බදු හා ආදායම බදු වලින් සමන්විත වී ඇති බව ද නිරීක්ෂණය විය. ඒ අනුව දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් හිහ බදු ආදායම අය කිරීමට/ නිරවුල් කිරීමට කාලීනව පියවර ගෙන ඇති බවක් ද නිරීක්ෂණය නොවේ.

2. වාර්තාව නිකුත් කිරීමේ පසුබිම සහ ස්වභාවය

දේශීය ආදායම් කොමිෂන් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව බදු ගෙවන්නා විසින් මාසිකව හෝ කාර්තු වගයෙන් බදු මුදල් ගෙවීම සිදු කරනු ලබන අතර නියමිත දිනවල දී බදු වාර්තා ඉදිරිපත් කළ යුතුවේ. ගෙවා ඇති බදු මුදල වාර්තාවේ සඳහන් බදු මුදලට වඩා අඩු වන විට එම ප්‍රමාණය හිහි බදු ආදායමක් වන අතර දෙපාර්තමේන්තුව විසින් අවශ්‍ය පරිදි දඩු මුදලක් ද පනවා හිහි බදු හා දඩු මුදල අය කර ගැනීමට කටයුතු කළ යුතුවේ. එමෙන්ම දෙපාර්තමේන්තුව විසින් බදු ලිපි ගොනු විගණනය කර ඇතිරේක තක්සේරු නිකුත් කිරීම මගින් බදු ගෙවන්නාගේ බදු බැර ඉහළ දැමීමට කටයුතු කරන අතර බදු ගෙවන්නා එය ගෙවන තුරු ඒවා හිහි බදු ලෙස වාර්තා වේ. මේ අනුව බදු ගෙවන්නාගේන් අය විය යුතු වටිනාකම හිහි බදු හා දඩු මුදල් ලෙස පවතී.

2015 දෙසැම්බර් 31 වැනි දින දක්වා ක්‍රියාත්මක වූ Legacy පරිගණක පද්ධතියට අදාළව 2019 ජූනි 30 දිනට ඉදිරිපත් කරන ලද බදු වාර්තාව අනුව මුළු හිහි බදු මුදල රු. 309,934,567,851 ක් වූ අතර, අය කිරීම ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති හිහි බදු මුදල සමස්ත හිහයෙන් සියයට 58.8 ක් පමණ විය. ඒ අනුව අය කර ගත හැකි හිහි බදු මුදල සමස්ත හිහයෙන් සියයට 41.2 ක් පමණ වේ.

2016 ජනවාරි 01 වැනි දින සිට ක්‍රියාත්මක වන RAMIS පරිගණක පද්ධතියට අදාළව 2019 ජූනි 30 දිනට ඉදිරිපත් කරන ලද බදු වාර්තාව අනුව මුළු හිහි බදු මුදල රු. 3,861,623,483,037 ක් විය. මෙම හිහි මුදලින් අය කිරීම ක්‍රියාවලිය තාවකාලිකව අත්හිටුවා ඇති හිහි බදු මුදල සියයට 96 ක් පමණ වූ අතර අය කර ගත හැකි හිහි බදු මුදල සමස්ත හිහයෙන් සියයට 4 ක් පමණ විය.

ඒ අනුව, Legacy හා RAMIS යන පද්ධති දෙක යටතේම හිහි බදු හා දඩු මුදල් ක්‍රමික වැඩි වීමක් නිරික්ෂණය වූ අතර ඒවා අය කර ගැනීම සඳහා පනත්වල විධිවිධාන සලසා තිබුණු ද වාර්ෂිකව මුළු හිහි බදු මුදල වර්ධනය වන බව නිරික්ෂණය විය. මෙම හිහි බදු මුදල්වලට අදාළව සිදු කළ විගණන පරික්ෂාවේ දී අනාවරණය වූ කරුණු පදනම්ව මා විසින් මෙම වාර්තාව නිකුත් කරන ලදී.

3. අනුගමනය කළ ක්‍රමවේදයන්

මෙම වාර්තාව සකස් කිරීමේ දී පහත සඳහන් ක්‍රමවේදයන් අනුගමනය කරන ලදී.

3.1 ලේඛන, පොත්පත් හා වාර්තා පරික්ෂා කිරීම

මෙම විගණනයේ දී පහත සඳහන් වාර්තා, ලේඛන හා පනත් පරික්ෂා කරන ලදී.

- 3.1.1 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහයේ මු.රෙ.128(2) (අ)ප්‍රකාරව විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ හිහි බදු ආදායම් වාර්තා
- 3.1.2 ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ මුදල් රෙගුලාසි සංග්‍රහය
- 3.1.3 2006 අංක 10 දරන දේශීය ආදායම් පනත හා ඊට අදාළ සංගේධන

3.1.4 2002 අංක 14 දරන එකතු කළ අගය මත බදු පනත හා ඊට අදාළ සංශෝධන

3.1.5 2009 අංක 9 දරන ජාතිය ගොඩනැගීමේ බදු පනත හා ඊට අදාළ සංශෝධන

3.1.6 හිහ බදු ගේෂ පවතින අනෙකුත් බදු වර්ගයන්ට අදාළ බදු පනත්

3.2 වෙනත් පරීක්ෂාවන්

ලේඛන පරීක්ෂාවට අමතරව පහත සඳහන් වෙනත් පරීක්ෂාවන් සිදු කරන ලදී.

3.2.1 හිහ බදු ආදායම වාර්තාවේ දැක්වෙන ගේෂයන්ට අදාළව දෙපාර්තමේන්තුව විසින් ලබා දුන් පරිගණක මධ්‍ය පිටපතේ ඇතුළත් කේවල ගේෂ ලැයිස්තුව. (CD තැබිය ඉදිරිපත් කළ ලිපිය- ඇමුණුම 01)

3.2.2 හිහ බදු කේවල ගේෂ පිළිබඳව වාර්තා විශ්ලේෂණය කිරීම.

4. විෂය පථය

2012 සිට 2019 ජූනි 30 දින දක්වා දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් විගණකාධිපතිවරයා වෙත ඉදිරිපත් කර තිබූ හිහ බදු ආදායම වාර්තාවලට අනුව, 2019 ජූනි 30 දින වන විට හිහ බදු සහ දඩ මුදල් හා ඒවා අයකර ගැනීම පිළිබඳව පරීක්ෂා කිරීම මෙම වාර්තාවේ විෂය පථය වේ.

5. විෂය පථය සීමා වීම

මෙම වාර්තාවේ දක්වා ඇති නිරීක්ෂණයන් මහින් නිගමනවලට එළඹීමේ දී මාගේ විෂය පථය මත දැක්වෙන සීමාවලට යටත් ව තිබුණු බව අවධාරණය කරනු ලැබේ.

5.1 දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් හිහ බදු හා දඩ මුදල් සම්බන්ධයෙන් 2019 ජූනි 30 දිනට පිළියෙළ කර විගණනයට ඉදිරිපත් කළ කේවල ගේෂ ඇතුළත් පරිගණක මධ්‍ය පිටපතේ ඇතුළත් තොරතුරු මත පදනම්ව මෙම වාර්තාව පිළියෙළ කර ඇති අතර එම තොරතුරු දෙනීකව යාවත්කාලීනව ලබා ගැනීමේ පහසුකම දෙපාර්තමේන්තුව විසින් විගණනයට ලබා තොදීම.

5.2 2015 දෙසැම්බර් 31 දක්වා වූ බදු කාල පරිවිෂේෂයට අදාළ බදු ලිපි ගොනු Legacy පද්ධතිය යටතේ ද 2016 ජනවාරි 01 සිට RAMIS පද්ධතිය යටතේ ද බදු ලිපි ගොනු පරිපාලනය වේ. 2019 ජූනි 30 දිනට හිහ බදු වාර්තාවට අදාළ කේවල ගේෂ ලැයිස්තු වාර්තාව පරිගණක පද්ධතිය තුළින් සංපුරු ලබා ගැනීමට පහසුකම් හා මාරගෝපදේශ දෙපාර්තමේන්තුව විසින් මා වෙත ලබා දී තොත්තු අතර දෙපාර්තමේන්තුව විසින් සකස් කර විගණනයට ලබා දී ඇති වාර්තා මත පදනම්ව මෙම විගණනය සිදු කිරීම.

6. හිහ බදු ඇතිවීම හා හිහ බදු අය කර ගැනීමේ හෝ නිරවුල් කර ගැනීමේ කිරීමේ ක්‍රියාවලිය හැඳින්වීම
- 6.1 බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව බදු ගෙවන්නන් විසින් ස්වතක්සේරු මත තමන් විසින් ගෙවිය යුතු බදු මූදල තක්සේරු කර නියමිත දිනවලට බදු වාර්තා ලබා දීම හා බදු ගෙවීම සිදු කළ යුතුය. (ඇමුණුම-2)
- 6.2 බදු ගෙවන්නන් විසින් නියමිත දිනට බදු වාර්තා ඉදිරිපත් කර නොමැති විට දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නන් වෙත වාර්තා ඉදිරිපත් නොකිරීම මත ද්‍රී පැන විම සිදු කරයි. (ඇමුණුම -3)
- 6.3 Legacy පරිගණක බදු පරිපාලන පද්ධතිය යටතේ නිලධාරීන් විසින් ලේඛන හා තොරතුරු පරික්ෂාවෙන් ද RAMIS පරිගණක බදු පරිපාලන පද්ධතිය යටතේ ස්වයංක්‍රීයව ද බදු වාර්තා හා ගෙවා ඇති බදු මූදල පරික්ෂා කර වාර්තා මත හිහ බදු මූදල් පවතී නම් අනාවරණය කර ගනු ලබයි. එසේ අනාවරණය කර ගනු ලබන හිහ බදු සඳහා ද්‍රී මූදල් ද (ඇමුණුම -4) ඇතුළත් කර තක්සේරු වාර්තාව නිකුත් කර හිහ බදු හා ද්‍රී ලෙස වාර්තා කිරීම සිදු කරයි.
- 6.4 ඇතැම බදු ගෙවන්නන් තම නිවැරදි බදු මූදල අනාවරණය කර නොමැති අවස්ථා පවතී නම දේශීය ආදායම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් සිදු කරනු ලබන එම බදු ලිපි ගොනු පිළිබඳ විගණනයේ දී අතිරේක බදු හා ද්‍රී මූදල් ගණනය කර අතිරේක තක්සේරු නිකුත් කර ඒවා ද අය කර ගත යුතු හිහ බදු හා ද්‍රී ලෙස වාර්තා කරයි.
- 6.5 ඇතැම බදු ගෙවන්නන් විසින් බදු වාර්තා ඉදිරිපත් නොකරන ලද අවස්ථාවල දී දෙපාර්තමේන්තුව විසින් බදු ගෙවන්නාගේ බදු මූදල ඇස්තමේන්තු කර තක්සේරු නිකුත් කිරීමෙන් පසු ඒවා අය කර ගත යුතු හිහ බදු හා ද්‍රී ලෙස වාර්තා කරනු ලබයි.
- 6.6 ස්වතක්සේරු මත ඇති වන හිහ බදු හා ද්‍රී මූදල් අය කිරීම තාවකාලිකව අත්හිටිවීම සිදු කළ නොහැකි අතර දෙපාර්තමේන්තුව විසින් එම හිහ බදු හා ද්‍රී මූදල් අය කිරීම හෝ බදු ගෙවන්නා විසින් විරෝධතාවක් ඉදිරිපත් කළ හොත් එය දින 60 ක් ඇතුළත විසඳු (ඇමුණුම- 5) හිහ බදු හා ද්‍රී මූදල නිරවුල් කිරීම සිදු කළ යුතුය.
- 6.7 බදු පනත්වල විධිවිධාන ප්‍රකාරව තක්සේරු නිවේදනය නිකුත් වි දින 30 ක් තුළ බදු ගෙවන්නා විසින් ඇස්තමේන්තු තක්සේරු හා අතිරේක තක්සේරු සඳහා වලංගු අභියාචනාවක් ඉදිරිපත් කර ඇති විට අභියාචනය විසඳුන තෙක් දෙපාර්තමේන්තුව විසින් තීරණය කරන පරිදි මූලු හිහ බදු හා ද්‍රී මූදල හෝ ඉන් කොටසක් තාවකාලිකව අත්හිටිවීම කළ හැක. අභියාචනය විසඳීමෙන් පසු අභියාචනයේ නිශ්චය පරිදි හිහ බදු හා ද්‍රී මූදල් අය කිරීම හෝ නිරවුල් කිරීම කළ යුතුය.
- 6.8 හිහ බදු අය කිරීම උදෙසා දේශීය ආදායම දෙපාර්තමේන්තුව විසින් අධිකරණ ක්‍රියාමාර්ග ගෙන ඇති විට එම හිහ බදු හා ද්‍රී ගේ අධිකරණ තීන්දුවට අනුව අය කළ යුතු අතර එතෙක් ඒවා ද තාවකාලිකව අත්හිටිවීම සිදු කරයි.

6.9 අය කර ගැනීමට පනතින් හෝ වෙනත් නීතියකින් බාධාවක් තොමැති සියලුම හිහ බදු හා දඩ ගේෂ අදාළ පනත්වල දැක්වෙන අය ක්‍රියාලාරුග ගෙන, අය කිරීමට දේශීය ආදායම දෙපාර්තමේන්තුවට හැකියාව ඇත. (අමුණුම- 6)

6.10 ප්‍රධාන කාර්යාලයේ හා ප්‍රාදේශීය කාර්යාලවල හිහ බදු අය කර ගැනීම සඳහා ස්ථාපිත කර ඇති අංශ මණින් මෙම හිහ බදු හා දඩ මුදල් අය කිරීමේ කාර්යය සිදු කරනු ලබයි.

7. හිහ බදු හා දඩ ගේෂයන් අය කර ගැනීමේ දෙපාර්තමේන්තුවේ ක්‍රියාවලිය

7.1 හිහ බදු හා දඩ ගේෂයන් පිළිබඳ විස්තර

7.1.1 Legacy පද්ධතිය යටතේ පරිපාලනය වූ බදු කාල පරිච්ඡේදයට අදාළව 2019 ජූනි 30 දිනට අය කර ගත යුතුව පැවති හිහ බදු හා දඩ ගේෂය පහත පරිදි විය.

වගුව 1 - Legacy පද්ධතිය යටතේ හිහ බදු හා දඩ ගේෂ පිළිබඳ විස්තර

බදු වර්ගය	හිහ බදු ගේෂය රු.	හිහ දඩ ගේෂය රු.	මුළු හිහ ගේෂය රු.
ආදායම බදු	94,827,007,919	54,026,408,521	148,853,416,440
එකතු කළ අගය මත බදු	48,278,735,705	40,142,477,728	88,421,213,433
ජාතිය ගොඩනැඩිමේ බදු	8,746,726,407	6,768,176,843	15,514,903,250
උපයන විට ගෙවීමේ බදු	3,485,013,497	2,935,270,339	6,420,283,836
ආර්ථික සේවා ගාස්තු	5,763,531,104	4,626,669,962	10,390,201,066
වෙනත් බදු වර්ග	<u>27,843,150,765</u>	<u>12,491,399,061</u>	<u>40,334,549,826</u>
	<u>188,944,165,397</u>	<u>120,990,402,454</u>	<u>309,934,567,851</u>

7.1.2 RAMIS පද්ධතිය යටතේ පරිපාලනය වන කාල පරිච්ඡේදයට අදාළව 2019 ජූනි 30 දිනට අය විය යුතු හිහ බදු හා දඩ ගේෂය පහත පරිදි විය.

වගුව 2 - RAMIS පද්ධතිය යටතේ හිහ බදු හා දඩ ගේෂ පිළිබඳ විස්තර

බදු වර්ගය	හිහ බදු ගේෂය රු.	හිහ දඩ ගේෂය රු.	මුළු හිහ ගේෂය රු.
ආදායම බදු	95,276,461,941	67,134,229,589	162,410,691,530
එකතු කළ අගය මත බදු	2,071,743,747,897	1,606,924,259,817	3,678,668,007,714

ජාතිය ගොඩනැගීමේ බදු	11,296,810,380	7,379,682,040	18,676,492,420
උපයන විට ගෙවීමේ බදු	1,076,334,925	778,550,968	1,854,885,893
වෙනත් බදු වර්ග	<u>13,302,175</u>	<u>103,305</u>	<u>13,405,480</u>
	<u>2,179,406,657,318</u>	<u>1,682,216,825,719</u>	<u>3,861,623,483,037</u>

7.1.3 **Legacy** පද්ධතිය යටතේ වන හිහ බදු වාර්තාව අනුව, අවලංග කරන ලද බදු පනත්වලට අදාළව 2019 ජූනි 30 දිනට අය විය යුතුව පවතින මුළු හිහ බදු මුදල රු. 8,632,395,894 ක් විය.

වගුව 3 - **Legacy** පද්ධතිය යටතේ හිහ බදු හා දඩ ගේෂ (අවලංග කරන ලද පනත්වලට අදාළ) පිළිබඳ විස්තර

බදු වර්ගය	හිහ බදු ගේෂය රු.	හිහ දඩ ගේෂය රු.	මුළු හිහ ගේෂය රු.
TT (පිරිවැවුම බද්ද)	1,645,246,430	731,728,365	2,376,974,795
NSL (ජාතික ආරක්ෂක බද්ද)	1,213,871,266	517,302,529	1,731,173,795
GST(හාණේඛ හා සේවා බද්ද)	934,955,433	1,011,928,821	1,946,884,254
WELTH(ධන බද්ද)	849,952	403,652	1,253,604
GIFT(ත්‍යාග බද්ද)	2,409	1,204	3,613
S/C - IT(අධිභාර - ආදායම බද්ද)	175,958,581	123,610,182	299,568,763
S/C - PAYE(අධිභාර - උපයන විට ගෙවීම බද්ද PTSC)	25,495,948	15,145,375	40,641,323
SRL(සමාජ ආරක්ෂණ බද්ද)	1,822,706	146,995	1,969,701
SNC	13,941,840	4,402,838	18,344,678
DEBIT TAX (හර බද්ද)	<u>2,215,581,368</u>	<u>0</u>	<u>2,215,581,368</u>
	<u>6,227,725,933</u>	<u>2,404,669,961</u>	<u>8,632,395,894</u>

7.2 හිහ බදු හා දඩ ගේෂයන් අය කර ගැනීම

7.2.1 Legacy පරිගණක පද්ධතිය යටතේ පාලනය වූ කාල පරිච්ඡේදයට අදාළව 2012 දෙසැම්බර 31 දින සිට 2018 දෙසැම්බර 31 දක්වා සැම එක් එක් වර්ෂයක් අවසානයේ දෙසැම්බර 31 දිනට හා 2019 ජූනි 30 දිනට පැවති මුළු හිහ බදු හා දඩ ආදායම (Total Default Tax & Penalty), අය කිරීම තාවකාලිකව අත්හිටුව බදු හා දඩ (Hold over Tax & Penalty) සහ එහිනට අය කළ හැකි හිහ බදු හා දඩ ආදායම (Collectable Tax & Penalty) පිළිබඳ විස්තර පහත පරිදි විය.

වගුව - 4 Legacy පද්ධතිය යටතේ අය කිරීම් තාවකාලිකව අන්තිවිම් හා අය කළ හැකි හිහ බදු ආදායම පිළිබඳ විස්තර

වර්ෂය	මුළු හිහ ආදායම	අය කිරීම් තාවකාලිකව අන්තිවිම්	අය කළ හැකි ආදායම (බාධාවක් නැතිව අය කළ හැකි)	අය කිරීම් තාවකාලිකව අන්තිවිම් මුළු හිහ ආදායමේ ප්‍රතිගතයක් ලෙස (සියයට)	අය කළ හැකි ආදායම මුළු හිහ ආදායමේ ප්‍රතිගතයක් ලෙස (සියයට)
රු.	රු.	රු.	රු.	රු.	රු.
2019/06/30	309,934,567,851	182,172,416,530	127,762,151,321	58.8	41.2
2018/12/31	294,243,455,177	172,820,231,714	121,423,223,463	58.7	41.3
2017/12/31	323,732,060,993	291,662,060,370	32,070,000,623	90.1	9.9
2016/12/31	295,296,319,704	266,418,297,382	28,878,022,322	90.2	9.8
2015/12/31	259,528,036,217	225,804,973,656	33,723,062,561	87.0	13.0
2014/12/31	210,076,342,914	183,039,191,957	27,037,150,957	87.1	12.9
2013/12/31	188,423,246,856	170,699,971,801	17,723,275,055	90.6	9.4
2012/12/31	192,663,476,619	176,797,242,657	15,866,233,962	91.8	8.2

7.2.2 RAMIS පද්ධතියට අදාළව 2018 ජූනි 30 දින සිට 2019 ජූනි 30 දක්වා එක් එක් අර්ථ වර්ෂයන් අවසානයේදී මුළු හිහ බදු හා දඩ ආදායම (Total Default Tax & Penalty), අය කිරීම් තාවකාලිකව අන්තිවිවූ බදු හා දඩ (Hold over Tax & Penalty) සහ එදිනට අය කළ හැකි හිහ බදු හා දඩ ආදායම (Collectable Tax & Penalty) පිළිබඳ විස්තර පහත පරිදි විය.

වගුව -5 RAMIS පද්ධතිය යටතේ අය කිරීම් තාවකාලිකව අන්තිවිම් හා අය කළ හැකි හිහ බදු ආදායම පිළිබඳ විස්තර

වර්ෂය	මුළු හිහ ආදායම	අය කිරීම් තාවකාලිකව අන්තිවිම්	අය කළ හැකි ආදායම	අය කිරීම් තාවකාලිකව අන්තිවිම් මුළු හිහ ආදායමේ ප්‍රතිගතයක් ලෙස (සියයට)	අය කළ හැකි මුළු හිහ ආදායමේ ප්‍රතිගතයක් ලෙස (සියයට)
රු.	රු.	රු.	රු.	රු.	රු.
2019/06/30	3,861,623,483,037	3,698,573,033,853	163,050,449,184	95.8	4.2
2018/12/31	1,332,065,213,135	1,191,760,205,898	140,305,007,237	89.5	10.5
2018/06/30	3,304,728,808,528	20,057,974	3,304,708,750,554	0	100

7.2.3 Legacy පද්ධතියට අදාළ 2012 වර්ෂයේ සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා වූ කාල පරිච්ඡේදයට අදාළ තොරතුරු විශ්ලේෂණය කරන විට සැම වර්ෂයකම මුළු හිහ බදු හා දඩ මුදලින් සියයට 90 ක් පමණ අය කිරීම තාවකාලිකව අත්හිටුවා තිබුණු අතර සියයට 10 ක් පමණ අය කර ගත හැකි හිහ බදු හා දඩ ලෙස දක්වා තිබුණි. 2018 වර්ෂයේදී Legacy පද්ධතිය යටතේ පරිපාලනය වන සංස්ථාපිත බදු ගෙවන්නන්ගේ හිහ බදු අය කිරීම සඳහා අංශ දෙකක් ස්ථාපිත කළ අතර ඉන් පසුව 2018 දෙසැම්බර් 31 දිනට තාවකාලික අත්හිටුවූ ගේෂය 2017 වර්ෂයට සාපේක්ෂව රු.118,841,828,656 එනම් සියයට 40.75 කින් අඩු වී තිබුණි. එසේම අය කර ගත හැකි හිහ බදු හා දඩ ගේෂය රු.89,353,222,840 කින් එනම් සියයට 279 කින් වැඩි වී තිබුණි. 2019 ජූනි 30 වන විට තාවකාලිකව අත්හිටුවූ හා අය කර ගත හැකි ගේෂ මුළු හිහ බදු හා දඩ පිළිවෙළින් සියයට 58.8 ක් හා සියයට 41.2 ක් විය.

7.3 අයකිරීම තාවකාලිකව අත්හිටුවා ඇති හිහ බදු හා දඩ ගේෂ

Legacy පද්ධතියට අදාළ හිහ බදු වාර්තාව අනුව 2019 ජූනි 30 දිනට අය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති බදු හා දඩ ගේෂය රු.182,172,416,530 ක් වූ අතර විගණනයට ඉදිරිපත් කළ කේවල ගේෂ ලැයිස්තුවේ අත්හිට්වීමට බලපා ඇති හේතු පිළිබඳ විස්තර පහත වේ.

වගුව - 6 legacy පද්ධතියට අනුව 2019 ජූනි 30 දිනට අය කිරීම තාවකාලිකව අත්හිටුවා ඇති ගේෂ පිළිබඳ විස්තර

තාවකාලිකව අත්හිටුවා වූ හිහ බදු හා දඩ මුදල සඳහා හේතු	බදු මුදල රු.	දඩ මුදල රු.
Appeal	69,656,029,583	36,222,358,269
Court case	697,621,209	457,699,858
Objection	1,143,290,740	668,550,017
Not settle /settled	65,733,051	36,189,096
Penalty only	1,873,666	860,225,267
Payment/ paid	2,255,939	2,807,883
Payment & penalty only	652,627	424,811
Journal Transfer	64,940,821	38,490,149
system error	1,515,319,787	893,827,369
T11 called	46,811	9,362
Bank Seize	10,871,926	4,352,101
Undelivered	14,273,208	6,995,740
No record	2,517,432	956,624
Unabsorbed VAT	43,052,498	18,578,437
Less than Rs.500	5,776	13,759,970
101pp	15,000	5,700
PAYE Available	71,910	33,230
W.off	512,842	209,097
WHT	16,555,985	10,286,258
200 penalty	0	31,195,450

Other	77,051,408	59,907,637
clearance	780,855	282,812
Tax payer died	937,888	157,150
Has been informed to set of VAT refund with 5% penalty	70,000	25,200
Incorrect Assessment	2,327,835	1,127,603
B/F Input	15,193,432	9,289,286
Journal Transfer not yet entered to the System.	41,901,909	26,555,606
Refund	176,220,448	46,246,779
No reasons	<u>45,632,059.767</u>	<u>23,579,685,414</u>
	<u>119,182,184,355</u>	<u>62,990,232,175</u>

7.4 හිහ බදු ගේෂයන්ට අදාළ කාල විශ්ලේෂණය

7.4.1 Legacy පද්ධතිය යටතේ හිහ බදු ගේෂයට අදාළ 2019 ජූනි 30 දිනට කාල විශ්ලේෂණයක් ඉදිරිපත් කර නොතිබුණු අතර 2018 දෙසැම්බර් 31 දිනට ලබා දුන් තොරතුරු අනුව, ප්‍රධාන බදු වර්ග 5 කට අදාළව Legacy පද්ධතියේ පවතින අය කර ගත හැකි හිහ බදු හා දඩ ගේෂයේ කාල විශ්ලේෂණයක් පහත පරිදි විය.

වගුව - 7 Legacy පද්ධතියේ පවතින අය කර ගත හැකි හිහ බදු හා දඩ ගේෂයේ කාල විශ්ලේෂණය

බදු වර්ගය	කාල පරිවිෂේදය			එකතුව
	2018 වර්ෂය රු.	2013 සිට 2017 වර්ෂ රු.	2012 හා ඊට පෙර වර්ෂ රු.	
ආදායම බදු	3,963,321,860	32,772,788,522	10,501,638,051	47,237,748,433
එකතු කළ අය මත බදු	9,257,667,605	28,498,655,891	14,457,547,559	52,213,871,054
ජාතිය ගොඩනැගීමේ බදු	1,910,135,395	7,136,197,083	1,448,797,697	10,495,130,175
උපයන විට ගෙවීමේ බදු	89,484,326	2,331,535,937	1,094,079,638	3,515,099,901
ආර්ථික සේවා ගස්තු	<u>976,216,123</u>	<u>2,940,749,157</u>	<u>1,190,725,429</u>	<u>5,107,690,708</u>
එකතුව (රු.)	<u>16,196,825,309</u>	<u>73,679,926,589</u>	<u>28,692,788,374</u>	<u>118,569,540,272</u>

7.4.2 2018 දෙසැම්බර් 31 දිනට හා 2019 ජූනි 30 දිනට RAMIS පද්ධතිය යටතේ වන හිහ බදු හා දඩ මුදලට අදාළ කාල විශ්ලේෂණයක් ඉදිරිපත් කර නොතිබුණු අතර 2019 ජූනි 30 දිනට පවතින රු.163,050,449,183 ක් වූ අය කර ගත හැකි හිහ බදු හා දඩ ගේෂය 2016 වර්ෂයේ සිට 2019 ජූනි 30 දික්වා වූ කාල පරිවිෂේදයට අදාළ ඒවා විය.

- 7.5** RAMIS පද්ධතිය යටතේ බඳු ආදායම සටහන් කිරීමේ දී ඇති වී තිබුණ සේෂ හා අවිනිශ්චිත ගිණුමක පැවති ගේෂය ද ඇතුළත් නිරවුල් නොවූ රු. 3,597,053,068,799 ක හිහ බඳු හා දඩ ගේෂයක් 2019 ජූනි 30 දිනට පැවතුණි.
- වගුව - 8 නිරවුල් නොවූ දේෂ හා අවිනිශ්චිත ගිණුම ගේෂය

විස්තරය	හිහ බඳු ගේෂය රු.	හිහ දඩ ගේෂය රු.	මුළු හිහ ගේෂය රු.
බඳ ගෙවන්නන් දෙදෙනොකුගේ ගිණුම්වල සාවදා ලෙස සටහන් වීම	2,025,331,283,213	1,565,298,195,592	3,590,629,478,805
අවිනිශ්චිත ගිණුම වර්ග කර නොහැක ගේෂය		වර්ග කළ නොහැක	6,423,589,994
එකතුව			3,597,053,068,799
			=====

- 7.6** 2014 අංක 14 පනතින් සංගේධිත 2010 අංක 16 දරන පැහැර හරින ලද බඳු අය කර ගැනීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ 2009 දෙසැම්බර 31 දිනට ගෙවීම පැහැර හරින ලද බඳු අය කර ගැනීම සඳහා නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් වරයෙකු යටතේ දෙපාර්තමේන්තුව තුළ වෙනම අංශයක් (DTRU) ස්ථාපිත කර ඇතා හිහ බඳු අය කර ගැනීමට ඇතා විශේෂ විධිවිධාන පනවා තිබුණි. අදාළ අංශයට මාරු කළ හිහ බඳු හා දඩ මුදලින් 2015 දෙසැම්බර 31 දින සිට 2018 දෙසැම්බර 31 දක්වා සෑම එක් එක් වර්ශයක් අවසානයේ දෙසැම්බර 31 දිනට හා 2019 ජූනි 30 දිනට අය නොවී පැවති මුළු හිහ බඳු හා දඩ ආදායම (Total Default Tax & Penalty) පිළිබඳ විස්තර පහත පරිදි විය.

වගුව - 9 පැහැර හරින ලද බඳු අය කර ගැනීමේ අංශයේ හිහ බඳු නිරවුල් විම.

දිනය	හිහ බඳු මුදල (රු.)	හිහ දඩ මුදල (රු.)	මුළු හිහ ගේෂය (රු.)
2015 දෙසැම්බර 31	30,313,762,934	18,499,228,756	48,812,991,690
2016 දෙසැම්බර 31	27,553,023,926	14,681,596,755	42,234,620,681
2017 දෙසැම්බර 31	23,406,089,123	13,694,243,608	37,100,332,731
2018 දෙසැම්බර 31	21,763,550,272	12,353,295,789	34,116,846,061
2019 ජූනි 30	21,727,891,075	11,535,311,638	33,263,202,713

8. නිරික්ෂණ

- 8.1 2019 ජූනි 30 දිනට Legacy පද්ධතියට හා RAMIS පද්ධතියට අදාළව පිළිවෙළින් රු.127,762,151,321 ක් හා රු.163,050,449,184 ක් බැහින් වූ එකතුව රු.290,812,600,505 ක් වූ හිහ බදු හා දඩ් මුදලක් අය කර ගත හැකි බවට හඳුනා ගෙන ඇතත් දෙපාර්තමේන්තුව විසින් 2019 ජූනි 30 දිනවන විටත් ඒවා අය කර නොතිබුණු බව නිරික්ෂණය විය.

8.2 2012 දෙසැම්බර් 31 දින Legacy පද්ධතියට අදාළව පැවති රු.192,663,476,619 ක් වූ මුළු හිහ බදු හා දඩ් ගෙෂය 2019 ජූනි 30 වන විට රු.309,934,567,851 ක් දක්වා එනම් සියයට 61 කින් වැඩි වී තිබුණු බව නිරික්ෂණය විය. අතර RAMIS පද්ධතිය යටතේ වන නිරවුල් නොවූ හිහ බදු හා දඩ් ගෙෂය 2018 වර්ෂයට සාපේක්ෂව 2019 ජූනි 30 දිනට රු. 2,529,558,269,902 කින් එනම් සියයට 190 කින් වැඩි වී තිබුණු බව ද නිරික්ෂණය විය.

8.3 2018 වර්ෂයේදී Legacy පද්ධතියේ හිහ බදු නිරවුල් කිරීම සඳහා ප්‍රධාන කාර්යාලයේ අංශ දෙකක් ස්ථාපිත කිරීමෙන් පසු 2018 වර්ෂයේදී ආරම්භක ගෙෂය සමඟ සැසදිමේ දී 2018 දෙසැම්බර් 31 දිනට තාවකාලිකව අත්හිටවූ හිහ ගෙෂය මුළු හිහයෙන් සියයට 90.1 සිට සියයට 58.7 ක් දක්වා පහත ගොස් තිබුණු. තවද අය කර ගත හැකි ගෙෂය සියයට 9.9 සිට සියයට 41.3 දක්වා ඉහළ ගොස් තිබෙන බව නිරික්ෂණය විය. එසේම එම අංශ දෙක විසින් 2018 ජනවාරි 01 සිට 2019 ජූනි 30 දක්වා රු. බිලයන 52.3 ක හිහ බදු ගෙෂ නිරවුල් කර තිබුණු බව ද නිරික්ෂණය විය.

8.4 RAMIS පද්ධතිය යටතේ බදු ගෙවන්නන් දෙදෙනෙකුට අදාළව සාවදා ලෙස සටහන් කර ඇති එකතුව රු.3,590,629,478,805 ක හිහ බදු හා දඩ් ගෙෂය 2019 ජූනි 30 දිනටත් නිවැරදි කිරීමට කටයුතු කිරීමෙන් තොරව සාවදා ගෙෂ ඇතුළත් හිහ බදු වාර්තාවක් දිගින් දිගමට පවත්වා ගෙන යන බව ද නිරික්ෂණය විය.

8.5 Legacy පද්ධතිය යටතේ පවතින අය කර ගත හැකි හිහ බදු හා දඩ් අතරින් රු.106,022,099,057 ක් එනම් සියයට 83 ක් ආදායම බදු , එකතු කළ අගය මත බදු හා ජාතිය ගොඩනැගීමේ බදු වලින් සමන්විත බව නිරික්ෂණය විය. ඒ අතරින් බදු ගෙවන්නන් විසින් තෙවන පාර්ශවයකින් රස් කර ඇති එකතු කළ අගය මත හිහ බදු හා දඩ් මුදල රු.54,236,043,201 ක් එනම් මුළු අය කළ හැකි බද්ධෙන් සියයට 42 ක් 2019 ජූනි 30 දිනටත් අය කර නොතිබුණු බව නිරික්ෂණය විය. තවද, 2019 ජූනි 30 දිනටත් අය කර නොගත් RAMIS පද්ධතිය යටතේ වන අය කර ගත හැකි හිහ බදු හා දඩ් ලෙස හඳුනා ගත් ආදායම බදු රු.99,400,948,822ක් , එකතු කළ අගය මත බදු රු.46,061,315,513 ක් හා ජාතිය ගොඩනැගීමේ බදු රු.15,871,714,318 ක් පවතින බව නිරික්ෂණය විය.

8.6 RAMIS පද්ධතිය යටතේ වන හිහ බදු ගෙෂ සඳහා කාල විශ්ලේෂණයක් ලබා දී නොතිබුණු අතර අය විය යුතු සියලුම හිහ බදු හා දඩ් ගෙෂ 2016 වර්ෂයේ සිට 2019 ජූනි 30 දින දක්වා වූ ගෙෂ විය. Legacy පද්ධතිය යටතේ අය කර ගත හැකි හිහ බදු හා දඩ් ගෙෂ සඳහා 2018 දෙසැම්බර් 31 දිනට කාල විශ්ලේෂණයක් ඉදිරිපත් කර තිබුණු අතර එහි 2018 වර්ෂයට අදාළ රු.16,196,825,309 ක්, 2013 සිට 2017 වර්ෂයට අදාළ රු.73,679,926,589 ක් හා 2012 හා ඊට පෙර වර්ෂවලට අදාළ

රු.28,692,788,374 ක් පැවති බැවින් හිහ බදු අය කර ගැනීම සඳහා කාලීනව පියවර ගෙන නොතිබූණ බව නිරික්ෂණය විය.

- 8.7 Legacy පද්ධතියට අදාළ විගණනයට ඉදිරිපත් කළ 2019 ජූනි 30 දිනට හිහ බදු හා දඩ කේවල ගේෂ ලැයිස්තුවේ හිහ ගේෂ අත්හිටිවීමට අදාළ හේතු දැක්වීම අනුව, බදු අභියාචනා හා අධිකරණ ක්‍රියා මාර්ග හේතුවෙන් අත්හිටුවා ඇති ගේෂය රු.107,033,708,919 ක් වූ අතර ඒ අභියාචනා විසඳීම හා අධිකරණ ක්‍රියාමාර්ග මත ඒවායේ අය විම තීරණය වන බව නිරික්ෂණය විය. එහෙත් හේතු හඳුනා ගෙන ඇති රු.5,926,962,430 හිහ ගේෂ නිරවුල් කිරීමේ හැකියාව පැවතිය ද දෙපාර්තමේන්තුව විසින් ඒවා තිබුරදි කිරීමට කාලීනව පියවර ගෙන නොතිබූණ බව නිරික්ෂණය විය. තවද, අය කිරීම තාවකාලීකව අත්හිටුවා ඇති ගේෂ තුළ අත්හිටිවීමට අදාළ හේතු ඉදිරිපත් නොකළ රු.45,632,059,767 ක් වූ හිහ බදු මුදලක් සහ රු. 23,579,685,414 ක් වූ හිහ දඩ මුදලක් පවතින බව ද නිරික්ෂණය විය.
- 8.8 අවලංගු කරන ලද බදු පනත්වලට අදාළව Legacy පද්ධතිය යටතේ අය විය යුතු රු. 8,632,395,894ක් වූ පැරණි බදු ගේෂ අය කිරීමට හෝ නිරවුල් කිරීමට විධීමන් පියවර ගෙන තිබූ බව ක් නිරික්ෂණය නොවිය.
- 8.9 RAMIS පද්ධතිය යටතේ වන රු.6,423,589,994 ක අවිනිශ්චිත ගිණුම නිරවුල් කර අදාළ බදු ගෙවන්නන්ගේ ගිණුම ගලපා හිහ බදු ගේෂ නිරවුල් කිරීමට දෙපාර්තමේන්තුව කාලීනව පියවර ගෙන නොතිබූණ බව නිරික්ෂණය විය.
- 8.10 අය කිරීම හෝ නිරවුල් කිරීම සඳහා ගෙවීම පැහැර හැරීමේ බදු අය කර ගැනීමේ අංශයට (DTRU) 2010 දී පවරන ලද බදු හා දඩ මුදලින් රු.21,727,891,075 ක බදු මුදලක් හා රු.11,535,311,638 ක දඩ මුදලක්, එම අංශයට මාරු කර වසර 8 කට වඩා වැඩි කාලයක් ගත වී තිබූණ ද 2019 ජූනි 30 දින දක්වාන් අය කර ගැනීමට හෝ නිරවුල් කර ගැනීමට කටයුතු කර නොතිබූණ බව නිරික්ෂණය විය.

9. පද්ධති හා පාලන දුර්වලතා

බදු ගෙවන්නන්ගෙන් අය විය යුතු හිහ බදු හා දඩ මුදල් පිළිබඳ සිදු කරන ලද විශේෂ විගණන පරික්ෂාවේ දී පහත පරිදි පද්ධති හා පාලන දුර්වලතා නිරික්ෂණය විය.

- 9.1 අවලංගු කරන ලද බදු පනත්වලට අදාළ හිහ බදු නිරවුල් කර ගැනීම සඳහා බදු ගෙවන්නන්ගේ යාවත්කාලීන තොරතුරු පවත්වා ගෙන යාමට දෙපාර්තමේන්තුව කටයුතු කර නොතිබූණ බව.
- 9.2 හිහ බදු ඇති වූ අවස්ථාවේ සිට එය නිරවුල් විම දක්වා අධික්ෂණය කිරීම සඳහා හා පසු විපරම ක්‍රියාමාර්ග ගැනීම සඳහා විධීමන් අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් නොමැති බව.

10. නිරදේග

- 10.1** බදු පරිපාලන පද්ධති දෙකට අදාළ 2019 ජූනි 30 දිනට පවතින එකතුව රු. 4,171,558,050,888 ක් වූ හිහ බදු හා දඩ මුදල් කාලීනව අය කිරීමට/ නිරවුල් කිරීමට කටයුතු නොකළ නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් ක්‍රියාමාර්ග ගැනීම සහ අදාළ බදු පනත්වල දැක්වෙන සියලුම අය ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කර යෝද්ක්ත හිහ ගේෂයෙන් අය කර ගත හැකි /නිරවුල් කළ හැකි සියලුම හිහ බදු හා දඩ ගේෂ කඩිනමින් අය කිරීමට / නිරවුල් කිරීමට පියවර ගැනීම. (8.1,8.2,8.5 හා 8.6 ජේද)

10.2 Legacy පද්ධතියට අදාළ හිහ බදු හා දඩ මුදලට අදාළ කේවල ගේෂ විධිමත් පරික්ෂාවන්ට ලක් කර අය කර ගත හැකි සහ අත්හිටිය හැකි බදු හා දඩ ගේෂ තවදුරටත් නිවැරදිව හදුනා ගැනීමට ප්‍රධාන කාර්යාලයේ Legacy අංශ දෙක, පැහැර හරින ලද බදු අය කර ගැනීමේ අංශය හා ප්‍රාදේශීය කාර්යාල තවදුරටත් කටයුතු කළ යුතු බව. (8.3 ජේදය)

10.3 Legacy පද්ධතිය යටතේ වන හිහ බදු නිරවුල් කිරීම සඳහා 2018 වර්ෂයේදී ස්ථාපිත තව අංශ දෙක මහින් හිහ බදු හදුනා ගැනීම හා නිරවුල් කිරීමට සාපේක්ෂව විධිමත් පියවර ගෙන ඇති බැවින් එම අංශ වල කටයුතු කඩිනම් කිරීම සඳහා එම අංශ ගක්තිමත් කිරීමට පියවර ගත යුතු බව. (8.3 ජේදය)

10.4 RAMIS පද්ධතිය යටතේ හදුනා ගෙන ඇති බදු ගෙවන්නන් දෙදෙනොකුට අදාළ රු.3,590,629,478,805 ක සාවදාය සටහන් සහ විධිමත් පරික්ෂාවක් සිදු කර තවදුරටත් පවතින එවැනි සාවදාය සටහන් හදුනා ගෙන විධිමත් අනුමැතියකින් නිවැරදි තුම වේදයන් යටතේ හිහ බදු ලේඛනයෙන් හා පරිගණක පද්ධතියෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම. (8.4 ජේදය)

10.5 Legacy පද්ධතිය යටතේ ඇති අභියාචනා හා අධිකරණ ක්‍රියාමාර්ග නිසා අත්හිටුවා ඇති හිහ බදු හා දඩ ගේෂ හැර වෙනත් හේතු මත අත්හිටුවා ඇති සියලුම හිහ බදු හා දඩ ගේෂ කඩිනමින් නිරවුල් කිරීම සහ අත්හිටිමට හේතු හදුනා නොගත් සියලුම කේවල ගේෂ සඳහා කඩිනම් පරික්ෂාවක් සිදු කර හේතු හදුනා ගෙන ඒවා නිරවුල් කිරීමට පියවර ගැනීම. (8.7 ජේදය)

10.6 අවලංග කරන ලද බදු පනත්වලට අදාළ හිහ බදු ගේෂ කාලීනව අය කිරීමට කටයුතු නොකළ හා ඒවායේ විස්තර විධිමත්ව පවත්වා නොගත් නිලධාරීන් සම්බන්ධයෙන් විධිමත් පියවර ගැනීම හා පවතින තොරතුරු හා තවදුරටත් තොරතුරු සොයා බලා එම හිහ ගේෂ නිරවුල් කර ගැනීමට කටයුතු කිරීම. (8.8 ජේදය)

10.7 RAMIS පද්ධතිය යටතේ අවිනිශ්චිත ගිණුම ඇති වීමට බලපාන හේතු හදුනා ගෙන ඒ සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම හා 2019 ජූනි 30 දිනට පවතින රු.6,423,589,994 ක අවිනිශ්චිත ගේෂය කඩිනමින් නිරවුල් කර හිහ බදු ගේෂ නිවැරදි කිරීම. (8.9 ජේදය)

10.8 පැහැර හරින ලද බදු අය කර ගැනීමේ විශේෂ විධිවිධාන පනතේ විධිවිධාන ක්‍රියාත්මක කර පැහැර හරින ලද බදු අය කර ගැනීමේ අංශයේ පවතින රු.33,263,202,713 හිහ බදු ගේෂය කඩිනමින් නිරවුල් කිරීමට පියවර ගැනීම. (8.10 ජේදය)

- 10.9 බදු පනත් අවලංගු ව්‍යවද රේට අදාළ සියලුම හිහ බදු ගෝජ් නිරවුල් වන තෙක් බදු උපි ගොනු, වාර්තා හා පරිගණක තොරතුරු පද්ධතියේ තොරතුරු ආදි සියලුම තොරතුරු සුරක්ෂිතව පවත්වා ගෙන යාමට අදාළ අභ්‍යන්තර පාලන ක්‍රමවේදයක් ස්ථාපිත කිරීම. (9.1 ජේදය)
- 10.10 හිහ බදු ඇති වූ අවස්ථාවේ සේට ඒවා නිරවුල් වීම දක්වා වූ සමස්ත ක්‍රියාවලිය අධික්ෂණය හා අය කිරීම/ නිරවුල් කිරීම සඳහා ගෙන ඇති ක්‍රියාමාර්ග පසු විපරම් කිරීමේ විධිමත් අභ්‍යන්තර පාලන ක්‍රමයක් ස්ථාපිත කිරීම. (9.2 ජේදය)
- 10.11 සේව තක්සේරු මත බද්ධ ගණනය කර ගෙවීමේ ක්‍රියාවලිය බදු ගෙවන්නන්ට පහසු ආකාරයට සංශෝධනය කිරීම.



චනා එස්.එස්.චනා

විගණකාධිපති.

2020 ජූලි 20 දින.

01. நிறைவேற்றுப் பொழிப்பு

உள்நாட்டு இறைவரி ஆணையாளர் நாயகத்தினால் சேகரிக்கப்படுகின்ற வரி வகைகளுக்குரிய நிருவாக நடவடிக்கைகள் Legacy (2015 திசைம்பர் 31 ஆந் திகதி வரை) மற்றும் RAMIS (2016 சனவரி 01 ஆந் திகதியிலிருந்து) ஆகிய கணனி முறைமைகளினுடாக இடம்பெறுகின்றது. வரி செலுத்துபவர்களின் வரி அறிக்கை, வரிக் கொடுப்பனவுகள், உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் செய்யப்படுகின்ற மேலதிக மதிப்பீடு முதலிய தகவல்கள் இக்கணனி முறைமைகளில் பதிவிடப்படுவதுடன் அத்தகவல்களின் அடிப்படையில் வரி செலுத்துபவர்களின் நிலுவை வரி தொடர்பான விபரம் கணனி முறைமைக்குள் பதியப்படுகின்றது.

இக்கணனி முறைமைகளின் மூலம் பெற்றுக்கொள்ளப்பட்ட தகவல்களின் பிரகாரம் உள்நாட்டு இறைவரித் திணைக்களத்தினால் நிதிப்பிரமாணம் நி.பி 128(2)(இ) இன் பிரகாரம் ஒவ்வொரு நிதி ஆண்டின் யூன் 30 ஆந் திகதி மற்றும் திசைம்பர் 31 ஆந் திகதியில் உள்ளவாறான நிலுவை வரியும் தண்டப்பண மீதியும் உள்ளடக்கப்பட்டு நிலுவை வருமான அறிக்கை கணக்காய்வாளர் தலைமை அதிபதிக்குச் சமர்ப்பிக்கப்படுகின்றது. Legacy கணனி முறைமை தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதி சமர்ப்பித்த வரி அறிக்கையின் பிரகாரம் மொத்த நிலுவை வரிப்பணம் ரூபா 309,934,567,851 ஆக இருந்ததுடன் அறவீடு செய்யும் நடைமுறை தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டுள்ள நிலுவை வரிப்பணமானது ஒட்டுமொத்த நிலுவைகளில் 58.8 சதவீதமான அளவாகும். அவ்வாறே அறவிடக்கூடிய நிலுவைப் வரிப் பணமானது ஒட்டுமொத்த நிலுவைகளில் 41.2 சதவீதமாகும். RAMIS கணனி முறைமை தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதி சமர்ப்பித்த வரி அறிக்கையின் பிரகாரம் மொத்த நிலுவைப் வரிப் பணம் ரூபா 3,861,623,483,037 ஆக இருந்ததுடன் அறவீடு செய்யும் நடைமுறை தற்காலிகமாக இடைநிறுத்தி வைக்கப்பட்டுள்ள நிலுவை வரிப் பணமானது ஒட்டுமொத்த நிலுவைகளில் 96 சதவீத அளவாகும். அதற்கிணங்க அறவிடக்கூடிய நிலுவை வரிப் பணமானது ஒட்டுமொத்த நிலுவைகளில் 4 சதவீத அளவாகும்.

நிலுவை வரி தொடர்பான காலப்பகுப்பாய்வின் பிரகாரம் அறவிடக்கூடிய வரியையும் தண்டப்பணத்தையும் உரிய காலத்தில் அறவீடு செய்தல் இடம்பெற்றிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டதுடன் அறவீடு செய்தல் தற்காலிகமாக இடைநிறுத்தி வைக்கப்பட்டுள்ள நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி தொடர்பாக தீர்த்துவைக்கக் கூடிய மீதிகளைத் தீர்த்து வைப்பதற்கும் திணைக்களத்தினால் பொருத்தமான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.

மேலும், இந்த நிலுவை வரி மீதிகளுக்கிடையே கணக்கு வைத்தல் தவறு காரணமாக உருவாக்கப்பட்ட ரூபா 3,500 மில்லியனுக்கு மிகையான நிலுவை வரி மீதிகள் காணப்பட்டதுடன் அவற்றினைத் தீர்த்து வைப்பதற்கு பொருத்தமான நடவடிக்கைகள் எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது. அறவீடு செய்தல் தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டுள்ள வரி மற்றும் தண்டப்பண மீதிகள் தொடர்பான சில ஆண்டுகளுக்கான தகவல்களின் பகுப்பாய்வின் போது நிறுத்தி வைப்பதற்குரிய காரணங்களை இனங்காண்பதற்கு திணைக்களாம் பொருத்தமான நடவடிக்கைகள் எடுத்தல் இடம்பெற்றிருக்கவில்லை என்பதுவும் அவதானிக்கப்பட்டது.

வரிவகைகளின் பிரகாரம் மேற்கொண்ட பகுப்பாய்வின் போது ஒட்டுமொத்த நிலுவை வரி மீதியில் 90 சதவீதத்திற்கு மேற்பட்ட அளவானவை பெறுமதிசேர் வரி மற்றும் வருமான வரிகளை உள்ளடக்கியிருந்தமையும் அவதானிக்கப்பட்டது. அதற்கிணங்க உள்ளாட்டு இறைவரித் திணைக்களத்தினால் நிலுவை வரி வருமானத்தை அறவீடு செய்வதற்கு / தீர்த்து வைப்பதற்கு பொருத்தமான நடவடிக்கைகள் எடுக்கப்பட்டுள்ளது என்பதுவும் அவதானிக்கப்படவில்லை.

02. அறிக்கையை வழங்குவதின் பின்னணியும் தன்மையும்

உள்ளாட்டு இறைவரித் திணைக்களத்தினால் நிருவகிக்கப்பட்டு வருகின்ற வரி அதிகாரச்சட்டங்களிலுள்ள ஏற்பாடுகளின் பிரகாரம் வரி செலுத்துபவர்களால் மாதாந்தம் அல்லது காலாண்டு ரீதியாக வரிப்பணத்தை செலுத்துதல் இடம்பெறுவதுடன் நிர்ணயிக்கப்பட்ட திகதியில் வரி அறிக்கைகளைச் சமர்ப்பித்தல் வேண்டும். செலுத்தப்பட்டுள்ள வரிப்பண அறிக்கையில் குறிப்பிடப்பட்ட வரிப்பணத்தை விட குறைவடைகையில் அந்த அளவு நிலுவை வரி வருமானமாவதுடன் திணைக்களத்தினால் தேவைக்கேற்ற வகையில் தண்டப்பணத்தையும் விதித்து நிலுவை வரியையும் தண்டப்பணத்தையும் அறவீடு செய்வதற்கு நடவடிக்கைகள் எடுத்தல் வேண்டும். அவ்வாறே திணைக்களத்தினால் வரிக் கோவைகளை கணக்காய்வு செய்து மேலதிக மதிப்பீடு வழங்குவதன் மூலம் வரி செலுத்துபவர்களின் வரிப்பொறுப்பினை அதிகரிப்பதற்கு நடவடிக்கை எடுப்பதுடன் வரி செலுத்துபவர்கள் அதனை செலுத்தும் வரை அவை நிலுவை வரியாக அறிவிக்கப்படுகின்றது. இதற்கிணங்க வரி செலுத்துபவர்களிடமிருந்து அறவிட வேண்டிய பெறுமதி நிலுவை வரி மற்றும் தண்டப்பணமாகக் காணப்படுகின்றது.

2015 திசைம்பர் 31 ஆந் திகதி வரை நடைமுறைப்படுத்தப்பட்ட Legacy கணனி முறைமை தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதி சமர்ப்பித்த வரி அறிக்கையின் பிரகாரம் மொத்த நிலுவை வரிப் பணம் ரூபா 309,934,567,851 ஆக இருந்ததுடன்

அறவீடு செய்யும் நடைமுறை தற்காலிகமாக இடை நிறுத்திவைக்கப்பட்டுள்ளதுடன் நிலுவை வரிப்பணம் ஒட்டுமொத்த நிலுவையில் 58.8 சதவீத அளவாகும். அதற்கிணங்க அறவிடக்கூடிய நிலுவை வரிப்பணம் ஒட்டுமொத்த நிலுவையில் 41.2 சதவீதமாகும்.

2016 சனவரி 01 ஆந் திகதியிலிருந்து நடைமுறைப்படுத்தப்படுகின்ற RAMIS கணனி முறைமை தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதி சமர்ப்பிக்கப்பட்ட வரி அறிக்கையின் பிரகாரம் மொத்த நிலுவை வரிப்பணம் ரூபா 3,861,623,483,037 ஆகும். இந்த நிலுவைப் பணத்தில் அறவீடு நடைமுறை தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டுள்ள நிலுவை வரிப்பணம் 96 சதவீதமாக இருந்ததுடன் அறவிடக்கூடிய நிலுவை வரிப் பணம் ஒட்டுமொத்த நிலுவையில் 4 சதவீதமாகும்.

அதற்கிணங்க Legacy மற்றும் RAMIS ஆகிய இரண்டு முறைமைகளின் கீழும் நிலுவை வரி மற்றும் தண்டப்பணம், படிப்படியாக அதிகரித்தல் அவதானிக்கப்பட்டதுடன் அவற்றினை அறவீடு செய்வதற்காக அதிகாரச்சடங்களிலுள்ள ஏற்பாடுகள் கருத்திற் கொள்ளப்பட்டிருந்தும் வருடாந்தம் மொத்த நிலுவை வரிப்பணம் அதிகரித்துச் செல்கின்றது என்பது அவதானிக்கப்பட்டது. இந்த நிலுவை வரிப்பணம் தொடர்பாக மேற்கொள்ளப்பட்ட கணக்காய்வு பரிசோதனையின் போது வெளிப்படுத்தப்பட்ட விடயங்களை அடிப்படையாகக் கொண்டு என்னால் இந்த அறிக்கை வழங்கப்படுகின்றது.

03. பின்பற்றப்பட்ட நடைமுறைகள்

இந்த அறிக்கையினைத் தயாரிக்கும் போது பின்வரும் நடைமுறைகள் பின்பற்றப்பட்டன.

3.1 ஏடுகள், புத்தகங்கள், அறிக்கைகள் என்பவற்றைப் பரீட்சித்தல்

இக்கணக்காய்வின் போது பின்வரும் அறிக்கைகள், ஏடுகள், அதிகாரச்சடங்கள் என்பன பரீட்சிக்கப்பட்டன.

3.1.1 இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் நிதிப்பிரமாணக் கோவையின் நி.பி 128(2)(இ) இன் பிரகாரம் கணக்காய்வாளர் தலைமை அதிபதிக்குச் சமர்ப்பிக்கப்பட்ட நிலுவை வரி வருமான அறிக்கை

3.1.2 இலங்கை சனநாயக சோசலிசக் குடியரசின் நிதிப்பிரமாணக் கோவை

- 3.1.3 2006 இன் 10 ஆம் இலக்க உள்நாட்டு இறைவரி அதிகாரச்சட்டம் மற்றும் அது தொடர்பான திருத்தங்கள்
- 3.1.4 2002 இன் 14 ஆம் இலக்க பெறுமதி சேர் வரி அதிகாரச்சட்டம் மற்றும் அது தொடர்பான திருத்தங்கள்
- 3.1.5 2009 இன் 9 ஆம் இலக்க தேசத்தைக் கட்டியெழுப்புதல் வரி அதிகாரச்சட்டம் மற்றும் அது தொடர்பான திருத்தங்கள்
- 3.1.6 நிலுவை வரி மீதி காணப்படுகின்ற ஏனைய வரி வகைகளுக்குரிய வரி அதிகாரச்சட்டம்.

3.2 ஏனைய பரீட்சிப்புக்கள்

ஏடுகளைப் பரீட்சிப்பதற்கு மேலதிகமாக பின்வரும் ஏனைய பரீட்சிப்புக்கள் இடம்பெற்றன.

- 3.2.1 நிலுவை வரி வருமான அறிக்கையில் காட்டப்பட்ட மீதிகள் தொடர்பாக திணைக்களத்தால் வழங்கப்பட்ட கண்ணி மென் பிரதிகளில் உள்ளடக்கப்பட்ட தனித்தனி மீதிகளின் பட்டியல் (CD நாடாக்கள் சமர்ப்பிக்கப்பட்ட கடிதம் - பின்னிணைப்பு 01)
- 3.2.2 நிலுவை வரிகளின் தனித்தனி மீதி தொடர்பான அறிக்கையை பகுப்பாய்வு செய்தல்.

4. நோக்கெல்லை

2012 இலிருந்து 2019 யூன் 30 வரை உள்நாட்டு இறைவரித் திணைக்களத்தால் கணக்காய்வாளர் தலைமை அதிபதிக்குச் சமர்ப்பிக்கப்பட்ட நிலுவை வரி வருமான அறிக்கைகளின் பிரகாரம் 2019 யூன் 30 ஆந் திகதி வரையான நிலுவை வரியும் தண்டபணமும் மற்றும் அவற்றை அறவீடு செய்வது தொடர்பாகப் பரீட்சித்தல் இந்த அறிக்கையின் நோக்கெல்லையாகும்.

5. நோக்கெல்லையின் மட்டுப்பாடுகள்

இந்த அறிக்கையில் காட்டப்பட்டுள்ள பரீட்சிப்புக்களின் மூலம் இறுதித் தீர்வுகளுக்கு வரும் போது எனது நோக்கெல்லை பின்வரும் மட்டுப்பாடுகளுக்கு உட்பட்டிருந்தது என வலியுறுத்தப்படுகின்றது.

- 5.1 உள்நாட்டு இறைவரித் திணைக்களத்தால் நிலுவை வரி மற்றும் தண்டப்பணம் சம்பந்தமாக 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு தயாரித்து கணக்காய்விற்குச் சமர்ப்பித்த தனித்தனி மீதிகளை உள்ளடக்கிய கணனி மென்பிரதிகளில் அடங்கியிருந்த உள்ளடக்கிய தகவல்களின் அடிப்படையில் இந்த அறிக்கை தயாரிக்கப்பட்டுள்ளதுடன் அத்தகவல்களை நாளாந்தம் நாளதுவரையாக்கி பெற்றுக்கொள்ளும் வசதிகள் திணைக்களத்தினால் கணக்காய்விற்கு வழங்கப்படாமை.
- 5.2 2015 திசெம்பர் 31 ஆந் திகதி வரையான காலப்பகுதிக்குரிய வரிக்கோவை Legacy முறைமையின் கீழும் 2016 சனவரி 01 ஆந் திகதியிலிருந்து RAMIS முறைமையின் கீழும் வரிக் கோவைகள் நிருவகிக்கப்படுகின்றன. 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு நிலுவை வரி அறிக்கைகளுக்குரிய தனித்தனி மீதி பட்டியல் அறிக்கையானது கணனி முறைமையின் மூலம் நேரடியாகப் பெற்றுக்கொள்வதற்கான வசதிகள் மற்றும் வழிகாட்டிகள் திணைக்களத்தினால் எனக்கு வழங்கப்பட்டிருக்காததுடன் திணைக்களத்தினால் தயாரித்து கணக்காய்விற்கு வழங்கப்பட்டுள்ள அறிக்கையின் அடிப்படையில் இக்கணக்காய்வினை மேற்கொள்ளல்.
6. நிலுவை வரி ஏற்படுதல் மற்றும் நிலுவை வரிகளை அறவீடு செய்தல் அல்லது தீர்த்து வைத்தல் செய்யும் நடைமுறைகளை அறிமுகப்படுத்துதல்
-
- 6.1 வரி அதிகாரச்சட்டத்திலுள்ள ஏற்பாடுகளின் பிரகாரம் வரி செலுத்துபவர்களால் சுய மதிப்பீட்டின் அடிப்படையில் தங்களால் செலுத்த வேண்டிய வரிப்பணத்தை மதிப்பீடு செய்து நிர்ணயிக்கப்பட்ட திகதிகளில் வரி அறிக்கைகளை வழங்குதல் மற்றும் வரி செலுத்துதல் இடம்பெறுதல் வேண்டும். (பின்னினைப்பு - 2)
- 6.2 வரி செலுத்துபவர்களால் நிர்ணயிக்கப்பட்ட திகதியில் வரி அறிக்கை சமர்ப்பிக்கப்படாதிருக்கையில் திணைக்களத்தினால் வரி செலுத்துபவர்களுக்கு அறிக்கை சமர்ப்பிக்கப்படாமை மீது தண்டப்பணம் விதித்தல் இடம்பெறும். (பின்னினைப்பு - 3)
- 6.3 Legacy கணனி வரி நிருவாக முறைமையின் கீழ் உத்தியோகத்தர்களால் ஆவணங்கள் மற்றும் தகவல்களைப் பரீட்சித்தும் RAMIS கணனி வரி நிருவாக முறைமையின் கீழ் சுயமாக வரி அறிக்கை மற்றும் செலுத்தப்பட்டுள்ள வரிப் பணம் பரீட்சிக்கப்பட்டு அறிக்கையின் அடிப்படையில் நிலுவை வரிப் பணம் காணப்படுமாகயிருந்தால் வெளிப்படுத்தப்படுகின்றன. அவ்வாறு வெளிப்படுத்தப்படுகின்ற நிலுவை வரிக்காக தண்டப்பணமும் (பின்னினைப்பு - 4) உள்ளடக்கக்கப்பட்டு மதிப்பீட்டு அறிக்கை வழங்கப்பட்டு நிலுவை வரியும் தண்டப்பணமுமாக அறிக்கையிடுதல் இடம்பெறுகின்றது.

- 6.4 சில வரி செலுத்துபவர்கள் தமது வரிப்பணத்தை சரியாக வெளிப்படுத்தாத சந்தர்ப்பம் காணப்படுமாக இருந்தால் உள்ளாட்டு இறைவரித் திணைக்கள் உத்தியோகத்தர்களால் மேற்கொள்ளப்படுகின்ற அந்த வரிக் கோவை தொடர்பான கணக்காய்வின் போது மேலதிக வரி மற்றும் தண்டப்பணம் கணிக்கப்பட்டு மேலதிக வரி மதிப்பீடு வழங்கப்பட்டு அவையும் அறவிடப்பட வேண்டிய நிலுவை வரி மற்றும் தண்டப்பணமாக அறிவிக்கப்படும்.
- 6.5 சில வரி செலுத்துபவர்களினால் வரி அறிக்கை சமர்ப்பிக்கப்படாத சந்தர்ப்பத்தின் போது திணைக்களத்தால் வரி செலுத்துபவர்களின் வரிப்பணம் மதிப்பீடு செய்யப்பட்டு மதிப்பிடப்பட்ட மதிப்பீடு வழங்கியதன் பின்னர் அவை அறவிடப்பட வேண்டிய நிலுவை வரியும் தண்டப்பணமுமாக அறிக்கையிடப்படும்.
- 6.6 சுயமதிப்பீட்டின் அடிப்படையில் உருவாகிய நிலுவை வரியையும் தண்டப்பணத்தையும் அறவீடு செய்தல் தற்காலிகமாக நிறுத்தி வைத்தல் இடம்பெற முடியாததுடன் திணைக்களத்தால் அந்த நிலுவை வரியையும் தண்டப்பணத்தையும் அறவீடு செய்தல் அல்லது வரி செலுத்துபவர்களால் எதிர்ப்புக்கள் சமர்ப்பிக்கப்பட்டதால் அதனை 60 நாட்களுக்குள் தீர்த்து (பின்னிணைப்பு - 5) நிலுவை வரியையும் தண்டப்பணத்தையும் தீர்த்து வைத்தல் இடம்பெறுதல் வேண்டும்.
- 6.7 வரி அதிகாரச்சட்டங்களிலுள்ள ஏற்பாடுகளின் பிரகாரம் மதிப்பீட்டு அறிவித்தல் வழங்கப்பட்டு 30 நாட்களுக்குள் வரி செலுத்துபவர்களால் மதிப்பிடப்பட்ட மதிப்பீடு மற்றும் மேலதிக மதிப்பீட்டிற்காக செல்லுபடியாகும் மேன்முறையீடு சமர்ப்பிக்கப்பட்டிருக்கையில் மேன்முறையீடு தீர்த்துவைக்கப்படும் வரை திணைக்களத்தினால் தீர்மானிக்கப்பட்டவாறு மொத்த நிலுவை வரி மற்றும் தண்டப்பணம் அல்லது அவற்றில் ஒரு பகுதியை தற்காலிகமாக இடைநிறுத்தி வைக்கலாம். மேன்முறையீட்டைத் தீர்த்து வைத்ததன் பின்னர் மேன்முறையீடில் நிர்ணயிக்கப்பட்டவாறு நிலுவை வரியையும் தண்டப்பணத்தையும் அறவீடு செய்தல் அல்லது தீர்த்து வைத்தல் செய்யப்படுதல் வேண்டும்.
- 6.8 நிலுவை வரியினை அறவீடு செய்வதனை முன்னிட்டு உள்ளாட்டு இறைவரித் திணைக்களத்தால் நீதிமன்ற நடவடிக்கைகள் எடுக்கையில் அந்த நிலுவை வரியையும் தண்டப்பண மீதியையும் நீதிமன்ற தீர்ப்பின் பிரகாரம் அறவிட வேண்டியதுடன் அதுவரை அவையும் தற்காலிக இடைநிறுத்திவைத்தல் இடம்பெறும்.
- 6.9 அறவீடு செய்வதற்கு அதிகாரச்சட்டத்தால் அல்லது ஏனைய சட்டத்தால் தடைகள் இன்றி அனைத்து நிலுவை வரி மற்றும் தண்டப்பண மீதியும் உரிய

அதிகாரச்சட்டங்களில் காட்டப்பட்டுள்ள அறவீட்டு நடைமுறைகளைக் கொண்டு எடுத்து அறவீடு செய்வதற்கு உள்ளாட்டு இறைவரித் திணைக்களத்திற்கு இயலுமை உள்ளது. (பின்னினைப்பு - 6)

6.10 தலைமை அலுவலகத்திலும் பிராந்திய அலுவலகங்களிலும் நிலுவை வரிகளை அறவீடு செய்வதற்காக ஸ்தாபிக்கப்பட்டுள்ள பிரிவுகளின் மூலம் இந்த நிலுவை வரிகளையும் தண்டப்பணங்களையும் அறவீடு செய்யும் செயற்பாடு இடம்பெறுகின்றது.

7. நிலுவை வரியையும் தண்டப்பணங்களையும் அறவீடு செய்யும் திணைக்களத்தின் நடைமுறை

7.1 நிலுவை வரிகள் மற்றும் தண்டப்பண மீதிகள் தொடர்பான விபரம்

7.1.1 Legacy முறைமையின் கீழ் நிருவகிக்கப்பட்ட வரிக்காலப்பகுதி தொடர்பாக 2019 ஜூன் 30 ஆந் திகதியில் உள்ளவாறு அறவிட வேண்டியிருந்த நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி பின்வருமாறாகும்.

அட்டவணை 1 - Legacy முறைமையின் கீழ் நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிகள் தொடர்பான விபரம்

வரி வகை	நிலுவை வரி மீதி	நிலுவை தண்டப்பணம்	மொத்த நிலுவை மீதி
		ரூபா	ரூபா
வருமான வரி			
பெறுமதி சேர் வரி	94,827,007,919	54,026,408,521	148,853,416,440
தேசத்தைக் கட்டியெழுப்பும் வரி	48,278,735,705	40,142,477,728	88,421,213,433
உழைக்கும் போதே செலுத்தும் வரி	8,746,726,407	6,768,176,843	15,514,903,250
பொருளாதார சேவைகள்	3,485,013,497	2,935,270,339	6,420,283,836
கட்டணம்	5,763,531,104	4,626,669,962	10,390,201,066
ஏனைய வரி வகைகள்	<u>27,843,150,765</u>	<u>12,491,399,061</u>	<u>40,334,549,826</u>
	<u>188,944,165,397</u>	<u>120,990,402,454</u>	<u>309,934,567,851</u>

7.1.2 RAMIS முறைமையின் கீழ் நிருவிக்கப்படுகின்ற காலப்பகுதி தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு அறவிட வேண்டிய நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிகள் பின்வருமாறாகும்.

அட்டவணை 2 - RAMIS முறைமைகயின் கீழ் நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிகள் தொடர்பான விபரம்

வரி வகை	நிலுவை வரி மீதி	நிலுவை தண்டப்பணம்	மொத்த நிலுவை
			மீதி
வருமான வரி		ரூபா	ரூபா
பெறுமதி சேர் வரி	95,276,461,941	67,134,229,589	162,410,691,530
தேசத்தைக் கட்டியெழுப்பும் வரி	2,071,743,747,897	1,606,924,259,817	3,678,668,007,714
ஏனைய வரி வகைகள்	11,296,810,380 1,076,334,925 <u>13,302,175</u>	7,379,682,040 778,550,968 <u>103,305</u>	18,676,492,420 1,854,885,893 <u>13,405,480</u>
	<u>2,179,406,657,318</u>	<u>1,682,216,825,719</u>	<u>3,861,623,483,037</u>

7.1.3 Legacy முறைமையின் கீழுள்ள நிலுவை வரி அறிக்கையின் பிரகாரம் இரத்துச் செய்யப்பட்ட வரி அதிகாரச்சட்டங்கள் தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு அறவிட வேண்டியிருந்த மொத்த நிலுவை வரிப் பணம் ரூபா 8,632,395,894 ஆகும்.

அட்டவணை 3 - Legacy முறைமையின் கீழ் நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிகள் தொடர்பான (இரத்துச் செய்யப்பட்ட அதிகாரச்சட்டங்களுக்குரிய) விபரம்

வரி வகை	நிலுவை வரி மீதி	நிலுவை தண்டப்பணம்	மொத்த
			நிலுவை மீதி
	ரூபா	ரூபா	ரூபா
TT (புரள்வு வரி)	1,645,246,430	731,728,365	2,376,974,795
NSL (தேசிய பாதுகாப்பு வரி)	1,213,871,266	517,302,529	1,731,173,795

GST (பொருட்கள் மற்றும் சேவைகள் வரி)	934,955,433	1,011,928,821	1,946,884,254
WELTT (ஆதனவரி)	849,952	403,652	1,253,604
GIFT (நன்கொடை வரி)	2,409	1,204	3,613
S/C-IT (மிகைக்கட்டணம் - வருமான வரி)	175,958,581	123,610,182	299,568,763
S/C-PAYE (மிகைக் கட்டணம் - உழைக்கும் போதே செலுத்தும் வரி)	25495,948	15,145,375	40,641,323
SRL (சமூக பாதுகாப்பு வரி)	1,822,706	146,995	1,969,701
SNC	13,941,840	4,402,838	18,344,678
DEBIT TAX (வரவு வரி)	<u>2,215,581,368</u>	<u>0</u>	<u>2,215,581,368</u>
	<u>6,227,725,933</u>	<u>2,404,669,961</u>	<u>8,632,395,894</u>

7.2 நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிகளை அறவீடு செய்தல்

7.2.1 Legacy கணனி முறைமையின் கீழ் நிருவகிக்கப்படுகின்ற காலப்பகுதி தொடர்பாக 2012 திசைம்பர் 31 ஆந் திகதியிலிருந்து 2018 திசைம்பர் 31 ஆந் திகதி வரை ஒவ்வொரு ஆண்டின் இறுதியில் திசைம்பர் 31 ஆந் திகதியில் உள்ளவாறு மற்றும் 2019 ஜூன் 30 ஆந் திகதியில் உள்ளவாறு காணப்பட்ட மொத்தநிலுவை வரி மற்றும் தண்டப்பண வருமானம் (Total Default Tax and Penalty), அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட வரியும் தண்டப்பணமும் Hold Over Tax and Penalty) மற்றும் அத்திகதியில் உள்ளவாறு அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பண வருமானம் (Collectable Tax and Penalty) தொடர்பான விபரம் பின்வருமாறாகும்.

அட்டவணை 4 - Legacy முறைமையின் கீழ் அறவீடு தற்காலிகமாக நிறுத்தி வைத்தல் மற்றும் அறவிடக்கூடிய வரி வருமானம் தொடர்பான விபரம்

ஆண்டு	மொத்த நிலுவை வருமானம்	அறவீடு தற்காலிகமாக நிறுத்தி வைத்தல்	அறவிடக் கூடிய (தடையின்றி அறவிடக் கூடியது)	அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட மொத்த நிலுவை வருமானத்தின் சதவீதமாக (நூற்றுக்கு வீதம்)	அறவிடக்கூடிய வருமானம் மொத்த நிலுவை வருமானத்தின் சதவீதமாக (நூற்று வீதம்)
ரூபா	ரூபா	ரூபா			
2019/06/30	309,934,567,851	182,172,416,530	127,762,151,321	58.8	41.2
2018/12/31	294,243,455,177	172,820,231,714	121,423,223,463	58.7	41.3
2017/12/31	323,732,060,993	291,662,060,370	32,070,000,623	90.1	9.9
2016/12/31	295,296,319,704	266,418,297,382	28,878,022,322	90.2	9.8
2015/12/31	259,528,036,217	225,804,973,656	33,723,062,561	87.0	13.0
2014/12/31	210,076,342,914	183,039,191,957	27,037,150,957	87.1	12.9
2013/12/31	188,423,246,856	170,699,971,801	17,723,275,055	90.6	9.4
2012/12/31	192,663,476,619	176,797,242,657	15,866,233,962	91.8	8.2

7.2.2 RAMIS முறைமை தொடர்பாக 2018 யூன் 30 ஆந் திகதியிலிருந்து 2019 யூன் 30 ஆந் திகதி வரை ஒவ்வொரு அரையாண்டு முடிவின் போதும் மொத்த நிலுவை வரி மற்றும் தண்டப்பண வருமானம் (Total Default Tax and Penalty), அறவீட்டினை தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட வரியும் தண்டப்பணமும் (Hold over Tax and Penalty), மற்றும் அத்திகதியில் உள்ளவாறு அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பண வருமானம் (Collectable Tax and Penalty) தொடர்பான விபரம் பின்வருமாறாகும்.

அட்டவணை 5 - RAMIS முறைமையின் கீழ் அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட மற்றும் அறவிடக்கூடிய நிலுவை வரி வருமானம் தொடர்பான விபரம்

ஆண்டு	மொத்த நிலுவை	அறவீடு	அறவிடக் கூடிய	அறவீடு	அறவிடக்கூடிய
	வருமானம்	தற்காலிகமாக நிறுத்தி வைத்தல்	வருமானம்	தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட மொத்த நிலுவை	வருமானம் மொத்த நிலுவை வருமானத்தின் சதவீதமாக (நூற்று வீதம்) (நூற்றுக்கு வீதம்)
	ரூபா	ரூபா	ரூபா	ரூபா	ரூபா
2019/06/30	3,861,623,483,037	3,698,573,033,853	163,050,449,184	95.8	4.2
2018/12/31	1,332,065,213,135	1,191,760,205,898	140,305,007,237	89.5	10.5
2018/06/30	3,304,728,808,528	20,057,974	3,304,708,750,554	0	100

7.2.3 Legacy முறைமை தொடர்பாக 2012 ஆம் ஆண்டிலிருந்து 2017 திசெம்பர் 31 வரையான காலப்பகுதி தொடர்பான தகவல்களைப் பகுப்பாய்வு செய்கையில் ஒவ்வொரு ஆண்டினதும் மொத்த நிலுவை வரி மற்றும் தண்டப்பணத்தில் 90 சவீதம் அளவில் அறவீடு தற்காலிகமாக நிறுத்திவைக்கப்பட்டிருந்ததுடன் 10 சதவீதம் மாத்திரம் அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பணமாகக் காட்டப்பட்டிருந்தது. 2018 ஆம் ஆண்டின் போது Legacy முறைமையின் கீழ் நிருவகிக்கப்படுகின்ற தோற்றுவிக்கப்பட்ட வரி செலுத்துபவர்களின் நிலுவை வரி அறவீட்டிற்காக இரண்டு பிரிவுகள் தோற்றுவிக்கப்பட்டிருந்ததுடன் அதன் பின்னர் 2018 திசெம்பர் 31 இல் உள்ளவாறு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட மீதியானது 2017 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில் ரூபா 118,841,828,656 அதாவது 40.75 சதவீதத்தால் குறைவடைந்திருந்தது. அவ்வாறே அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி ரூபா 89,353,222,840 ஆல் அதாவது 279 சதவீதத்தால் அதிகரித்திருந்தது. 2019 யூன் 30 வரை தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட மற்றும் அறவிடக்கூடிய மீதியானது மொத்தி நிலுவை வரி மற்றும் தண்டப்பணத்தில் முறையே 58.8 சதவீதம் மற்றும் 41.2 சதவீதமாகும்.

7.3 அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி

Legacy முறைமைக்குரிய நிலுவை வரி அறிக்கையின் பிரகாரம் 2019 யூன் 30 ஆங் திகதியில் உள்ளவாறு அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட வரி மற்றும் தண்டப்பண மீதி ரூபா 182,172,416,530 ஆக இருந்ததுடன் கணக்காய்விற்குச் சமர்ப்பிக்கப்பட்ட தனித்தனி மீதிப் பட்டியலில் இடைநிறுத்திவைப்பதற்கு தாக்கமளித்துள்ள காரணம் தொடர்பான விபரம் பின்வருமாறாகும்.

அட்டவணை 6 - Legacy முறைமையின் பிரகாரம் 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டுள்ள மீது தொடர்பான விபரம்

தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டுள்ள நிலுவை வரி மற்றும் தண்டப் பணத்திற்கான காரணம்	வரிப் பணம்	தண்டப்பணம்
	ரூபா	ரூபா
Appeal	69,656,029,583	36,222,358,269
Court case	697,621,209	457,699,858
Objection	1,143,290,740	668,550,017
Not settle /settled	65,733,051	36,189,096
Penalty only	1,873,666	860,225,267
Payment/ paid	2,255,939	2,807,883
Payment & penalty only	652,627	424,811
Journal Transfer	64,940,821	38,490,149
system error	1,515,319,787	893,827,369
T11 called	46,811	9,362
Bank Seize	10,871,926	4,352,101
Undelivered	14,273,208	6,995,740
No record	2,517,432	956,624
Unabsorbed VAT	43,052,498	18,578,437
Less than Rs.500	5,776	13,759,970
101pp	15,000	5,700
PAYE Available	71,910	33,230
W.off	512,842	209,097
WHT	16,555,985	10,286,258
200 penalty	0	31,195,450
Other	77,051,408	59,907,637
clearance	780,855	282,812
Tax payer died	937,888	157,150
Has been informed to set of VAT refund with 5% penalty	70,000	25,200
Incorrect Assessment	2,327,835	1,127,603
B/F Input	15,193,432	9,289,286
Journal Transfer not yet entered to the System.	41,901,909	26,555,606
Refund	176,220,448	46,246,779
No reasons	<u>45,632,059,767</u>	<u>23,579,685,414</u>
	<u>119,182,184,355</u>	<u>62,990,232,175</u>

7.4 நிலுவை வரி மீதிகள் தொடர்பான காலப்பகுப்பாய்வு

7.4.1 Legacy முறைமையின் கீழான நிலுவை வரி மீதிகள் தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறான காலப்பகுப்பாய்வு சமர்ப்பிக்கப்படாதிருந்ததுடன் 2018 திசேம்பர் 31 இல் உள்ளவாறு பெற்றுக்கொள்ளப்பட்ட தகவல்களின் பிரகாரம் 5 பிரதான வரி வகைகள் தொடர்பாக Legacy முறைமையில் பேணப்படுகின்ற அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பண மீதியின் காலப் பகுப்பாய்வு பின்வருமாறாகும்.

அட்டவணை 7 - Legacy முறைமையில் காணப்படுகின்ற அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பணத்தின் காலப்பகுப்பாய்வு

காலப்பகுப்பாய்வு

வரி வகைகள்	2018 ஆம் ஆண்டு	2013 இலிருந்து 2017 ஆம் ஆண்டு	2012 மற்றும் முன்னைய ஆண்டு	மொத்தம்
	ரூபா	ரூபா	ரூபா	ரூபா
வருமான வரி	3,963,321,860	32,772,788,522	10,501,638,051	47,237,748,433
பெறுமதிசேர் வரி	9,257,667,605	28,498,655,891	14,457,547,559	52,213,871,054
தேசத்தைக் கட்டியெழுப்பும் வரி	1,910,135,395	7,136,197,083	1,448,797,697	10,495,130,175
உழைக்கும் போதே	89,484,326	2,331,535,937	1,094,079,638	3,515,099,901
செலுத்தும் வரி				
பொருளாதார	<u>976,216,123</u>	<u>2,940,749,157</u>	<u>1,190,725,429</u>	<u>5,107,690,708</u>
சேவைக் கட்டணம்				
மொத்தம் (ரூபா)	<u>16,196,825,309</u>	<u>73,679,926,589</u>	<u>28,692,788,374</u>	<u>118,569,540,272</u>

7.4.2 2018 திசெம்பர் 31 இல் உள்ளவாறு மற்றும் 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு RAMIS முறைமையின் கீழுள்ள நிலுவை வரி மற்றும் தண்டப்பணத்திற்குரிய காலப்பகுப்பாய்வு சமர்ப்பிக்கப்பட்டிருக்காததுடன் 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறு காணப்பட்ட ரூபா 163,050,449,183 தொகையான அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி 2016 ஆம் ஆண்டிலிருந்து 2019 யூன் 30 வரையான காலப்பகுதிக்குரியவையாகும்.

7.5 Ramis முறைமையின் கீழ் வரி வருமானத்தை பதிவு செய்யும் போது ஏற்பட்ட தவறுகள் மற்றும் தொங்கல் கணக்கில் காணப்பட்ட மீதியையும் உள்ளடக்கி தீர்த்துவைக்கப்படாத ரூ 3,597,053,068,799 தொகையான நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி 2019 யூன் 30 ஆந் திகதியில் காணப்பட்டது.

அட்டவணை 8 - தீர்த்துவைக்கப்படாத மீதி மற்றும் தொங்கல் கணக்கின் மீதி

விபரம்	நிலுவையான வரி மீதி	நிலுவையான தண்டப்பண மீதி	மொத்த நிலுவை மீதி
	ரூபா	ரூபா	ரூபா
இரண்டு வரி செலுத்துபவர்களின் கணக்குகளில் பிழையாக பதிவு செய்தமை	2,025,331,283,213	1,565,298,195,592	3,590,629,478,805
தொங்கல் கணக்கின் மீதி	வகைப்படுத்த முடியாதவை	வகைப்படுத்த முடியாதவை	6,423,589,994
மொத்தம்			3,597,053,068,799
			=====

7.6 2014 இன் 14 ஆம் இலக்க அதிகாரச்சட்டத்தினால் திருத்தப்பட்ட 2010 இன் 16 ஆம் இலக்க செலுத்த தவறிய வரிகளை அறவீடு செய்யும் (விசேட ஒழுங்குவிதிகள்) அதிகாரச்சட்டத்தின் கீழ் 2009 திசெம்பர் 31 ஆந் திகதியில் உள்ளவாறு கொடுப்பனவுகளை செலுத்த தவறிய வரிகளை அறவீடு செய்வதற்காக பிரதி ஆணையாளர் நாயகம் ஒருவரின் கீழ் திணைக்களத்தில் தனியான ஒரு பிரிவு (DTRU) ஸ்தாபிக்கப்பட்டு உரிய நிலுவை வரிகளை அறவீடு செய்வதற்காக விசேட ஒழுங்கு விதிகள் விதிக்கப்பட்டிருந்தன. உரிய பிரிவிற்கு மாற்றப்பட்ட நிலுவை வரி மற்றும் தண்டப்பணங்களில் 2015 திசெம்பர் 31 இலிருந்து 2018 திசெம்பர் 31 வரை ஒவ்வொரு ஆண்டின் இறுதியின் திசெம்பர் 31 இல் உள்ளவாறும் 2019 யூன் 30 ஆந் திகதியில்

உள்ளவாறும் அறவிடப்படாது காணப்பட்ட மொத்த நிலுவை வரி மற்றும் தண்டப்பண வருமானம் (Total Default Tax and Penalty) தொடர்பான விபரம் பின்வருமாறாகும்.

அட்டவணை 9 - செலுத்தத் தவறிய வரியை அறவீடு செய்யும் பிரிவின் நிலுவை வரியைத் தீர்த்துவைத்தல்.

திகதி	நிலுவை வரிப் பணம்	நிலுவையான தண்டப்பணம்	மொத்த நிலுவை மீதி
-----	-----	-----	-----
	ரூபா	ரூபா	ரூபா
2015 திசெம்பர் 31	30,313,762,934	18,499,228,756	48,812,991,690
2016 திசெம்பர் 31	27,553,023,926	14,681,596,755	42,234,620,681
2017 திசெம்பர் 31	23,406,089,123	13,694,243,608	37,100,332,731
2018 திசெம்பர் 31	21,763,550,272	12,353,295,789	34,116,846,061
2019 ஜூன் 30	21,727,891,075	11,535,311,638	33,263,202,713

8. அவதானிப்புக்கள்

- 8.1 2019 ஜூன் 30 ஆந் திகதியில் உள்ளவாறு Legacy முறைமை மற்றும் RAMIS முறைமை தொடர்பாக முறையே ரூபா 127,762,151,321 மற்றும் ரூபா 163,050,449,184 வீதம் ரூபா 290,812,600,505 மொத்த தொகையான நிலுவை வரியும் தண்டப்பணமும் அறவிடக்கூடியவை என இனங்காணப்பட்டிருந்தும் திணைக்களத்தினால் 2019 ஜூன் 30 ஆந் திகதி வரை அறவிடப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.
- 8.2 2012 திசெம்பர் 31 ஆந் திகதி Legacy முறைமை தொடர்பாக காணப்பட்ட ரூபா 192,663,476,619 தொகையான மொத்த நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி 2019 ஜூன் 30 ஆந் திகதியாவில் ரூபா 309,934,567,851 வரை அதாவது 61 சதவீதத்தினால் அதிகரித்திருந்தமை அவதானிக்கப்பட்டது. RAMIS முறைமையின் கீழுள்ள தீர்த்துவைக்கப்படாத நிலுவை வரி மற்றும் தண்டப்பண மீதியினை 2018 ஆம் ஆண்டுடன் ஒப்பிடுகையில் 2019 ஜூன் 30 ஆந் திகதியில் ரூபா 2,529,558,269,902 ஆல் அதாவது 190 சதவீதத்தால் அதிகரித்திருந்தமை அவதானிக்கப்பட்டது.
- 8.3 2018 ஆம் ஆண்டின் போது Legacy முறைமையில் நிலுவை வரியினை தீர்த்துவைப்பதற்காக தலைமை அலுவலகத்தில் இரண்டு பிரிவுகள் ஸ்தாபிக்கப்பட்டதன் பினர் 2018 ஆம் ஆண்டிற்கான ஆரம்ப மீதியுடன் ஒப்பிடும் போது 2018 திசெம்பர் 31

இல் உள்ளவாறு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்ட நிலுவை மீதியானது மொத்த நிலுவையில் 90.1 சதவீதத்திலிருந்து 58.7 சதவீதம் வரை வீழ்ச்சியடைந்திருந்தது. மேலும் அறவிடக்கூடிய மீதி 9.9 சதவீதத்திலிருந்து 41.3 சதவீதம் வரை அதிகரித்திருந்தது என்பது அவதானிக்கப்பட்டது. அவ்வாறே அந்த இரண்டு பிரிவுகளால் 2018 சனவரி 01 இலிருந்து 2019 ஜூன் 30 வரை ரூபா 52.3 பில்லியன் நிலுவை வரி மீதி தீர்த்து வைக்க வேண்டியிருந்தமை அவதானிக்கப்பட்டது.

- 8.4 RAMIS முறைமையின் கீழ் இரண்டு வரி செலுத்துபவர்கள் தொடர்பாக பிழையாக பதிவு செய்யப்பட்டுள்ள ரூபா 3,590,629,478,805 தொகையான நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி 2019 ஜூன் 30 ஆந் திகதி வரை சரிசெய்வதற்கு நடவடிக்கை எடுக்கப்படாது பிழையான மீதியை உள்ளடக்கி நிலுவை வரி அறிக்கை தொடர்ச்சியாகப் பேணப்பட்டு வருகின்றமை அவதானிக்கப்பட்டது.
- 8.5 Legacy முறைமையின் கீழ் காணப்படுகின்ற அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப் பணங்களுக்கு மத்தியில் ரூபா 106,022,099,057 அதாவது 83 சதவீதமான வருமான வரி, பெறுமதிசேர் வரி, தேசத்தைக் கட்டியெழுப்பும் வரி என்பவைகளை உள்ளடக்கியிருந்தமை அவதானிக்கப்பட்டது. அவற்றிற்கு மத்தியில் வரி செலுத்துபவர்களால் மூன்றாம் தரப்பினர்களிடமிருந்து சேகரிக்கப்பட்டுள்ள பெறுமதிசேர் நிலுவை வரி மற்றும் தண்டப்பணம் ரூபா 54,236,043,201 அதாவது பொத்த அறவிடக்கூடிய வரியில் 42 சதவீதம் 2019 ஜூன் 30 ஆந் திகதி வரை அறவிடப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது. மேலும், 2019 ஜூன் 30 ஆந் திகதியிலும் அறவிடப்படாத RAMIS முறைமையின் கீழுள்ள அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பணமாக இனங்காணப்பட்ட வருமான வரி ரூபா 99,400,948,822, பெறுமதிசேர் வரி ரூபா 46,061,315,513 மற்றும் தேசத்தைக் கட்டியெழுப்பும் வரி ரூபா 15,871,714,318 காணப்படுகின்றமையும் அவதானிக்கப்பட்டது.
- 8.6 RAMIS முறைமையின் கீழுள்ள நிலுவை வரி மீதிக்கான காலப்பகுப்பாய்வு வழங்கப்பட்டிருக்காததுடன் அறவிட வேண்டிய அனைத்து நிலுவை வரி மற்றும் தண்டப்பண மீதி 2016 ஆம் ஆண்டிலிருந்து 2019 ஜூன் 30 ஆந் திகதி வரையான மீதியாகும். Legacy முறைமையின் கீழ் அறவிடக்கூடிய நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிக்காக 2018 திசெம்பர் 31 இல் உள்ளவாறான காலப்பகுப்பாய்வு மாத்திரம் சமர்ப்பிக்கப்பட்டிருந்ததுடன் அதில் 2018 ஆம் ஆண்டிற்கான ரூபா 16,196,825,309 தொகை 2013 இலிருந்து 2017 ஆம் ஆண்டிற்கான ரூபா 73,679,926,589 மற்றும் 2012 இற்கும் அதற்கு முன்னைய ஆண்டிற்குமுறிய ரூபா 28,692,788,374

தொகை காணப்பட்டதனால் நிலுவை வரியினை அறவீடு செய்வதற்காக பொருத்தமான நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.

- 8.7 Legacy முறைமை தொடர்பாக கணக்காய்விற்கு சமர்ப்பிக்கப்பட்ட 2019 யூன் 30 ஆந் திகதியில் உள்ளவாறான நிலுவை வரி மற்றும் தண்டப்பணங்களின் தனித்தனி மீதிப் பட்டியலில் நிலுவை மீதியினை இடைநிறுத்துவதற்கான காரணம் தரப்பட்டிருந்ததன் பிரகாரம் வரி மேன்முறையீடு மற்றும் நீதிமன்ற நடைமுறையின் காரணமாக இடைநிறுத்தி வைக்கப்பட்டுள்ள மீதி ரூபா 107,033,708,919 மற்றும் நீதிமன்ற நடைமுறையின் அடிப்படையில் அவற்றினை அறவிடுதல் தீர்மானிக்கப்படும் என்பது அவதானிக்கப்பட்டது. எனினும் காரணம் இனங்காணப்பட்டுள்ள ரூபா 5,926,962,430 நிலுவை மீதியினைத் தீர்த்து வைக்கும் ஆற்றல் காணப்பட்டிருந்தும் திணைக்களத்தால் அவற்றினை சரிசெய்வதற்கு பொருத்தமான நடவடிக்கை எடுக்கப்படவில்லை என்பது அவதானிக்கப்பட்டது. மேலும், அறவீடு தற்காலிகமாக நிறுத்தி வைக்கப்பட்டுள்ள மீதியில் இடைநிறுத்திவைப்பதற்கான காரணம் சமர்ப்பிக்கப்படாத ரூபா 45,632,059,767 தொகையான நிலுவை வரிப் பணம் மற்றும் ரூபா 23,579,685,414 தொகையான நிலுவை தண்டப்பணம் காணப்படுகின்றமையும் அவதானிக்கப்பட்டது.
- 8.8 இரத்துச் செய்யப்பட்ட வரி அதிகாரச்சட்டங்கள் தொடர்பாக Legacy முறைமையின் கீழ் அறவிட வேண்டிய ரூபா 8,632,395,894 தொகையான பழைய வரி மீதியினை அறவீடு செய்வதற்கு அல்லது தீர்த்து வைப்பதற்கு முறையான நடவடிக்கை எடுக்கப்பட்டிருந்தமையும் அவதானிக்கப்படவில்லை.
- 8.9 RAMIS முறைமையின் கீழ் ரூபா 6,423,589,994 தொகையான தொங்கல் கணக்கினைத் தீர்த்துவைத்து உரிய வரி செலுத்துபவர்களின் கணக்கை செம்மையாக்கி நிலுவை வரி மீதியினைத் தீர்த்து வைப்பதற்கு திணைக்களம் பொருத்தமான நடவடிக்கை எடுத்திருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.
- 8.10 அறவீடு செய்தல் அல்லது தீர்த்து வைப்பதற்காக கொடுப்பனவு செய்யத்தவறிய வரியை அறவீடு செய்யும் பிரிவிற்கு (DTRU) 2010 ஆம் ஆண்டின் போது ஒப்படைக்கப்பட்ட வரி மற்றும் தண்டப்பணங்களில் ரூபா 21,727,891,075 வரிப் பணம் ரூபா 11,535,311,638 தண்டப்பணம் அப்பிரிவிற்கு மாற்றப்பட்டு 8 ஆண்டுகளுக்கு மேற்பட்ட காலம் கடந்திருந்தும் 2019 யூன் 30 ஆந் திகதி வரையும் அறவீடு செய்வதற்கு அல்லது தீர்த்து வைப்பதற்கு நடவடிக்கை எடுக்கப்பட்டிருக்கவில்லை என்பது அவதானிக்கப்பட்டது.

9. முறைமைகள் மற்றும் கட்டுப்பாட்டுப் பலவீணங்கள்

வரி செலுத்துபவர்களிடமிருந்து அறவிட வேண்டிய வரி மற்றும் தண்டப்பணம் தொடர்பாக மேற்கொள்ளப்பட்ட விசேட கணக்காய்வு பர்ட்சிப்பின் போது பின்வருமாறு முறைமைகள் மற்றும் கட்டுப்பாட்டுப் பலவீணங்கள் அவதானிக்கப்பட்டன.

- 9.1 இரத்துச் செய்யப்பட்ட வரி அதிகாரச்சட்டங்களுக்குரிய நிலுவை வரிகளைத் தீர்த்து வைப்பதற்காக வரி செலுத்துபவர்களின் நாளதுவரையாக்கப்பட்ட தகவல்களைப் பேணுவதற்கு திணைக்களம் நடவடிக்கை எடுத்திருக்காமை.
- 9.2 நிலுவை வரி ஏற்படுகின்ற சந்தர்ப்பங்களிலிருந்து அதனை தீர்த்து வைக்கும் வரை மேற்பார்வை செய்வதற்காக மற்றும் பின்தொடர் நடவடிக்கைகள் எடுப்பதற்காக முறையான உள்ளக்க கட்டுப்பாட்டு நடைமுறை இல்லாமை.

10. சிபார்சுகள்

- 10.1 இரண்டு வரி நிருவாக முறைமை தொடர்பாக 2019 யூன் 30 ஆந் திகதியில் காணப்பட்ட ரூபா 4,171,558,050,888 கூட்டுமொத்தமான நிலுவை வரி மற்றும் தண்டப்பணத்தை உரிய காலத்தில் அறவீடு செய்வதற்கு / தீர்த்து வைப்பதற்கு நடவடிக்கை எடுக்காத உத்தியோகத்தர்கள் சம்பந்தமாக முறையான நடவடிக்கை எடுத்தல் மற்றும் உரிய வரி அதிகாரச்சட்டங்களில் தரப்பட்டுள்ள அனைத்து நடவடிக்கைகளையும் நடைமுறைப்படுத்தி மேற்கூறிய நிலுவை மீதிகளில் அறவிடக்கூடிய / தீர்த்து வைக்கக்கூடிய அனைத்து நிலுவை வரி மற்றும் தண்டப்பண மீதிகளை விரைவாக அறவீடு செய்வதற்கு / தீர்த்து வைப்பதற்கு நடவடிக்கை எடுத்தல். (8.1, 8.2, 8.5 மற்றும் 8.6 ஆம் பந்திகள்)
- 10.2 Legacy முறைமைக்குரிய நிலுவை வரி மற்றும் தண்டப்பணம் தொடர்பான தனித்தனி மீதிகளை முறையான பரிசீலனைக்கு உட்படுத்தி அறவிடக்கூடிய மற்றும் இடைநிறுத்திவைக்கக் கூடிய வரி மற்றும் தண்டப்பண மீதிகளை சரியாக இனங்காண்பதற்கு தலைமை அலுவலகத்தில் இரண்டு Legacy பிரிவுகள், செலுத்துதல் தவறிய வரிகளை அறவீடு செய்யும் பிரிவு, பிராந்திய அலுவலகம் என்பன மேலும் நடவடிக்கை எடுத்தல் வேண்டும் என்பது. (8.3 ஆம் பந்தி)

- 10.3 Legacy முறைமையின் கீழ்மூல்ளை நிலுவைகளைத் தீர்த்து வைப்பதற்காக 2018 ஆம் ஆண்டில் ஸ்தாபிக்கப்பட்ட இரண்டு புதிய பிரிவுகளின் மூலம் நிலுவை வரிகளை இனங்காணல் மற்றும் தீர்த்துவைப்பதற்கு ஒத்த வகையில் நடவடிக்கை எடுக்கப்பட்டுள்ளதனால் அப்பிரிவுகளின் செயற்பாட்டை விரைவுபடுத்துவதற்காக அப்பிரிவுகளை வலுப்படுத்துவதற்கு நடவடிக்கை எடுக்க வேண்டும் என்பது. (8.3 ஆம் பந்தி)
- 10.4 RAMIS முறைமையின் கீழ் இனங்காணப்பட்டுள்ள இரண்டு வரி செலுத்துபவர்கள் தொடர்பாக ரூபா 3,590,629,478,805 தொகை பிழையான பதிவுகள் மற்றும் முறையான பரீட்சிப்புக்கள் மேற்கொண்டு மேலும் காணப்படுகின்ற அவ்வாறான தவறான பதிவுகளை இனங்கண்டு முறையான அங்கீகாரத்துடன் சரியான நடைமுறையின் கீழ் நிலுவை வரி பதிவேடுகளிலிருந்தும் கணனி முறைமையிலிருந்தும் அகற்றுவதற்கு நடவடிக்கை எடுத்தல். (8.4 ஆம் பந்தி)
- 10.5 Legacy முறைமையின் கீழ்மூல்ளை மேன்முறையிட்டு மற்றும் நீதிமன்ற நடைமுறைகளின் காரணமாக இடைநிறுத்தி வைக்கப்பட்டுள்ள நிலுவை வரி மற்றும் தண்டப்பணங்களைத் தவிர ஏனைய காரணங்களின் அடிப்படையில் இடைநிறுத்தி வைக்கப்பட்டுள்ள அனைத்து நிலுவை வரிகள் மற்றும் தண்டப்பணங்கள் மீதிகளை விரைவாகத் தீர்த்து வைப்பதற்கும் இடைநிறுத்தியமைக்கான காரணம் இனங்காணப்படாத அனைத்து தனித்தனி மீதிகளாக இனங்கண்டு அவற்றை தீர்த்து வைப்பதற்கும் நடவடிக்கை எடுத்தல். (8.7 ஆம் பந்தி)
- 10.6 இரத்துச்செய்யப்பட்ட வரி அதிகாரச்சட்டங்களுக்குரிய நிலுவை வரி மீதிகளை உரிய காலத்தில் அறவீடு செய்வதற்கு நடவடிக்கை எடுக்கப்படாத மற்றும் அவற்றின் விபரங்களை முறைப்படியாக பேணாத உத்தியோகத்தர்கள் சம்பந்தமாக முறையான நடவடிக்கை எடுத்தல் மற்றும் காணப்படுகின்ற தகவல்கள் மற்றும் மேலும் தகவல்களையும் தேடிப்பார்த்து அந்த நிலுவை மீதிகளைத் தீர்த்து வைப்பதற்கு றநடவடிக்கை எடுத்தல். (8.8 ஆம் பந்தி)
- 10.7 RAMIS முறைமையின் கீழ் தொங்கல் கணக்கு ஏற்படுவதற்கு தாக்கமளித்த காரணங்களை இனங்கண்டு அதற்காக தேவையான நடவடிக்கை எடுத்தல் மற்றும் 2019 பூன் 30 ஆந் திகதியில் காணப்பட்ட ரூபா 6,423,589,994 தொகையான தொங்கல் மீதியை விரைவாக தீர்த்து வைத்து நிலுவை வரி மீதியை சரிசெய்தல். (8.9 ஆம் பந்தி)

- 10.8 செலுத்தத் தவறிய வரிகளை அறவீடு செய்யும் விசேட ஒழுங்கு விதிகள் அதிகாரச்சட்டத்திலுள்ள ஒழுங்கு விதிகளை நடைமுறைப்படுத்தி செலுத்தத் தவறிய வரிகளை அறவீடு செய்யும் பிரிவில் காணப்பட்ட ரூபா 33,263,202,713 தொகையான நிலுவை வரி மீதியை விரைவாகத் தீர்த்து வைப்பதற்கு நடவடிக்கை எடுத்தல். (8.10 ஆம் பந்தி)
- 10.9 வரி அதிகாரச்சட்டம் இரத்துச் செய்யப்பட்டிருந்தும் அது தொடர்பான அனைத்து நிலுவை வரி மீதிகளும் தீர்த்துவைக்கப்படும் வரை வரிக் கோவைகள் அறிக்கைகள், கணனி தகவல் முறைமையின் தகவல்கள் முதலிய அனைத்து தகவல்களையும் பாதுகாப்பாக பேணுவதற்குரிய உள்ளகக் கட்டுப்பாட்டு முறைமையைத் தோற்றுவித்தல். (9.1 ஆம் பந்தி)
- 10.10 நிலுவை வரி ஏற்படுகின்ற சந்தர்ப்பத்திலிருந்து அவை தீர்த்து வைக்கப்படும் வரையான அனைத்து நடைமுறைகளையும் மேற்பார்வை செய்தல், அறவீடு செய்தல் / தீர்த்து வைத்தல் என்பதற்காக எடுக்கப்பட்டுள்ள நடவடிக்கைகளின் பின்தொடர் நடவடிக்கையின் முறையான உள்ளகக் கட்டுப்பாட்டு முறைமையைத் தோற்றுவித்தல் (9.2 ஆம் பந்தி)
- 10.11 சுய மதிப்பீட்டின் அடிப்படையில் வரியை கணித்து கொடுப்பனவு செய்யும் நடைமுறையை வரி செலுத்துபவர்களுக்கு வசதியான முறையில் திருத்தம் செய்தல்.

**ஸ்ரீ. பி. சி. விக்ரமரத்ன்
கணக்காய்வாளர் தலைமை அதிபதி**

பி.சி.விக்ரமரத்ன
கணக்காய்வாளர் தலைமை அதிபதி
2020 ஜூலை 20

1. Executive Summary

The administration of taxes collected by the Commissioner General of Inland Revenue had taken place with the legacy software (Up to 31 December 2015) and RAMIS (From 01 January 2016). Information such as, tax reports of the taxpayers, payment of taxes, and additional assessments issued by the Department of Inland Revenue, is stored in the said software. Based on such information, details on the outstanding taxes relating to the taxpayers are reported.

Based on the information retrieved from those software, the Department of Inland Revenue presents reports on outstanding revenue to the Auditor General by including the balances of outstanding revenue and penalties as at 30 June and 31 December of each financial year in terms of Financial Regulation 128(2). According to the tax report presented as at 30 June 2019 in regard to the legacy software, the total of the taxes in default amounted to Rs. 309,934,567,851 whereas the outstanding taxes of which the recovery process had been held over, represented 58.8 per cent of the overall deficit; furthermore, the recoverable taxes in default represented 41.2 per cent of the overall deficit. According to the tax report presented as at 30 June 2019 through the RAMIS software, the total of the taxes in default amounted to Rs. 3,861,623,483,037 whilst the total taxes in default of which the recovery process had been held over, represented 96 per cent of the overall deficit. As such, the recoverable taxes in default represented about 4 per cent of the overall deficit.

It was also observed in accordance with the age analyses of the taxes in default that the recoverable taxes and the penalties had not been recovered in a timely manner. It was further observed that the Department had not taken timely measures to settle the settleable balances included in the outstanding balances of taxes and penalties of which the recovery process had been held over.

Furthermore, those balances of taxes in default included amounts totalling over Rs. 3,500 million that had been resulted in due to accounting errors. However, it was observed that no timely measures had been taken to recover such balances. It was not observed during the analysis of information relating to several years on the balances of taxes and penalties of which the recovery process had been held over, that the Department had taken timely measures to identify the reasons for holding over.

It was observed in the analysis carried out on the types of taxes that more than 90 per cent of the overall taxes in default comprised Value Added Tax and Income Tax, thus

failing to observe that the Department of Inland Revenue had taken timely measures for the recovery / settlement of outstanding tax revenue.

2. Background and Nature of the Report

The taxpayers pay the taxes monthly or quarterly in terms of the provisions of Acts being administered by the Commissioner General of Inland Revenue, and the tax reports should be presented on the date specified. In case the tax paid is less than that of the one shown in the report, the deficit is considered a tax in default, and the Department should take measures to recover the deficit together with a penalty imposed thereon. Furthermore, the Department should carry out audits on the tax files and additional assessments are issued, thus increasing the tax liability of the taxpayer. Such amounts, until being paid, are considered tax in default. As such, the value recoverable from the taxpayers, exists in the forms of taxes and penalties in default.

The total of the taxes in default amounted to Rs. 309,934,567,851 in accordance with the tax report presented as at 30 June 2019 through the legacy software that had functioned until 31 December 2015 whilst the taxes in default of which the recovery process had been held over, represented 58.8 per cent of the overall deficit. As such, 41.2 per cent of the overall deficit could be recoverable.

According to the report generated through the RAMIS software which had been introduced on 01 January 2016, and presented as at 30 June 2019, the total of the taxes in default, amounted to Rs. 3,861,623,483,037. Of that, the taxes of which the recovery process had been held over, represented 96 per cent whereas the amount of recoverable taxes represented 4 per cent of the overall deficit.

Thus, a gradual increase in the taxes and penalties in default was observed with respect to both legacy and RAMIS software. Although provisions had been set out in the Acts to recover them, it was observed that the total of the taxes in default was increasing annually. This report is issued by me in accordance with the observations made in the audit examination carried out on those taxes in default.

3. Methodologies Followed.

The following methodologies were followed during the preparation of this report.

3.1 Perusal of Registers, Books and Reports

The following Registers, Books and Reports were followed during the preparation of this report.

- 3.1.1 Reports on the taxes in default presented to the Auditor General in terms of Financial Regulation 128(2) (c) of the Democratic Socialist Republic of Sri Lanka.
- 3.1.2 Financial Regulations of the Democratic Socialist Republic of Sri Lanka.
- 3.1.3 The Inland Revenue Act, No. 10 of 2006, and the amendments thereto.
- 3.1.4 Value Added Tax Act, No. 14 of 2002 , and the amendments thereto.
- 3.1.5 Nation Building Tax Act, No. 9 of 2009, and the amendments thereto.
- 3.1.6 Acts relating to other taxes that remain in default.

3.2 Other Inspections

In addition to examining the registers, the other inspections mentioned below were also carried out.

- 3.2.1 The list of individual balances included in the softcopy provided by the Department with respect to the balances shown in the report on tax revenue in default (The letter with which the CD was presented : Annexure 01).
- 3.2.2 Analysis on the reports relating to individual balances of taxes in default.

4. Scope

It is the scope of this report to examine the taxes & penalties in default and the recovery thereof as at 30 June 2019 as per the reports on outstanding tax revenue presented to the Auditor General by the Department of Inland Revenue during the period from 2012 up to 30 June 2019.

5. Limitations on the Scope

It is stated that my scope was subject to the following limitations when reaching conclusions through the observations shown in this report.

- 5.1 This report was prepared based on information contained in the softcopy of the individual balances presented to the Audit after being prepared by the Department of Inland Revenue relating to outstanding taxes and penalties as at 30 June 2019. The Department did not provide the Audit with the facility to obtain such information daily in an up-to-date manner.
- 5.2 The tax files up to 31 December 2015 are maintained under the legacy software whereas the tax files relating to the period from 01 January 2016 onwards are maintained under RMIS software. The Department did not provide me with the facility or guidelines to directly obtain the report on individual balances through the software relating to the report on taxes in default as at 30 June 2019. This audit was carried out based on the reports furnished to the Audit after being prepared by the Department.
- 6. Introduction to the Taxes in Default and the Process of Recovering or Settling Them**
- 6.1 The taxpayers should pay taxes based on self-assessment and the tax reports should be furnished on time in terms of provisions of the Acts. (Annexure 2)
- 6.2 In case the tax reports are not furnished on time by the taxpayers, the Department imposes penalties on them. (Annexure 3)
- 6.3 As for the legacy software, the documents and information are examined by the officers whereas the tax reports and the amounts paid are examined automatically under the RAMIS tax management system thereby disclosing taxes in default if any. The assessment report is issued with the inclusion of taxes and penalties in default so disclosed, thus reporting on the taxes and penalties in default. (Annexure 4)
- 6.4 In case of certain taxpayers not stating the correct tax amount, the officers of the Department of Inland Revenue conduct audits on the relevant tax files and compute the additional tax amounts and penalties thereby issuing additional assessments thus informing that those additional amounts are taxes and penalties in default that should be recovered.
- 6.5 In the event of some of the taxpayers avoiding to furnish tax reports, the Department assesses the tax amount of the taxpayer and the estimated assessments are issued thus reporting as being taxes and penalties in default to be recovered.
- 6.6 It is not possible to hold over the recovery of outstanding taxes and penalties resulted in due to self-assessment. The Department should recover the taxes and penalties in default; or else, if the taxpayer raises an objection, the issue should be resolved within a period of 60 days (Annexure 5) thereby settling the tax and the penalty in default.

- 6.7 When a valid appeal is lodged by a taxpayer relating to the estimated assessments and additional assessments within a period of 30 days since the issue of assessment notice in terms of provisions of the tax related Acts, the total of the tax and the penalty in default or a part thereof could be held over at the discretion of the Department until the appeal is resolved. Once the appeal is resolved, recovery or settlement of the taxes and penalties in default could be done as per the verdict returned on the appeal.
- 6.8 In case that legal action is taken by the Department of Inland Revenue for the recovery of taxes in default, such taxes and penalties in default should be recovered in accordance with the verdict returned by the court, and until then, recovery of the said taxes and penalties is held over.
- 6.9 The Department of Inland Revenue is authorized to recover all the taxes in default and the balances of penalties in terms of provisions set out in the relevant Acts unless an other Act or Law prevents doing so. (Annexure 6)
- 6.10 The recovery of taxes and penalties in default is done by the Units established to do so at the Head Office and the regional offices.

7. The Process Followed by the Department to Recover the Taxes and the Balances of Penalties in Default

- 7.1 Details on the taxes and balances of penalties in default.
- 7.1.1 The taxes and balances of penalties in default that should have been recovered as at 30 June 2019 relating to the tax period managed under the legacy software, are as follows.

Table 1 – Details on the taxes and balances of penalties in default under the Legacy software.

Type of Tax	Balance of Tax in	Balance of Penalty in	Total Balance in
	Default	Default	Default
Income Tax	Rs. 94,827,007,919	Rs. 54,026,408,521	Rs. 148,853,416,440
Value Added Tax	48,278,735,705	40,142,477,728	88,421,213,433
Nation Building Tax	8,746,726,407	6,768,176,843	15,514,903,250
Pay As You Earn Tax	3,485,013,497	2,935,270,339	6,420,283,836
Fees on Economic Services	5,763,531,104	4,626,669,962	10,390,201,066
Other Taxes	27,843,150,765	12,491,399,061	40,334,549,826
	<u>188,944,165,397</u>	<u>120,990,402,454</u>	<u>309,934,567,851</u>

- 7.1.2 The taxes and balances of penalties in default that should have been recovered as at 30 June 2019 relating to the tax period managed under the RAMIS software, are as follows.

Table -2 - Details on the Taxes and balances of Penalties in Default under the RAMIS

Type of Tax	Balance of Tax in	Balance of Penalty in	Total Balance in
	Default	Default	Default
	Rs.	Rs.	Rs.
Income Tax	95,276,461,941	67,134,229,589	162,410,691,530
Value Added Tax	2,071,743,747,897	1,606,924,259,817	3,678,668,007,714
Nation Building Tax	11,296,810,380	7,379,682,040	18,676,492,420
Pay As You Earn Tax	1,076,334,925	778,550,968	1,854,885,893
Other Taxes	13,302,175	103,305	13,405,480
	<u>2,179,406,657,318</u>	<u>1,682,216,825,719</u>	<u>3,861,623,483,037</u>

- 7.1.3 According to the report on taxes in default generated through the legacy software, the total of the taxes in default that should have been recovered as at 30 June 2019 in accordance with the Acts annulled, amounted to Rs. 8,632,395,894.

Table 3 – Details on the taxes and balances of penalties in default relating to the Legacy software.

Type of Tax	Balance of Tax in	Balance of Penalty in	Total Balance in
	Default	Default	Default
	Rs.	Rs.	Rs.
Turnover Tax (TT)	1,645,246,430	731,728,365	2,376,974,795
National Security Levy (NSL)	1,213,871,266	517,302,529	1,731,173,795
Goods and Services Tax (GST)	934,955,433	1,011,928,821	1,946,884,254
Wealth Tax	849,952	403,652	1,253,604
Gift Tax	2,409	1,204	3,613
S/C - IT (Surcharge / Income Tax)	175,958,581	123,610,182	299,568,763
S/C – PAYE (Surcharge -Pay As You Earn Tax)	25,495,948	15,145,375	40,641,323
SRL	1,822,706	146,995	1,969,701
SNC	13,941,840	4,402,838	18,344,678
Debit Tax	<u>2,215,581,368</u>	<u>0</u>	<u>2,215,581,368</u>
	<u>6,227,725,933</u>	<u>2,404,669,961</u>	<u>8,632,395,894</u>

7.2 Recovery of Taxes and Penalties in Default

- 7.2.1 As for the period from 31 December 2012 to 31 December 2018 with respect to the legacy software, information on the total default tax & penalty, holdover tax & penalty, and collectable tax & penalty as at 31 December of each year and 30 June 2019, was as follows.

Table 4 – Information on the hold-over tax & penalty and collectable tax & penalty under the Legacy software.

Year	Total Outstanding Revenue	Amount Held Over	Collectable Revenue (Without Hassle)	Held Over Amount as a Percentage of Total Revenue in Default %	Collectable Revenue as a Percentage of Total Revenue in Default
	Rs.	Rs.	Rs.		
2019/06/30	309,934,567,851	182,172,416,530	127,762,151,321	58.8	41.2
2018/12/31	294,243,455,177	172,820,231,714	121,423,223,463	58.7	41.3
2017/12/31	323,732,060,993	291,662,060,370	32,070,000,623	90.1	9.9
2016/12/31	295,296,319,704	266,418,297,382	28,878,022,322	90.2	9.8
2015/12/31	259,528,036,217	225,804,973,656	33,723,062,561	87.0	13.0
2014/12/31	210,076,342,914	183,039,191,957	27,037,150,957	87.1	12.9
2013/12/31	188,423,246,856	170,699,971,801	17,723,275,055	90.6	9.4
2012/12/31	192,663,476,619	176,797,242,657	15,866,233,962	91.8	8.2

- 7.2.2 As for the period from 30 June 2018 to 30 June 2019, information on the total default tax & penalty, hold-over tax & penalty, and collectable tax & penalty as at the end of each half year with respect to the RAMIS software, was as follows.

Table 5 – Information on the hold-over tax & penalty, and collectable tax & penalty under the RAMIS software.

Year	Total Outstanding Revenue	Value Held Over	Collectable Tax	Held Over Value as a Percentage of Total Outstanding Revenue	As a Percentage of Collectable Revenue in Default
	Rs.	Rs.	Rs.	%	%
2019/06/30	3,861,623,483,037	3,698,573,033,853	163,050,449,184	95.8	4.2
2018/12/31	1,332,065,213,135	1,191,760,205,898	140,305,007,237	89.5	10.5
2018/06/30	3,304,728,808,528	20,057,974	3,304,708,750,554	0	100

- 7.2.3 It was revealed in the analysis on the information under the legacy software relating to the period from 2012 to 31 December 2017 that, in each year, the recovery of 90 per cent

of total taxes and penalties in default had been held over whilst 10 per cent had been shown as collectable taxes and penalties. In order to recover the taxes in default pertaining to the incorporated taxpayers being managed through the legacy software, two divisions had been established in the year 2018. Thereafter as at 31 December 2018, the balance held over had decreased by Rs. 118,841,828,656 as against the year 2017 representing 40.75 per cent. Furthermore, the recoverable balance of taxes and penalties in default had increased by Rs. 89,353,222,840 equivalent to 279 per cent. The balances held over and recoverable represented 58.8 per cent and 41.2 per cent of the total taxes and penalties in default respectively as at 30 June 2019.

7.3 Outstanding Taxes and Penalties Held Over

According to the tax report relating to the legacy software, the balance of taxes and penalties held over as at 30 June 2019 totaled Rs. 182,172,416,530. Details on the reasons for holding over shown in the list of individual balances presented to the Audit, are as follows.

Table 6 – Details on the balances held over as at 30 June 2019 as per the legacy software.

Reasons for the Taxes and Penalties in Default being Held Over.	Amount of Tax	Amount of Penalty
	Rs.	Rs.
Appeal	69,656,029,583	36,222,358,269
Court case	697,621,209	457,699,858
Objection	1,143,290,740	668,550,017
Not settle /settled	65,733,051	36,189,096
Penalty only	1,873,666	860,225,267
Payment/ paid	2,255,939	2,807,883
Payment & penalty only	652,627	424,811
Journal Transfer	64,940,821	38,490,149
system error	1,515,319,787	893,827,369
T11 called	46,811	9,362
Bank Seize	10,871,926	4,352,101
Undelivered	14,273,208	6,995,740

No record	2,517,432	956,624
Unabsorbed VAT	43,052,498	18,578,437
Less than Rs.500	5,776	13,759,970
101pp	15,000	5,700
PAYE Available	71,910	33,230
W. off	512,842	209,097
WHT	16,555,985	10,286,258
200 penalty	0	31,195,450
Other	77,051,408	59,907,637
clearance	780,855	282,812
Tax payer died	937,888	157,150
Has been informed to set of VAT refund with 5% penalty	70,000	25,200
Incorrect Assessment	2,327,835	1,127,603
B/F Input	15,193,432	9,289,286
Journal Transfer not yet entered to the System.	41,901,909	26,555,606
Refund	176,220,448	46,246,779
No reasons	<u>45,632,059,767</u>	<u>23,579,685,414</u>
	<u>119,182,184,355</u>	<u>62,990,232,175</u>

7.4 Age Analysis on the Balances of Taxes in Default

7.4.1 An age analysis on the balances of taxes in default as at 30 June 2019 had not been presented under the legacy software. An age analysis on the collectable taxes and balances of penalties in default with respect to 5 types of taxes under the legacy software is given below in accordance with the information furnished as at 31 December 2018.

Table 7 – The age analysis on the recoverable balances of taxes and penalties in default with respect to the legacy software.

Type of Tax	Period			Total Rs.
	Year 2018 Rs.	2013 – 2017 Rs.	2012 and Prior Rs.	
	-----	-----	-----	
Income Tax	3,963,321,860	32,772,788,522	10,501,638,051	47,237,748,433
Value Added Tax	9,257,667,605	28,498,655,891	14,457,547,559	52,213,871,054
Nation Building Tax	1,910,135,395	7,136,197,083	1,448,797,697	10,495,130,175
Pay As You Earn Tax	89,484,326	2,331,535,937	1,094,079,638	3,515,099,901
Economic Services Fees	<u>976,216,123</u>	<u>2,940,749,157</u>	<u>1,190,725,429</u>	5,107,690,708
Total Rs.	<u>16,196,825,309</u>	<u>73,679,926,589</u>	<u>28,692,788,374</u>	<u>118,569,540,272</u>

- 7.4.2 An age analysis on the taxes and penalties in default relating to the RAMIS software had not been presented as at 31 December 2018 and 30 June 2019. The recoverable taxes and penalties in default totalling Rs. 163,050,449,183 as at 30 June 2019 related to the period from the year 2016 up to 30 June 2019.
- 7.5 An unsettled balance of taxes and penalties in default totalling Rs. 3,597,053,068,799 existed as at 30 June 2019 including errors occurred in a suspense account and the RAMIS software with respect to recording the tax revenue.

Table 8 – Unsettled errors and balance of the suspense account.

Description	Balance of Taxes in	Balance of Penalties	Total Balance in
	Default Rs.	in Default Rs.	Default Rs.
Entry of erroneous records in the accounts pertaining to 2 taxpayers.	2,025,331,283,213	1,565,298,195,592	3,590,629,478,805
Balance in the suspense account.	Can not be classified.	Can not be classified.	6,423,589,994
Total			<u>3,597,053,068,799</u>

- 7.6 A separate Unit (DTRU) had been established in the Department under a Deputy Commissioner General for the recovery of taxes in default as at 31 December 2009 in terms of Default Taxes (Special Provisions) Act No. 16 of 2010 as amended by the Act, No. 14 of 2014, and special provisions had been enacted to collect the taxes in default. As for the taxes and penalties in default transferred to that Division relating to the period from

31 December 2015 to 31 December 2018, particulars on the total of taxes and penalties remained in default as at 31 December and 30 June 2019 of each year, were as follows.

Table – 9 - Particulars on the total of Taxes and Penalties remained in Default Tax Recovery Unit

Date	Taxes in Default Rs.	Penalties in Default Rs.	Total Balance in Default Rs.
31 December 2015	30,313,762,934	18,499,228,756	48,812,991,690
31 December 2016	27,553,023,926	14,681,596,755	42,234,620,681
31 December 2017	23,406,089,123	13,694,243,608	37,100,332,731
31 December 2019	21,763,550,272	12,353,295,789	34,116,846,061
30 June 2019	21,727,891,075	11,535,311,638	33,263,202,713

8. Observations

- 8.1 A sum totalling Rs. 290,812,600,505 comprising taxes and penalties in default amounting to Rs. 127,762,151,321 and Rs. 163,050,449,184 with respect to the legacy software and the RAMIS software respectively was identified as at 30 June 2019 and deemed to be collectable. However, it was observed that the Department did not recover them even up to 30 June 2019.
- 8.2 The total balance of taxes and penalties in default amounting to Rs. 192,663,476,619 as at 31 December 2012 with respect to the legacy software, was observed to have increased up to Rs. 309,934,567,851 by 30 June 2019 representing 61 per cent. It was further observed that the non-settled balance of taxes and penalties in default under the RAMIS software had increased by Rs. 2,529,558,269,902 as at 30 June 2019 representing 190 per cent as against the year 2018.
- 8.3 Two Divisions had been established at the Head Office in the year 2018 to settle the taxes in default with respect to the legacy software. As compared with the opening balance of the year 2018, the balance in default held over as at 31 December 2018, had decreased from 90.1 per cent to 58.7 per cent of the total deficit. It was further observed that the collectable balance had increased from 9.9 per cent to 41.3 per cent. Furthermore, the said two Divisions had settled balances of tax in default totalling Rs. 52.3 billion relating to the period from 01 January 2018 to 30 June 2019.
- 8.4 Action had not been taken even by 30 June 2019 to rectify the balance of taxes and penalties in default totalling Rs. 3,590,629,478,805 recorded under the RAMIS software

with respect to 02 taxpayers, thus observing that a report on taxes in default was maintained continuously with erroneous balances.

- 8.5 It was observed that, out of the recoverable taxes and penalties in default managed under the legacy software, 83 per cent equivalent to a sum of Rs. 106,022,099,057 comprised Income Tax, Value Added Tax, and Nation Building Tax. It was observed with respect thereto that a sum of Rs. 54,236,043,201 being the Value Added Tax and penalties in default which had been collected through a third party by the taxpayers, representing 42 per cent of the total collectable tax, was not recovered even by 30 June 2019. Moreover, collectable taxes and penalties in default comprising income tax totalling Rs. 99,400,948,822, Value Added Tax totalling Rs. 46,061,315,513 and Nation Building Tax totalling Rs. 15,871,714,318 identified to be recoverable under the RAMIS software , were observed not to have been recovered even by 30 June 2019.
- 8.6 An age analysis on the balances of taxes in default under the RAMIS software had not been made available. All the balances of taxes and penalties in default belonged to the period from 2016 to 30 June 2019. An age analysis on the recoverable balances of taxes and penalties in default under the legacy software, had been made available as at 31 December 2018. Balances amounting to Rs. 16,196,825,309, Rs. 73,679,926,589 and Rs. 28,692,788,374 existed therein with respect to the year 2018, 2013-2017, and the year 2012 and years prior respectively. It was thus observed that no timely measures had been taken for the recovery of taxes in default.
- 8.7 According to the reasons for the balances in default being held over that had been given in the list of individual balances of taxes and penalties in default presented to the Audit as at 30 June 2019 with respect to the legacy software, the balance held over due to appeals and court cases, totaled Rs. 107,033,708,919. It was observed that the recovery thereof would be decided based on the settlement of appeals and the court cases. However, it was observed that, despite the possibility of settling the balances in default totalling Rs. 5,926,962,430 for which the reasons had been identified, the Department had not taken measures in a timely manner to settle them. It was further observed with respect to the balances held over that a tax in default amounting to Rs. 45,632,059,767 existed therein with no reasons given for holding over along with a penalty in default amounting to Rs. 23,579,685,414.
- 8.8 It was observed that no measures had been taken properly to recover or settle the old balance of taxes in default totalling Rs. 8,632,395,894 recoverable under the legacy software in accordance with the annulled Acts.

- 8.9 It was observed that the Department had not taken timely measures to settle the suspense account valued at Rs. 6,423,589,994 under the RAMIS software, and settle the balances of taxes in default by adjusting the accounts of the relevant taxpayers.
- 8.10 It was observed that, out of the amount of taxes and penalties in default that the Default Tax Recovery Unit (DTRU) had been entrusted in the year 2010 either to recover or settle, action had not been taken even up to 30 June 2019 to recover or settle a balance of taxes amounting to Rs. 21,727,891,075 and a balance of penalties amounting to Rs. 11,535,311,638 even after a period of 8 years since the said Division had been entrusted to do so.

9. Deficiencies in Systems and Controls

The following deficiencies in Systems and Controls were observed in the special audit examination conducted on the defaulted taxes and penalties recoverable from the taxpayers.

- 9.1 Failure of the Department in maintaining up-to-date information of the taxpayers in order to settle the taxes in default with respect to the Acts annulled.
- 9.2 Lack of a formal internal control system to take follow up action and supervise from the beginning of the occurrence of defaulted taxes.

10. Recommendations

- 10.1 To take action against the officers who had failed in the timely recovery / settlement of taxes and penalties in default totalling Rs. 4,171,558,050,888 as at 30 June 2019 with respect to the 2 tax management systems. All the provisions relating to the recovery of taxes mentioned in the relevant Acts should be implemented, thereby taking measures to recover / settle all the recoverable / settleable balances of taxes and penalties in default out of the said outstanding balance. (Paragraphs 8.1, 8.2, 8.5 & 8.6)
- 10.2 The two legacy divisions of the Head Office, the Default Tax Recovery Unit (DTRU) and the regional offices should act further to properly examine the individual balances of the taxes and penalties in default relating to the legacy software so that the balances of taxes and penalties in default that could either be recovered or held over, can be accurately identified. (Paragraph 8.3)
- 10.3 As measures with respect to the identification and settlement of taxes in default, had properly been taken by the two divisions established in the year 2018 for the settlement

of taxes in default under the legacy software, action should be taken to strengthen the said divisions so as to expedite the operations thereof. (Paragraph 8.3)

- 10.4 The erroneous notes to the value of Rs. 3,590,629,478,805 pertaining to 2 taxpayers identified under the RAMIS software along with other similar erroneous notes should be identified by carrying out a proper investigation thereby taking measures to write off such values from the register of taxes in default and the software by following a formal methodology under a proper approval. (Paragraph 8.4)
- 10.5 Except for the balance of taxes and penalties in default which had been held over under the legacy software due to appeals and legal proceedings, all other balances of taxes and penalties in default that had been held over due to other reasons should be settled expeditiously. An investigation should be carried out promptly on all the individual balances of which reasons for holding over had not been identified thus identifying the reasons and taking measures to settle them. (Paragraph 8.7)
- 10.6 To take action against the officers who had failed in the timely recovery of taxes and maintaining the information thereof relating to the Acts annulled. Existing information and further information should be investigated thus taking action to settle such balances in default. (Paragraph 8.8)
- 10.7 Reasons for the suspense account being maintained under the RAMIS software should be identified, and remedial measures should be taken. The suspense balance of Rs. 6,423,589,994 existed as at 30 June 2019 should be settled promptly thus correcting the balances of taxes in default. (Paragraph 8.9)
- 10.8 Provisions in the Default Taxes (Special Provisions) Act should be implemented, and action should be taken to promptly settle the balance of taxes in default totalling Rs. 33,263,202,713 maintained at the DTRU. (Paragraph 8.10)
- 10.9 Despite the Acts relating to the taxes becoming annulled, an internal system of control should be established to securely maintain all the information such as, tax files, reports, and information stored in the software. (Paragraph 9.1)

- 10.10 To establish a formal internal system of control to take follow up action on the measures taken on the settlement / recovery of taxes in default since their occurrence and the entire process. (Paragraph 9.2)
- 10.11 To revise the mechanism of self- assessment and paying taxes so that the taxpayers would find it easy comply.

Sgd./W.P.C. Wickramaratne
Auditor General

W.P.C. Wickramaratne.

Auditor General

20 July 2020



டெங்கி டாடுயம் டெபார்ன்மென்டுல்
உள்நாட்டு இறைவரித் திணைக்களம்
DEPARTMENT OF INLAND REVENUE

ଲେଖକମି ଆଣିଯ
14 ବିନା ମହାଲ
ଆଧ୍ୟତ୍ମି ତୋବିନାହୀରିଲେ
ଅଭିପ୍ରାତି ଶେ ଯାଚିନାର ମାଲିକ
15, କୋଳଦି 2- ପ୍ରି ଲଙ୍କାବ

செயல்கம்
வது மாடி 14
உள்நாட்டு இறைவரிக் கட்டிடம்
சேர் சிற்றும்பலம் ஏ காடினர் மாவத்தை
தழிலங்கை ,2-கொழும்பு ,515 .இல.பெ.

Secretariat
14th Floor
Inland Revenue Building
Sir Chittampalam A Gardiner Mawatha
P.O. 515, Colombo 2 - Sri Lanka

ନାମେଟିବ୍ ପକ୍ଷରେ ୦୧୧-୨୩୩୮୫୭୪/ ୨୩୩୮୬୫୯/ ୨୩୩୮୬୩୫/
୨୩୩୮୫୭୦/ ୨୩୩୮୫୪୩

குரகால்
தொலைபேசி] 011- 2135402/ 2135410/ 2135412 /
Telephone 2135413/ 20135411

E-Mail – secretariat@ird.gov.lk
Web: www.ird.gov.lk

മന്ത്ര അംഗീകാരം : YLD/114/2013 -2019

2019.09.16

විගණකාධිපති

විගණකාධිපති දෙපාර්තමේන්තුව

ಅಂಕ 306/72, ಪೊಲ್ಯುವ ಆರ

ବେଳେ

2019.06.30 දිනට සිං බදු වාර්තාව

2019.01.01 දින සිට 2019.06.30 දින දක්වා වූ අරඹ වර්ෂය සඳහා රැමිස් ක්‍රමවේදයට පෙර පැවති කාලයට (ලෙගේසියට) අදාළව සහ රැමිස් (RAMIS) පරිගණක පද්ධතියේ අනුළත් දත්ත වලට අදාළව සකස් කරන ලද ඩිග්‍රී වාර්තාවේ මූල්‍ය පිටපත අවශ්‍ය කෙටපුවෙනු සඳහා මේ සමඟ ඔබ වෙත යොමු කරමි.

P. Rohini - 17
தேவிய ஆட்டாயும் கொம்பஸ்மீன் கலைஞர் | தேவிய ஆட்டாயும் 2019/09/17
Mrs. P. Rohini
Deputy Commissioner General
Customer Service, Compliance Support &
Promotion
இலத்தை விவரிதிக்கும் அமைச்சர், ராஜ்ய முடிய பூதிபக்கத்தி எபார்த்தமேன்றுவ - முடில் அமாத்துயாங்கை
02 தேவிய ஆட்டாயும் திட்டத்தை தேவிய ஆட்டாயும் எபார்த்தமேன்றுவ

3. නියෝජ්‍ය කොමසාරිස් ජනරාල් - අභියාචනා, විරෝධතා, හිහෙ බදු කළමනාකරණ සහ නීති
 4. ජෝන්ස් කොමසාරිස් - නීති කටයුතු, හිහෙ බදු රස් කිරීම සහ අභාන්තර විගණන
 5. කොමසාරිස් - වංචා වැළැක්වීම සහ අභාන්තර විමර්ශන - මූල්‍ය පද්ධති අංශය
 6. කොමසාරිස් - ගෙවීම සහ සැසැලුම් අංශය

168 2006 අක 10 දරන දේශීය ආදායම් පනත

- (ඉ) ඉහත (ආ) හේදය යටතේ අඩු කිමීලක් සඳහා ඉඩ දෙනු නොලැබූ අවස්ථාවක, ප්‍රාග්ධන වියදම් ඇතුළත් බහිජනලේ විරධනය සහ නිෂ්පාදනය පිළිබඳ සියලු වියදම් ;
- (ඇ) පළමුවන වාණිජ නිෂ්පාදන වර්ෂය තුළ දී පළමුවන වාණිජ නිෂ්පාදන වර්ෂය දක්වා යහ එම වර්ෂය ද ඇතුළත් යම් බහිජනලේ සම්පත් සිවිපුමක් යටතේ කැඳීමේ බිම් කොටස තුළ අසර්ථක වූ තෙල් ලිං කැඳීමේ කටයුතුවල දී යම් කොන්ත්‍රාකරුවකුට දැරීමට සිදු වූ සියලු වියදම් ;
- (ඈ) පළමුවන වාණිජ නිෂ්පාදනයන් පසුව, යම් තක්සේරු වර්ෂයක් තුළ දී යම් බහිජනලේ සම්පත් සිවිපුමක් යටතේ කැඳීමේ බිම් කොටස තුළ අසර්ථක වූ තෙල් ලිං කැඳීමේ කටයුතුවල දී යම් කොන්ත්‍රාකරුවකු විසින් දරන ලද වියදම් .

XII පරිච්ඡේදය

වාර්තා යනාදිය

වාර්තා හා
කොරතුරු ආදාය
සැපයිය යුතු බව.

106. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා මේ පනත යටතේ ආදායම් බදු ගෙවීමට යටත් යුතු තැනැත්තකු විසින් ම, ඒ තක්සේරු වර්ෂයට ඉක්තිකිව ම එළඹීන සැළැතුම්බර මාසයේ නියෝග දෙන හෝ රේඛ පෙර තමාගේ ආදායම, පිළිබඳව ද තමාට දරුවනු සිටී නම් ඒ දරුවාගේ ආදායම පිළිබඳව ද කොමසාරිස් ජනරාල්වරයා විසින් නියුතිව නියම කරනු ලැබේය හැකි යම් ආකෘතියක හා එසේ නියමිත කොරතුරු ඇතුළත් වාර්තාවක් තක්සේරුකරුවකුට සැපයිය යුතු ය :

එසේ වුව ද යම් තක්සේරු වර්ෂයක් සඳහා පුද්ගලයකුගේ ආදායම පුදෙක් පහත සඳහන් එකකින් හෝ කීපයක එකතුවකින් සමන්විත වන අවස්ථාවක එවැනි පුද්ගලයකු සම්බන්ධයෙන් ඉහත කි විධිවිධාන අදාළ කොටස යුතු ය :—

- (ආ) මේ පනතේ 4 වන වගන්තියේ සඳහන් බදු පැනවිය හැකි යෝදා නියුතික් ආදායම රුනියල් භාරලක්ෂ විසිනායක් නොදුක්මවනු, ලබන්නා වූ යහ එම දළ ලාභ හා ආදායමෙන් යෝජායේරක විසින් XIV වන පරිච්ඡේදය යටතේ ආදායම් බෙදු අඩුකර ඇත්තා වූ පුද්ගලයකුට ;
- (ඇ) බදු අයකර ගැනීමට යටත් ලාභාංචලින් 65 වන වගන්තියේ
(1) වන උපවිගන්තිය යටතේ සියයට දහයේ අනුප්‍රමාණය අනුව ආදායම් බදු අඩු කරනු ලැබ ඇති විටෙක ;

XIII වන පරිවිශේදය

ස්වයං තක්සේරු කිරීමෙන් බද්ද ගෙවීම

113. (1) යම් තක්සේරු වර්ෂයක් සඳහා මේ පනන යටතේ ගෙවීමට යටත් යම් ආදායම් බද්දක් තක්සේරුකරුවක් විසින් තමා හෝ යම් හැඳුල් ව්‍යාපාරයක් සම්බන්ධයෙන් කිසිම තක්සේරුවක් කරනු ලැබ නොහිතුව ද පිළිවිධින් ඒ තක්සේරු වර්ෂයේ අගේස්තූ, නොවුම්බර් පහ ප්‍රාන්තයා මාසවල පහලාස් වන දින හෝ රේට පෙර ද රේලාට එළුළුනා විර්ෂයේ මැයි මස පහලාස් වන දින හෝ රේට පෙර ද වාර කොටස් හතරකින් කොම්සාපිස් ජනරාල්වරයා වෙත ඒ තැනැත්තා හෝ හැඳුල් ව්‍යාපාරය විසින් ගෙවනු ලැබිය යුතුය. ඒ එක් එක් වාර කොටස මෙහි මින් මතු “තොමාසික වාරිකයක්” යනුවෙන් සඳහන් කරනු ලැබේ.

ස්වයං තක්සේරු කිරීමෙන් බද්ද ගෙවීම.

(2) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු හෝ හැඳුල් ව්‍යාපාරයක් විසින් ගෙවිය යුතු බද්දක තොමාසික වාරිකය, ඒ තක්සේරු වර්ෂය සඳහා ඔහු හෝ එම හැඳුල් ව්‍යාපාරය විසින් ගෙවිය යුතු බස් මුදලන් හතරෙන් එකක් විය යුතු ය.

(3) මේ වගන්තියේ (1) වන උපවිගණකියෙහි සහ (2) වන උපවිගණකියේ කුමක් සඳහන්ව ඇත් ද-

(අ) ශ්‍රී ලංකාවේ වාසික යම් සමාගමක් විසින් 61 වන වගන්තියේ (1) උපවිගණකියේ (අ) ජේදය යටතේ හෝ;

(ආ) ශ්‍රී ලංකාවේ වාසික නොවන සමාගමක් විසින් 62 වන වගන්තියේ (1) වන උපවිගණකියේ (ආ) ජේදය යටතේ උෂ්ණය කරන ලද මුදල් සම්බන්ධයෙන්,

එස් සමාගම විසින් ගෙවිය යුතු සම්පූර්ණ බද්ද, අවස්ථාවේවින පරිදි, එම ලාභාග ගෙදීමේ හෝ එම මුදල් උෂ්ණය කිරීමේ දිනයට පසුව එළඹින විස්තර දින හෝ එදිනට පෙර විය යුතු ය.

(4) යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු ආදායම් බද්දේ යම් තොමාසික වාර මුදල ගෙවීමට නියමිත දිනය හෝ එදිනට දින නිහකට නොඅඩු කාලයකට පෙර එම තැනැත්තා විසින් ගෙවනු ලබන්නේ නම්, එම තොමාසික වාර මුදල සියලු දහායකින් අඩු කරනු ලැබිය යුතු ය. එසේ අඩුකරන ලද තොමාසික වාරික මුදල එම තැනැත්තා විසින් ගෙවනු ලබන අවස්ථාවක, එම තැනැත්තා විසින් කිසිම අවුකිරීමකින් නොරව එම තොමාසික වාරිකය ගෙවා ඇති ලෙස සලකනු ලැබිය යුතු ය.

III වන පරිවිශේෂය

වාර්තා හා බදු යොක් බැලීම්

වාර්තා හා
සොරුදු භැංසිය
පුණු බව.

21. (1) දැමූ ලියාපදිංචි භැංත්තකු රිසින් 1, එක් එක් බදු අය කළ හැකි කාලයීමාව ඉතුන් විමෙන් පසු එලෙහින මායෙයේ අවසාන දිනට විවාහ පසු නොවී, ඒ බදු අය කළ හැකි කාලයීමාව තුළ මූල්‍ය සැපයීම මිලිබඳ වාර්තාවක් සොමයාරිස් ජනරාල්වරයාට භැංසිය පුණු ය. ඒ දැමූ වාර්තාවක් 1 නියමිත ආකෘතියේ විය පුණු අතර, ඒ ආකෘතියේ දැක්වීමට නියමිත සියලු විස්තර එහි ඇඟුලක් විය පුණු ය :

එයේ පුවරු ද මාය ඇතක් වූ බදු අය කළ හැකි කාලයීමාවක් එවත් කර දෙනු ලැබ පිටින යම් භැංත්තකු රිසින්, 2002 අයෙකුටු මය 1 වන දිනෙන් ආරම්භ වන මාය දැකාන කාලයීමාව වෙනුවෙන් වාර්තාවක් 2002 මිකුණුවර මය අවසාන දිනට පසු නොවන දිනයක දී සපයනු ලැබීය පුණු ය.

(2) තක්සේරුකරුවනු රිසින්, පිටින දැන්වීමක් මගින්, මූල්‍ය මතය අනුව බදු අය කරනු ලැබීය හැකි එහෙත් ලියාපදිංචි භැංත්තක් නොවන භැංත්තකුව, ඒ දැන්වීමේ නියමිත කාලයක් ඇඟුලක, නියමිත ආකෘති ප්‍රතිය මත වාර්තාවක් සපයන ලෙස නියම කරනු ලැබීය හැකි ය.

(3) 1996 අංක 34 දරන භාණ්ඩ හා සේවා බදු පත්‍රක් 21 වන වගන්තියේ (1) හෝ (3) වන උපවිතකීම් යටතේ, 2002 අංගේසු මය 1 වන දිනයට පෙරානුව ආරම්භ වන බදු අය කළ හැකි කාලයීමාවක් වෙනුවෙන් ලැබීය පුණු යම් වාර්තාවක්, මේ පතන යටතේ ලැබීය පුණු වාර්තාවක් ලෙස සැලකීය පුණු ය.

(4) යම් භැංත්තකු රිසින් කරගතා යනු ලබන හාජ්‍ය හෝ සේවා සැපයුම සැම්බනධියෙන් සම්පූර්ණ නොරුදු ලබා ගැනීමේ කාර්යය සඳහා කක්සේරුකරුවනු රිසින් ඒ භැංත්තකා වෙත පිටින දැන්වීමක් -

(අ) ඒ දැන්වීමේ නියමිතව සඳහන් කාලයීමාව ඇඟුලක එවැනි යම් අතින් එපු, යාන්ත්‍රික හෝ විදුත් උපකරණ අනුසුරෙයන් සකස් කළ ආකෘතියක හෝ එවායේ සංයෝගතාකා අන්තරාන වූ හිඹුම් සොන්, වෙළඳ ලැයිස්තු, නොග ලැයිස්තු, පේන්, ඉත්ටෙවායිස් ප්‍රතු, වෙක්ස්, බැංකු ප්‍රකාශ, ගෙරෙල් අජ්ඩා, හිඹුම්, විගණක වාර්තා හෝ මූල්‍ය සන්නාකයෙහි ඇති නියමිතව සඳහන්

- (අ) ශේෂම පෙන්වන ලද ගණනට වැඩියෙන් ඒ සැපයුම වෙනුවෙන් අය කළ හැකි බැඳෙනු ප්‍රමාණය සැපයුමිකරු විසින් නිමුණු බඳු වශයෙන් ගෙවීය යුතු ය. එසේ තැන්තොතාන් නිමුණු බඳු වශයෙන් ශේෂම පෙන්වන ලද අය කළ හැකි බැඳෙනු වැඩියෙන් වැඩි වශයෙන් ශේෂම පෙන්වන ලද සැපයුමිකරු විසින් යෙදුම් බදා වශයෙන් අමු කළ යුතු ය ; සහ
- (ආ) පැනුමිකරු ලියාපදිංචි හැනුම්කාං වේ නම් ඒ පැනුමිකරු විසින් යෙදුම් බදා වශයෙන් අමු කරගන් මූදල අමු කළ යුතුව සිඛ නිසි මූදලට වැඩි වන ප්‍රමාණය නිමුණු බදා වශයෙන් ගෙවීය යුතු ය. එසේ තැන්තොතා, අවස්ථාවෙහි පරිදි, අමු කළ යුතුව සිඛ මූදල මූළු විසින් අමු කර ගන් මූදලට වැඩි ප්‍රමාණය යෙදුම් බදා වශයෙන් අමු කළ යුතු ය.
- (3) (1) වන උපවිතන්කියේ සඳහන් බඳු හර නොවූ හෝ බඳු බුර නොවූව නියමිත ආකෘතිය විය යුතු ය.

IV වන පරිවිශේදය

බඳ ගෙවීම

26. (1) යම් බඳු අය කළ හැකි කාලයීමාවක් සම්බන්ධයෙන් බඳු ගෙවීම. ඒ බඳු අය කළ හැකි කාලයීමාව අවධාන විමෙන් පසුව එළුණින මාසයේ අවසාන දිනට පසු දිනයක් තොවන දිනයක ගෙවීය යුතු ය. එසේ තොගෙවින ලද යම් බැඳෙනු ගෙවීම පැහැර හැර ඇති බැඳෙක් ලෙස පෙනෙනු ලැබීය යුතු අතර ඒ බදා ගෙවනු ලැබීය යුත්තේ යම් හැනුත්තෙනු විසින් ද ඒ හැනුත්තෙනු හෝ යම් බැඳෙක් එක හැනුන්නකුට වැඩි දෙනෙක විසින් ගෙවීය යුතුව ඇති අවස්ථාවක, ඒ එක එක හැනුන්නකා මේ පනෙන් කාර්යය සඳහා ගෙවීම පැහැර හැර ඇති හැනුත්තෙනු ලෙස පෙනෙනු ලැබීය යුතු ය.

(2) 28 වන වගක්කියේ (1) වන උපවිතන්කියේ (අ) හෝ (ආ) ගේ යටතේ හෝ 31 වන වගක්කියේ (1) වන උපවිතන්කිය යටතේ හක්කෝරු කරන ලද බැඳෙන හක්කෝරුවට විරුද්ධව අහිජා අවස්ථාවක -

196 2006 අක 10 දින දේශීය ආදායම් පනත

(4) (2) වන සහ (3) වන උපවිගන්තිවල විධිවිධානවලට අනුකූල නොවන්නා වූ අභියාචනා පෙන්සමක් වලංගු නොවිය යුතු ය.

(5) 125 වන වගන්තිය යටතේ කරන ලද තක්සේරු කිරීමක් මගින් අයකර ඇති ආදායම් බදු මුදල. ඒ තක්සේරු කිරීමට විරුද්ධව (1) වන උපවිගන්තිය යටතේ අභියාචනයක් ඉදිරිපත් කර තුළුණ ද සේවායේරකයා විසින් ගෙවනු ලැබිය යුතු ය.

(6) 165 වන වගන්තියේ (7) වන උපවිගන්තියේ සිට 170 වන වගන්තිය තොක් වූ වගන්තිවල විධිවිධාන, අවශ්‍ය එනස් කිරීම් පහිතව (1) වන උපවිගන්තිය යටතේ ඉදිරිපත් කරනු ලබන යම් අභියාචනයකට අදාළ විය යුතු ය.

(7) මේ පරිවිශේෂයේ විධිවිධානවලට අනුකූලව කරන ලද තක්සේරු කිරීමකට විරුද්ධව (1) වන උපවිගන්තියේ නිශ්චිතව සඳහාන් කාලයීමාවක් ඇතුළත වලංගු අභියාචනයක් ඉදිරිපත් කර නොමැති අවස්ථාවක, නැතහොත් තක්සේරු කිරීමක් සම්බන්ධයෙන් 165 වන වගන්තියේ (7) වන උපවිගන්තිය යටතේ හිටිපුමකට එළඹින අවස්ථාවක, නැතහොත් අභියාචනයක දී තක්සේරු කිරීමක් නිශ්චය කර ඇති අවස්ථාවක, අවස්ථාවේවිත විය හැකි පරිදි කරන ලද හෝ හිටියෙනු ලැබූ හෝ නිශ්චය කර ඇති තක්සේරු කිරීම මේ පනතේ සියලු කාර්ය සඳහා අවසානාත්මක භා තීරණාත්මක විය යුතු ය :

එසේ වූව ද, අභියාචනයක දී නිශ්චය කර ඇති යම් කරුණක් නැවත සාලකා බැඳීම ඇතුළත් නොවන්නා වූ යම් තක්සේරු වර්ෂයක් යම් ගෙවීම් කාලයීමාවක් සඳහා වූ ද තක්සේරුවක් හෝ අතිරේක තක්සේරුවක් 125 වන වගන්තියේ විධිවිධානවලට යටත්ව, කිරීමෙන්, තක්සේරුකරුවනු වළක්වන ලෙස මේ උපවිගන්තියෙහි සඳහන් කිහිවක නියවා තෝරු නොගත යුතු ය.

පැහැර හැරීම සඳහා
දැන්වනය.

127. මේ පරිවිශේෂයේ විධිවිධාන යටතේ යම් සේවායේරකයෙකු විසින් ගෙවිය යුතු යම් කාලයීමාවක් සඳහා වූ යම් අදායම් බද්දන් පැහැර නැර ඇති අවස්ථාවක, ඒ සේවායේරක විසින් ඒ බද්දව අතිරේකව -

- (අ) ඒ බද්දන් සියයට දානයකට සමාන මුදලක දැන්වන මුදලක් ;
සහ

(ආ) ඒ බද්ද පැහැර හරිනු ලැබීමට පත්වීමෙන් පසුව, දින නිහැක් ඉකුත්වීමට පෙර ද ඒ බද්ද ගෙවනු තොලන අවස්ථාවක එය පැහැර හැර පවතින කාලය තුළ දින නිහැක එක් එක් වැඩිපුර කාලයීමාවක් හෝ ඉත්ත් කොටසක් වෙනුවෙන් පැහැර හරිනු ලැබ ඇති බද්දන් සියයට දෙකකට පමණ මූදලක වැඩිපුර දැන්වන මූදලක් ගෙවිය යුතු ය :

එසේ වූව ද -

- (i) ගෙවීම පැහැර හැරීම තම පාලනයෙන් බාහිර අවස්ථාගත කරුණු නිසා බවට, සහ පැහැර හැර ඇති බදු මූදල තමා විසින් ගෙවා ඇති බවට සහ ඒ ගෙවීම කරන ලද අවස්ථාවේ දී යැපැමිමට තීයමින ප්‍රකාශය සපයන ලද බවට, ඒ සේවායෝජක විසින් කොමසාරීස් ජනරාල්වරයා සැහීමට පත්වන ආකාරයෙන් ඔප්පු කරනු ලැබුවහාත් ඒ සේවායෝජක විසින් ගෙවිය යුතු එවැනි යම් දැන්වනයක මූදල කොමසාරීස් ජනරාල්වරයා විසින් අන්තරිනු ලැබිය හැකි ය. නැතහාත් අඩු කරනු ලැබිය හැකි ය ;
- (ii) මේ වගන්තියේ ඉහතින් වූ විධිවිධාන යටතේ දැන්වනය වශයෙන් ගෙවිය යුතු මූදල යම් කාලයීමාවක් සඳහා පැහැර හරිනු ලැබූ බදු වෙනුවෙන් පැහැර හරිනු ලැබූ බද්දන් සියයට පනාහක් නොතුක්මේය යුතු ය.

128. 127 වන වගන්තියේ විධිවිධානවල කුමක් සඳහන් වූව ද. මේ පරිවිශේදයේ විධිවිධාන යටතේ යම් සේවායෝජකයකු විසින් යම් කාලයීමාවක් සම්බන්ධයෙන් ගෙවිය යුතු යම් ආදායම් බදු මූදලක් පැහැර හරිනු ලැබූ අවස්ථාවක, එම සේවායෝජකයා විසින් එම බදු මූදලට අමතරව, පහක දැන්වන පරිදි ගණන් බලනු ලබන ගෙවීම පැහැර හැර ඇති බදු මූදලින් සියයට දහයක් නොතුම්වන දැන්වන මූදලක් ද ගෙවනු ලැබිය යුතු ය :—

- (ආ) 106 වන වගන්තියේ (1) වන උපවගන්තිය යටතේ ඉදිරිපත් කරන ලද ව්‍යාරත්තාවක් මත ගෙවිය යුතු බදු මූදල ගෙවිය යුතු දිනයේදී හෝ එදිනට පෙර සම්පුර්ණයෙන් ම හෝ එම මූදලින් කොටසක් ගෙවා තොම්ති අවස්ථාවක, එසේ ගෙවීම පැහැර හැර ඇති බදු මූදල මත පළමුවන මාසය සඳහා සියයට පහක ආනුප්‍රමාණයට ද, ඉත්ත් පසුව එක් එක් මාසය සඳහා යේ මාසයක කොටසක් සඳහා වැඩිපුර සියයට එකක අනුප්‍රමාණයකට ද ;

පැහැර හැරීම මත දැන්වනය.

(අ) කොමිෂනරිස් ජනරාල්වරයා වෙත විල්මිහනය සිටීම සඳහා ප්‍රියවිල්ලකින් ඉත්පිණික් කර ඇති අවස්ථාවක :

(ආ) සැපැයුවා යයි සියනු ලබන සැපැයුම් ප්‍රමිත්ත්වයන් නෘත්ත්වයා කරන ලද තැවත් ගෙවිය යුතු බැඳු ඒ සැපැයුවා විසින් අයකළ හැකි නවච කොමිෂනරිස් ජනරාල්වරයා භැංශිමත් පත්‍රක් කර ඇති අවස්ථාවක,

කොමිෂනරිස් ජනරාල්වරයා විසින් බදා නියමිත දිනට ගෙවීම විල්මිහනය කළ හැක :

එයේ වූවද, අයිතාවතය පිළිබඳ සිරණයක් තැන විට හෝ කොමිෂනරිස් ජනරාල්වරයා විසින් එම විල්මිහනය අවත් කරනු ලැබූ විට එම විල්මිහනය කරනු ලැබූ බැඳු ඒයේ බදාත් කොටස ගෙවිය යුතු වන අතර, එය ඒ බදා මූලදී අයරිය යුතුව තිබුණු දිනයේ පිටි පැහැර හරින ලද බදාත් ලෙස සැලකිය යුතු ය.

ගෙවීම පැහැර සැරීම සඳහා දෙන්නය.

27. (1) යම් බදාත් ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවක, ගෙවීම පැහැර හරින්නා විසින් ගෙවීම පැහැර හැර ඇති ඒ බදාට අතිරේකව දෙන්නයක් වශයෙන්-

(අ) ගෙවීම පැහැර ඇති මූදලින් පියයට දහයකට සමාන මූදලක් ; සහ

(ආ) ගෙවීම පැහැර ඇති මූදල් ඒ බදා ගෙවීම පැහැර හැරීම ඇත්තේ ඇත්තේ ඇත්තේ යම් මායායක් ඇතුළත ද ඒ මායායන් ප්‍රස්ථාව එළඹීන මායායේ අවසන් දිනට පෙර තොගෙවින ලද අවස්ථාවක ගෙවීම පැහැර හැර සිංහන සාලයිමාවේ එක් එක් මායායේ හෝ ඉන් කොටසයි අවසන් දිනයෙන් අවසන් වන එක් එක් සාලයිමාව වෙනුවෙන් ගෙවීම පැහැර හැරීන ලද ඇති මූදලින් පියයට දෙකකට සමාන වැඩිපුර මූදලක්.

ගෙවනු ලැබිය යුතු ය :

එයේ වූවද, මේ උපවිතනකිය යටතේ දෙන්නය වශයෙන් ගෙවනු ලැබිය යුතු මූදල මූදල, ගෙවීම පැහැර හැර ඇති බදාත් පියයට පියයක් සාවර අවස්ථාවක ද හෝ නොදැක්මිය යුතු අතර ගෙවීම පැහැර හැරීම සිදු වි ඇති යම් වියෙන සාරන

හෙතු සොට ගෙන ඒ මූදල අත්හැමිම හෝ අඩු කිරීම සාධාරණ යන පුබ්බිසහගක බව නොමොරිස් ජනරාල්විරෝ හැඳිලිවට පත්වන්නේ තම් එවැනි යම් මූදලක් අත්හැර දැමීම හෝ අඩු කිරීම කළ හැකි ය.

(2) VI වන පරිවිශේෂය යටතේ අපියාවනයක් අවසාන වයයෙන් කිරීම මත (1) වන උපවිතක්සිය යටතේ යම් මූදලක් හෝ මූදල එකතු කරන ලද යම් පැහැර තුළන ලද බිඳීක් අඩු කරන ලද විට ඒ මූදල හෝ මූදල එකතු අඩු කරන ලද බදා මත ගණන් බැලිය යුතු ය.

V වන පරිවිශේෂය

ඛදු හක්සේරු කිරීම

28. (1) තක්සේරුකරුවනුවේ මතය අනුව-

තක්සේරු කිරීමට
ඛදු හක්සේරුකරුව
ඇති බලය.

- (අ) යම් ලියාපදිංචි තැනැත්තකුගත් බදු අයකර ගත යුතු වන්නේ ද ඒ තැනැත්තා විසින් යම් බදු අය කළ හැකි කාලයීමාවක් සඳහා වාර්තාවක් ඇපැමීම පැහැර තැබීම අවස්ථාවක ; හෝ
- (ආ) යම් ලියාපදිංචි තැනැත්තකුගත් බදු අයකර ගත යුතු වන්නේ ද ඒ තැනැත්තා විසින් යම් බදු අය කළ හැකි කාලයීමාවක් සඳහා වාර්තාවක් සපයන තැව් ඒ බදු අය කළ හැකි කාලයීමාව සඳහා බදා ගෙවීම පැහැර තැබීන අවස්ථාවක ; හෝ
- (ඇ) යම් තැනැත්තකු විසින් යම් බදු අය කළ හැකි කාලයීමාවක් සඳහා සපයන ලද යම් වාර්තාවක යම් වෙනස කිරීමක් හෝ එකතු කිරීමක් කිරීම සඳහා නොමොරිස් ජනරාල්විරෝගත් පියවිල්ලක් මින් ඉල්ලා සිටින අවස්ථාවක,

තක්සේරුකරුවේ විනිශ්චයට අනුව ඒ තැනැත්තා විසින් ඒ බදු අය කළ හැකි කාලයීමාව සඳහා ගෙවීය යුතුව සිලුජු බදාද ප්‍රමාණය තක්සේරුකරු විසින් තක්සේරු කළ යුතු අතර, ඒ මූදල විභාග ගෙවන ලද ඒ තැනැත්තා ව ලියවිල්ලකින් වූ දැනැවීමකින් තියම කළ යුතු ය. යම් තැනැත්තකු සැමින්ටිජයන් බදු අය කළ හැකි කාලයීමාවක් සඳහා එසේ තක්සේරු කරන ලද මූදල, ඒ තැනැත්තා විසින් ඒ බදු අය කළ හැකි කාලයීමාව සඳහා ගෙවීය යුතු ය.

XXI වන පරිවිශේදය

අනුමැති අර්ථසාධක අරමුදල්වල රඳවා ගැනීම

162. තිශ්විත අර්ථසාධක අරමුදලක දායකයකුගේ බුරට, එම අරමුදලහි තිබෙන මුදලවලින් යම් කොමසක් සඳහා ආදායම් බුදු ගෙවිය යුතු වූ එම දායකයාට එම මුදල හාරව සිටින තැනැත්තකු වී සින් දායකයාට එම මුදල් ගෙවීමේ දී ඇ දායකයා විසින් ගෙවන ලද දායක මුදල නියෝජනය කරන කොමස තොවන ඒ ආයක මුදලින් සියයට පහළොවකට සමාන මුදලක් යුතු විසින් තම හාරයෙහි රඳවා ගත යුතු ය. එවැනි මුදලක් තම හාරයෙහි රඳවා ගන්නා තැනැත්තා විසින් එසේ රඳවා ගන්නා ලද මුදල කොමසරිස් ජනරාල්වරයා වෙත ඇතුම් දිය යුතු ඇතර කොමසරිස් ජනරාල්වරයා විසින් පරිපාලනය කරනු ලබන යම් නීතියක් යටතේ ගෙවිය යුතු යම් බද්දක් වෙනුවෙන් අඩු කරන ලෙස කොමසරිස් ජනරාල්වරයා විසින් උයවිල්ලකින් වූ දැන්වීමකින් ඔහුට විධාන කරනු ලබන මුදල එයින් අඩු කළ යුතු ය. එසේ අඩු කරන ලද මුදල කොමසරිස් ජනරාල්වරයාට ගෙවිය යුතුය එයේ. අඩු කිරීමෙන් පසු ඉතිරි වන යම් ගෙශයක් ඒ දායකයාට ගෙවිය යුතු ය.

තිශ්විත අර්ථසාධක
අරමුදලක,
දායකයාගේ බුරට
තිබෙන මුදලින්
සියයට පහළොවක්
එම මුදල වෙනුවෙන්
ගෙවිය යුතු බද්ද
ගෙවීමට රඳවාගත
යුතු බව.

XXII වන පරිවිශේදය

තක්සේරු කිරීම

163. (1) තක්සේරුකරුවකුගේ මතයට අනුව යම් තක්සේරු වර්ෂයක් සඳහා යම් ආදායම් බැද්දකට, ටටත් යම් තැනැත්තකු ඒ බද්ද ගෙවා තොමුණි හෝ ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ බද්ද වශයෙන් යුතු විසින් ගෙවිය යුතුව තිබුණු තිසි මුදලට වඩා අඩු මුදලක් ගෙවා ඇති හෝ අවස්ථාවක, (2) විත සහ (3) විත උපවිගණකීවල විධිවිධානවලට යටත්ව සහ ඒ තක්සේරු වර්ෂයට ඉක්තිවීම යෙදෙන තොවුම්බර මස පහළොවින දිනයට පසුව, ඒ තක්සේරුකරු විසින්, ඒ තක්සේරු වර්ෂය විනිශ්චයට අනුව, ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු වන මුදල තක්සේරු කළ යුතු ය කටයුතු උයවිල්ලකින් වූ දැන්වීමක් කිරීමෙන් -

තක්සේරු කිරීම සහ
අනිරේක තක්සේරු
කිරීම.

- (අ) එම තැනැත්තා ඒ තක්සේරු වර්ෂය සඳහා කිසිම බද්දක් ගෙවා තොමුණි නම්, එසේ තක්සේරු කරන ලද බුදු මුදල ; හෝ
- (ආ) ඒ තැනැත්තා ඒ තක්සේරු වර්ෂය සඳහා බද්ද ලෙස යම් මුදලක් ගෙවා ඇත්තාම්, එසේ තක්සේරු කරන ලද මුදල සහ ඒ තක්සේරු වර්ෂය සඳහා ඒ තැනැත්තා විසින් ගෙවන ලද බුදු මුදල අතර වෙනස,

තොපමාව ගෙවන ලෙස ඒ තැනැත්තාට නියම කළ යුතු ය :

කරනු ලබන අවස්ථාවක තක්සේරුකරු විසින් එම වාර්තාව පිළිගනු නොලබත්තෙන් මත්ද යන විට තැපැලු මහින් යවතා පියාපදිච්චී උපියතින් එ තැනැත්තාව දැනුම් දිය යුතු ය.

30. පියාපදිච්චී තැනැත්තාව විසින් බැඳු ගෙවීම වගකුම් පිළිය-

(අ) සැපුමුවල විවෘත වෙළඳපාලේ විවෘතාකමට විඩා ආම් විවෘතාකමට හෝ කිහිදු විවෘතාකමද නොමැතිව බඳු අය කළ හැකි සැපුමුවක් යාර ඇති බව ; හෝ

(ආ) බඳු අය කළ හැකි සැපුමුව ලැබීමට සම්බන්ධ ගුණදූෂ්‍ය ආක්‍රිත තැනැත්තාව් දෙදෙනාව අතර යාර ඇති බව.

තක්සේරුකරුලේ මකය වන අවස්ථාවක, බැඳු අයකරනු ලැබීය යුතු සැපුමුවේ විවෘත වෙළඳපාලේ විවෘතාකම ගුණදූෂ්‍යවේ අවස්ථාවක තරුණු යන සැපුමුව කාලය සැලකීල්ලට ගෙන මුළු විසින් තිරණය කරනු ලැබීය යුතු ය.

31. (1) බැඳු අය කළ හැකින් යම් තැනැත්තාවගත් ද, එ තැනැත්තා විසින්, යම් බඳු අය කළ හැකි කාලයීමාවක් යදහා බැඳු වශයෙන් ඒ බඳු අය කළ හැකි කාලයීමාව සඳහා මුළු විසින්, ගෙවීය යුතු හෝ ඒ බඳු අය කළ හැකි කාලයීමාව සඳහා අයකර ගත හැකි තීයම මුදල් ප්‍රමාණයට විඩා ආම් මුදල් ප්‍රමාණයක් ගෙවනු ලැබ ඇති බව තක්සේරුකරුවිනුට පෙනී යන අවස්ථාවක තක්සේරුකරුලේ විනිශ්චයට අනුව එ තැනැත්තාව විසින් බැඳු ගෙවනු ලැබීය යම් තිබුණේ යම් අතිරේක මුදල් ප්‍රමාණයකට ද එ අතිරේක මුදල් ප්‍රමාණය එහි මැනැත්තාවගත් අයවිය යුතු ලෙස තක්සේරු කරනු ලැබීය හැකි ය. තක්සේරුකරු විසින් එ තැනැත්තා වින් තක්සේරු කිරීමේ දැන්වීමක් දනු ලැබීය යුතු ය.

විවෘත වෙළඳපාලේ විවෘතාකම සිරුත්‍ය සිරිව තක්සේරුකරු දැන් බව.

(2) යම් බඳු අය කළ හැකි කාලයීමාවක් යදහා යම් තැනැත්තා සම්බන්ධයෙන්, (1) වන උපවිතකකිය යටතේ තක්සේරුවක් කරන ලද අවස්ථාවක, එයේ තක්සේරු කරන ලද මුදල ඒ බඳු අය කළ හැකි කාලයීමාව යදහා නොගෙවා පැහැර ජරින ලද බැඳු ලෙස සැලකීය යුතු ය. ඒ අනුව ඒ බඳු අය කළ හැකි කාලයීමාව සඳහා ඒ තැනැත්තා විසින් එ බැඳු ගෙවීය යුතුවේ තිබුණේ යම් දිනයක ද එහි පිට එ තැනැත්තා එ මුදල සම්බන්ධයෙන් දැන්වීමය ගෙවීමට යටත් විය යුතු ය:

2010 අංක 16 දින ගෙවීම පැහැර හරිනු ලැබේ 5
බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනත

8. මේ පනතේ 7 වන වගන්තිය යටතේ පැහැර හැර ඇති බද්දක් කපා හරිනු ලබන අවස්ථාවක :—

(අ) පැහැර හැර ඇති බද්ද පනවා ඇත්තේ සහ අයකර ගනු ලබන්නේ යම් නීතියක් යටතේද, එම නීතියේ අන්තර්ගත රහස්‍ය භාවයට අදාළ යම් විධිවිධානයක කුමක් සඳහන් මුව ද, කොමිෂන් ජනරාල්වරයා විසින් එසේ බදු කපා හැරීමේ දින සිට දින තිහක් ඇතුළත එම තොරතුරු ගැසට් පත්‍රයේ පළකරනු ලැබේය යුතු ය ; සහ

පැහැර හැර ඇති
බදු කපා හැරීම
පිළිබඳව ගැසට්
පත්‍රයේ පළකල
පුතු බව.

(ආ) කපා හැර ඇති පැහැර හරින ලද බද්ද, එකී බද්ද අයකර ගනු ලබන සහ පනවා ඇති අදාළ නීතියේ විධිවිධාන යටතේ පසුව අයකර ගනු ලබන මූදල් ප්‍රමාණය, පැහැර හරිනු ලැබූ තැනැත්තාව ආපසු නොගෙවිය යුතු ය.

9. (1) 7 වන වගන්තිය යටතේ පැහැර හැර ඇති යම් බද්දක් කපා හරිනු නොලැබූ අවස්ථාවක දී :—

පැහැර හැර ඇති
බද්ද අයකර
ගැනීමට ඇත්තේ
යම්
තැනැත්තන්මන්
ද, එම
තැනැත්තන් වෙත
දැක්වීම් නිශ්චිත
කිරීම.

(අ) ගෙවීම පැහැර හැර ඇති බද්ද වාරික වශයෙන් ගෙවීම සඳහා පැහැර හරිනු ලැබූ තැනැත්තා විසින් කොමිෂන් ජනරාල්වරයා සමඟ එළඹී ඇති යම් ගිවිසුමක් ; හෝ

(ආ) යම් නීති කෘත්‍යාකාරීතියක් අධිකරණයක ගොනුකර ඇති අවස්ථාවක දී හැර, එම බද්ද පනවා ඇත්තේ සහ අයකර ගනු ලබන්නේ යම් නීතියක් යටතේද, එම නීතිය යටතේ ඒ බද්ද අයකර ගැනීම සඳහා කටයුතු අරඹා ඇති අවස්ථාවක,

නොතුව, පැහැර හැර ඇති බද්ද වශයෙන් අයවිය යුතු මූදල් ප්‍රමාණය පිළිබඳ විස්තර දක්වමින් සහ එම මූදල එකී දැන්වීම ලැබීමේ දින සිට දින හැටක් අතුළත ගෙවන ලෙස ඉල්ලා සිටිමින්, පැහැර හරිනු ලැබූ තැනැත්තා වෙත කොමිෂන් ජනරාල්වරයා විසින් දැන්වීමක් නිශ්චිත කළ යුතු ය.

(2) (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් ලැබූ පැහැර හරිනු ලැබූ තැනැත්තකු ගට, එහි සඳහන් දින හැටක කාල සීමාව ඉකුත් වීමට පෙර :—

6 2010 අංක 16 දරන ගෙවීම් පැහැර හරිනු ලැබූ
බදු පියවීමේ (විශේෂ විධිවිධාන) පනත

- (අ) කොමසාරිස් ජනරාල්වරයා එකත්වන පරිදි, පැහැර හැර ඇති බද්ද වාරිකවලින් ගෙවා බෙරුම් කිරීමට එම තැනැත්තාට අවසර දෙන ලෙස ඉල්ලා සිටිමින් ; හෝ
- (ආ) දැන්වීමේ සඳහන් පැහැර හැර ඇති බද්ද ගෙවීම සම්බන්ධයෙන් යම් විරෝධතා මතු කරමින්,

කොමසාරිස් ජනරාල්වරයා වෙත ලිඛිතව දැනුම් දිය හැකි ය.

(3) පැහැර හැර ඇති බද්ද වාරිකවලින් ගෙවා බෙරුම් කිරීම සඳහා පැහැර හරිනු ලැබූ තැනැත්තා ඉල්ලා සිටින අවස්ථාවක දී, එකත්වයට එළඹින දිනයේ සිට අවුරුදු තුනකට නොවැඩි කාලයක් ඇතුළත එකී මුදල සම්පූර්ණයෙන් ගෙවන බවට තු කොන්දේසියට යටත්ව, කොමසාරිස් ජනරාල්වරයා හට එසේ ගෙවීම සම්බන්ධයෙන් එකත විය හැකි ය. පැහැර හරිනු ලැබූ තැනැත්තා සමග එළඹුන එකත්වය පිළිබඳ විස්තර, කොමසාරිස් ජනරාල්වරයා විසින් කම්මුව වෙත දැනුම් දිය යුතු ය.

(4) එවා ඇති දැන්වීමේ සඳහන් පැහැර හැර ඇති බද්ද ගෙවීම සම්බන්ධයෙන් පැහැර හරිනු ලැබූ තැනැත්තා යම් විරෝධතාවක් මතු කරන අවස්ථාවක, එකී විරෝධතාව ලැබූ දින හැටක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ සම්බන්ධයෙන් තම තීරණය ගත යුතු අතර, එම විරෝධතාව අයවිය යුතු බදු මුදල තැවත තිශ්වය කිරීමකට තුළු දෙන අවස්ථාවක දී, එසේ තිශ්වය කරනු ලබන මුදල ප්‍රමාණයට වඩා පැහැර හැර ඇති බදු මුදල වැඩි වේ නම්, එම අතිරික්ත මුදල කොමසාරිස් ජනරාල්වරයා විසින් අත් හැරිය යුතු ය.

9 වන වගන්තිය
යටතේ යවන ලද
දාන්ත්‍රීමකට
ප්‍රතිචාර
නොදැක්වීමේ
ආදිනව.

10. 9 වන වගන්තියේ (1) වන උපවිගන්තිය යටතේ දැන්වීමක් යටතා ලද්දේ යම් පැහැර හරිනු ලැබූ තැනැත්තකු වෙත ද, එම තැනැත්තා විසින් :—

- (අ) එම උපවිගන්තියේ සඳහන් කාලය ඇතුළත දැන්වීමට ප්‍රතිචාර දැක්වීම පැහැර හරින අවස්ථාවක දී ; හෝ

එයේ වූව ද, මේ උපවිගණකීය යටතේ වූ කිසිම ආපසු ගෙවීමක්. (2) වන උපවිගණකීය යටතේ කරන ලද කටයුතුවල ප්‍රතිඵලයක් වශයෙන් අයකර ගන්නා ලද බද්ද නොඳුක්මවිය යුතු ය.

178. (1) කොමිෂන් ජනරාල්වරයා විසින් බදු එකතු කරන්නාන් ලෙස යම් තැනැත්තන් පත්කළ හැකිය.

තහනම් කොට විකිණීමෙන් බද්ද අය කර ගැනීම.

(2) (අ) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇති අවස්ථාවක, ඒ බද්ද පිළිබඳ විස්තර ද පැහැර හැර තැනැත්තාගේ නම ද ඒ සහතිකය තිබුන් කළ තිලධාරියා ද ඇතුළත් සහතිකයක් දිසුපතිවරයා වෙත හෝ උප දිසුපතිවරයා වෙත හෝ පිස්කල් වෙත, තියෙකු පිස්කල් වෙත හෝ බදු එකතු කරන්න වෙත හෝ කොමිෂන් ජනරාල්වරයා විසින් තිබුන් කළ හැකි ය. ඒ සහතිකයෙහි නම් කරනු ලැබූ පැහැර හැර තැනැත්තාගේ වචල දේපල තහනම් කොට විකිණීමෙන් ඒ තැනැත්තාගේ බද්ද අයකර ගැනීමට ඒ සහතිකය තිබුන් කරනු ලැබූ තිලධරයාට බලය ඇතිවිය යුතු වූවක් හැර එය එයේ කරනු ලෙස ද ඒ තිලධරයාට මෙයින් තියම කරනු ලැබේ.

(ආ) ඉතාමත් යෝගා යැයි එකී තිලධරයා කළුපතා කරන අකාරයකට තහනම් සිදු කළ යුතු අතර එම තිලධරයා විසින් යම් වචල දේපලක් තහනම් කළ විය එම දේපලවල ඇඟිස්තුවක් වහාම පිළියෙළ කොට ඔහු විසින් එය අත්සන් කර බද්ද පැහැර හැරිය තැනැත්තාට දී එහි පිටපතක් කොමිෂන් ජනරාල්වරයා වෙත යැවිය යුතුය.

(ඇ) එසේ තහනම් කරනු ලැබූ දේපල -

(i) ශ්‍රී ලංකාවේ ව්‍යවහාර මුදල් වන අවස්ථාවක, තහනම්ව ගැනීමේ වියදම් සහ ගාස්තු ගෙවීමෙන් ගැනීම් මුදල් පළමුවෙන් අදාළ කළ යුතු අතර, යම් යොළයක් වෙතොත් පැහැර හැරිය බද්ද පියවීම සඳහා එය අදාළ කළ යුතු ය ;

(ii) විදෙසීය ව්‍යවහාර මුදල් වන අවස්ථාවක, ඒ මුදල් ශ්‍රී ලංකා මහ බැංකුවෙහි හෝ වෛලෙද බැංකුවක බැත්පත් කළයුතු අතර, එයින් ලැබෙන මුදල් තහනම්ව ගැනීමේ වියදම සහ ගාස්තු ගෙවීමෙන් අදාළ කළයුතු අතර, යම් යොළයක් වෙතොත් පැහැර හැරිය බද්ද පියවීම සඳහා එය අදාළ කළ යුතු ය ;

(iii) මූදල් නොවන දේපලක් වන අවස්ථාවක, පැහැර හැරිය තුනැත්තා විසින් අය කිරීම හා ගාස්තු ගෙවීමට සටන්ව, ඒ දේපල දින පහක කාලයක් තබාගත යුතු ය. පැහැර හැරිය තුනැත්තා විසින් නොගෙවා පැහැර හරිනු ලැබූ බද්ද එකී දින පහ ඇතුළත හා ගාස්තු හා අයකිරීමේ ද සමඟ නොගෙවූවෙන් දියාපතිවරය, උපදිසාපතිවරය, පිස්කල් හෝ නියෝජ්‍ය පිස්කල් හෝ බදු එකුණ කරන්නා විසින් ඒ දේපල ප්‍රසිද්ධ වෙන්දේපියේ විකිණීමට භැලුයිවය යුතුය. ඒ දේපල ගනුදෙනු කළ හැකි සාධක පත්‍රයක් හෝ යම් සය්ථාවක තුනෙන් පොදු සමාගමක කොටසක් වූ අඩ්ස්පරිවක තුළුකර කෙනකු මිසින් එදින පවතින වෙළඳ පොල අයට ඒ දේපල විකිණීමට භැලුයිවය යුතු ය.

(ඇ) (ඇ) තේශීය (iii) වන අනුමැද්දයේ සඳහන් විකිණීමෙන් ලැබෙන මූදල් -

(i) පලමුව, දේපල තහනම් කිරීමේ, තබා ගැනීමේ හා විකිණීමේ ගාස්තු හා අයකිරීම් ගෙවීම සඳහා ද;

(ii) දෙවනුව, නොගෙවා පැහැර හැර ඇති බද්ද පියවීම සඳහා ද යෙදිය යුතු ය. ගේෂයක් වෙනෙන් එය, තහනම් කරනු ලැබූ දේපලන් අයිතිකරුව ගෙවිය යුතු ය.

(ඉ) කිසිම දේපල තහනමට ගැනීමක් ව්‍යුහාත්මක කරනු නොලැබූව ද යම් පැහැර හරින්නකුට විරුද්ධව යම් නිලධරයකු විසින් දරන ලද යුක්ති සහගත වියාම් මිහු විසින් ඒ පැහැර හරින්නාගෙන් අයකර ගැනීම නිත්‍යානුකළ වන්නේ ය.

(ඊ) මේ උපවිතන්තියෙහි “වෘත්ත දේපල” යන යෙදුමෙහි කරමාන්ත්‍යාලාවක බිමට සවිකරන ලද යම් පිරියතක් හෝ යන්ත්‍රයක් ඇතුළත් වේ.

(ං) යම් බද්දක් නොගෙවා පැහැර ඇති ඇත්තා වූ ද (2) වන උපවිතන්තියේ විධිවිධාන සළයා ඇති ආකාරයට එය අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝගා නොවන බව කොමසාරිස් ජනරාල්වරය

ගේ මතය වන්නා යුද අවස්ථාවක, ගෙවීම පැහැර හැරිය තැනැත්තා පදිංචිව සිටින හෝ පැහැර හැරි තැනැත්තාට අයත් වලිල හෝ නිශ්චිල දේප්ලක් පිසිටි හෝ යම් දිස්ත්‍රික්කයක් විෂයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයකට ඒ බද්ද විස්තර ද ඒ තැනැත්තාගේ හෝ තැනැත්තාගේ හෝ නම් තැනැත්තාක් නම් තැනැත්තාක් නම් ද ඇතුළත් සහතිකයක් කොමසාරිස් ජනරාල්වරය විසින් නිශ්චිත කළ හැඳි ය. එවිට අධිකරණය විසින්, ගෙවීම පැහැර හිටින තැනැත්තාගේ වලිල හා නිශ්චිල දේප්ල පියල්ලම හෝ ඉන් යමක් හෝ පැහැර හැරිය බද්ද අයකර ගැනීම පිණිස අවශ්‍ය යුදි පිස්කල් සලකන ඉන් යම් කොටසක් හෝ තහනම් කොට විකිණීමට බලය දෙන හා තියම කරන ව්‍යායාවේ යෙද්වීමේ රිටි ආයුධක් පිස්කල් වෙන නිශ්චිත නිශ්චිල විධාන කළ යුතු ය. තව ද සිටිල් තැව් විධාන සංග්‍රහයේ 226 වන වගන්තියේ සිට 297 වන වගන්තිය තෙක් ඇති වගන්තිවල විදේශීයාන, අවශ්‍ය වෙනස් කිරීම් සහිතව, ඒ තහනම් කිරීමට හා විකිණීමට අදාළ විය යුතු ය.

(4) මේ වගන්තිය යටතේ සහතිකයක් කොමසාරිස් ජනරාල්වරය විසින් නිශ්චිත කරන කවර හෝ අවස්ථාවක පැහැර හැරිය තැනැත්තා වාසික ටුව ද නිරවාසික ටුවද, ඒ තැනැත්තා වෙත ඒ වේලාවෙනිම ඒ පිළිබඳ නිවේදනයක්, පොදුගැලීකව යාර කිරීමෙන් හෝ තැපැලන් යවතු ලෙන ලියපදින් කළ ලිපියකින් හෝ විදුලි ප්‍රවිතක් මගින් හෝ නිශ්චිත කළ යුතු ය. එහෙත් පැහැර හැරිය තැනැත්තාට ඒ නිවේදනය නොලැබීම, මේ වගන්තිය යටතේ යුතු නැඩු කටයුතු බලරහිත වීමට හේතුවක් නොවිය යුතු ය.

179. (1) නොගෙවා පැහැර හැරිය බද්ද, තහනම් කොට විකිණීමෙන් අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝගා නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරය ගේ මතය වන අවස්ථාවක තැනැත්තා තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝගා නොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරය ගේ මතය වන අවස්ථාවක තැනැත්තා තහනම් කොට විකිණීමෙන් සම්පූර්ණ මුදල අය කර ගනු නොලැබූ අවස්ථාවක, ඒ බද්ද විස්තර ද පැහැර හැරිය තැනැත්තාගේ නම අන්තිමට දැන සිටි ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය ද දැක්වෙන සහතිකයක්, ඒ ස්ථානය පිසිටි කොටසාය විෂයෙහි අධිකරණ බලය ඇති මෙහෙතුව්වරය වෙත කොමසාරිස් ජනරාල්වරය විසින් නිශ්චිත කළ හැකිය, එවිට මහස්ත්‍රාත්වරය විසින් බද්ද අයකර ගැනීම සඳහා ගෙවීම පැහැර හැරිය තැනැත්තාට විරුද්ධව වැඩිදුර නැඩු කටයුතු නොපැවැත්විය යුතුය. ප්‍රමාණවත් හේතු නොපෙන්වුවෙන් නොගෙවා පැහැර හැරිය බද්ද දඩියකින් පමණක් දැඩුවම් කළ යුතු වරදක් සඳහා, ඒ පැහැර හැරිය තැනැත්තාට ඒ

අයකර ගැනීම
සඳහා
මහස්ත්‍රාත්වරයා
ශ්‍රද්ධීය පැවැත්වන
නීති කෘත්‍යා

මහෙස්ත්‍රාත්වරයාගේ දැන්වන නියමයකින් නියමිත ද්‍රීඨක් ලෙස පුළුකිය යුතු ඇතර එම් එවැනි වරදක් සඳහා නියම කරන ලද ද්‍රීඨක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අක 15 දරන අපරාධ තැනුවිධාන සංග්‍රහය පතන් 291 වන වගන්තියේ (1) වන උපවිගණන්තියේ විධිවිධාන (එහි (අ), (ඇ) සහ (එ) ජේදවල විධිවිධාන හැර) අදාළ විය යුතුය. ඒ දැන්වන නියමය කරන වෛලාවහි ඒ උපවිගණන්තියේ විධිවිධාන ප්‍රකාර මහෙස්ත්‍රාත්වරයා විසින් නියම කළ හැකි වූ විධානයක් මුළු විසින් කළ හැකිය.

(2) (1) වන උපවිගණන්තියේ කාර්ය සඳහා කොමිෂන් ජනරාල්වරයා විසින් නිකුත් කරන ලද සහතිකයක ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව මේ වගන්තිය යටතේ වූ යම් ප්‍රකාශයක නිවැරදි මහෙස්ත්‍රාත්වරයා විසින් ප්‍රක්ෂේත කිරීම හෝ විශාල කිරීම තොකළ යුතු අතර ඒ ඇතුළු ඒ සහතිකයෙහි ඇති යම් ප්‍රකාශයක නිවැරදි බව සලකා බැලීමට හෝ තීරණය කිරීමට හෝ ගෙවීම් පැහැර හැරිය බද්ද අයකර ගනු ලැබ ඇත්තේ යම් තක්සේරු සම්බන්ධයෙන් ද ඒ තක්සේරුවට විරුද්ධව අධිකාවනයක රිහාග වීමට තිබීමේ සේතුව මත පමණක් ඒ තඩු කටයුත්තක තීස් දවසකට වැඩි කාලයක් කළ දැමීමට හෝ පමණ කිරීමට ඒ උපවිගණන්තියේ වූ නිසිවක් මහෙස්ත්‍රාත්වරයකුට බලයට පැවරන්නේ යැයි කියවා ගේරුම් තොගක යුතු ය.

(3) 1979 අක 15 දරන අපරාධ තැනු විධාන සංග්‍රහය පතන් 291 වන වගන්තියේ (2) සිට (5) තොක් වූ උපවිගණන්තිවල විධිවිධාන හිසිවක්, මේ වගන්තියේ (1) වන උපවිගණන්තියේ සඳහන් අවස්ථාවකට අදාළ තොටිය යුතු ය.

(4) (1) වන උපවිගණන්තියේ සඳහන් වූ ද පැහැර හැරිය තැනැත්තා වෙන නියම කරන ලදායි ඒ උපවිගණන්තියේ පුළුකෙන ද්‍රීඨ තොගවා පැහැර හැරිය තැනැත්තා බන්ධනාගාරගත කිරීමට නියම කරනු ලැබූ ද යම් අවස්ථාවක ඒ ද්‍රීඨ මුදල ගෙවීම සඳහා මහෙස්ත්‍රාත්වරයා විසින් කළ දිය හැකි ය. තැනැත්තා ඒ මුදල විවිධ මගින් ගෙවන ලෙස විධාන කළ හැකි ය.

(5) (1) වන උපවිගණන්තියේ විධිවිධාන සලස්වා ඇති පරිදි හේතු දැක්වීම සඳහා ඒ උප වගන්තිය යටතේ කළදීමෙහි හෝ (4) වන උපවිගණන්තිය යටතේ ද්‍රීඨ ගෙවීම සඳහා කළදීමෙහි හෝ මුදික කොත්දේසියක් වශයෙන්, අධිකරණය විසින් ඇප නියම කළ හැකි ය. තව ද පැහැර හැරිය තැනැත්තාට එළය ඇප දීමට නියම කළ විටෙක 1979 අක 15 දරන අපරාධ තැනු විධාන සංග්‍රහය පතන් XXXIV වන පරිවිශේදයේ විධිවිධාන අදාළ විය යුතුය.

(6) යම් ගෙවීමක් වාරික මගින් ගෙවීමට මහේස්නාධ්වරයකු විසින්
(4) වන උපවිශ්චතිය යටතේ නියම කරනු ලබ නිකිය දී ඉත් යම්
වාරිකයක් නොගෙවා පැහැර හරිනු ලැබූ අවස්ථාවක ඒ වන විට නොගෙවා
ඉතිරි ව ඇති සියලුම වාරික ගෙවීම පැහැර හැර ඇත්තාක් සේ නඩු කටයුතු
පැවරිය හැකි ය.

(7) (1) වන උපවිශ්චතිය යටතේ යම් නඩු කටයුත්තක දී බද්ද යථා
පරිදි තක්සේරු කරනු ලැබූ බවට හා එය නොගෙවා පැහැර හැරිය බවට
කොමසාරිස් ජනරාල්වරයෝගේ සංඛ්‍යාතය, ප්‍රමාණවල් සාක්ෂියක් විය යුතු
අතර, බද්ද අධික බවට හෝ සාවදා බවට හෝ එයට විරුද්ධව අභියාචනය
කොට ඇති බවට කරනු ලබන කිසිම උත්තරවාදයක් පිළිනොගත යුතුය.

180. (1) යම් තැනැත්තකු විසින් ගෙවිය යුතු බද්ද නොගෙවා පැහැර
හැර ඇත්තා වූද – රු අදියෙන් බද්ද
අයකර ගැනීම.

(අ) යම් තැනැත්තකු, පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝගීනයට
ඡ්‍යාගැහිව සිටීමේ හෝ ඔහු මුදල් ගෙවීමට සුදානම්ව සිටීමේ
ගක්කාවක් ඇති බව ;

(ආ) යම් තැනැත්තකු, පැහැර හරින්නා හෝ ඔහුගේ අනුයෝගීනය
හෝ සඳහා, නැතහොත් වෙනුවෙන්, මුදල් තබාගෙන සිටීමේ
ගක්කාවක් ඇති බව ;

(ඇ) පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝගීනයට ගෙවීම සඳහා
වෙන යම් තැනැත්තකු වෙනුවෙන් යම් තැනැත්තකු මුදල්
තබාගෙන සිටීමේ ගක්කාවක් ඇති බව ; හෝ

(ඇ) පැහැර හරින්නාට හෝ ඔහුගේ අනුයෝගීනයට මුදල් ගෙවීමට
යම් තැනැත්තකු අන්තිකී තැනැත්තකුගේ බලය ලබා සිටීමේ
ගක්කාවක් ඇති බව,

කොමසාරිස් ජනරාල්වරයට පෙනී යන්නා වූද, අවස්ථාවක, නොගෙවා
පැහැර හැරිය මුදල් ප්‍රමාණයට වූඩ් නොවන මුදලක් දැන්වීමේ නම් කරනු
ලැබූ තීලධරයාට ගෙවන ලෙස නියම කරන (පැහැර හරින්නා වෙත
පිටපතක් තැපුලෙන් ඇවිය යුතු) ලියවිල්ලකින් වූද ද දැන්වීමක්, ඒ
තැනැත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් දිය හැකි ය. ඒ දැන්වීම
ලැබූ දිනයෙහි ඔහු අත්ති හෝ ඔහුගේ අයවිය යුතු හෝ මූදල්වලටද,
දැන්වීමේ දිනට පසු මාස තුනක කාලයක් ඇතුළත යම් අවස්ථාවක ඔහු
අතට පත්වන හෝ ඔහුගේ අයවිය යුතු හෝ ඔහු විසින් ගෙවීමට
සුදානම් වන හෝ සියලු මූදල්වලටද, ඒ දැන්වීම අදාළ විය යුතු ය.

(2) (මෙම වගක්තියේ “හවුල් ගිණුම් ධාරක හෝ ධාරකයක්” යනුවෙන් සඳහන් කරනු ලබන) පැහැර හරින්නා සහ වෙනත් යම් තැනැත්තකු හෝ තැනැත්තන් පදනා හා වෙනුවෙන් එක්ව, යම් තැනැත්තකු මූදල් දරන අවස්ථාවක, පැහැර හරින්නා විසින් දායක වූ මූදල්වලට ආරෝපණය කරනු ලැබේ යුතු බවට, කොමසාරිස් ජනරාල්වරයා සැක්මට පත්වී ඇත්තා වූ සහ කොමසාරිස් ජනරාල්වරයා විසින් එලෙස සහතික කරනු ලැබ ඇත්තා වූ හවුල් ගිණුමෙහි ඇති මූදල්වල හෝ ඒ මූදල්වල ඒ කොටසින්, දැන්වීමේ නම් කරන ලද තීලධරයාට, පැහැර හැර ඇති බද්ධී මූදල් හෝ එක්ව හෝ ගෙවෙන ලෙස තීයම් කරමින් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාට (1) වන උපවගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබේ හැකි ය :

එසේ යුව ද –

(අ) (1) වන උපවගන්තිය යටතේ තීක්ෂණ කරන ලද දැන්වීම අනුව ස්ථා කිරීමෙහිලා මූදල් ප්‍රේෂණය කරන සැම තැනැත්තකුම. ඒ සිද්ධිය පිළිබඳව වෙනත් සැම හවුල් ගිණුම් ධාරකයකුට ම දැනුම් දිය යුතු ය ;

(ආ) පැහැර හරින්නා හැර වෙනත් සැම හවුල් ගිණුම් ධාරකයකු විසින්ම (ආ) වන ගේදය යටතේ දැනුමීමේක් තමා වෙත ලැබුණු දින සිට සති දෙකක් ඇතුළත, කොමසාරිස් ජනරාල්වරයා විසින් තීක්ෂණ කරන ලද දැන්වීමේ දිනට ඒ හවුල් ගිණුමෙහි ගේදයට මිශ්‍රගේ ඇද්ධි දායක මූදල තීයෝජනය කොරනා යම් ප්‍රේෂණයක කොටසක් සම්බන්ධයෙන් කොමසාරිස් ජනරාල්වරයා වෙත නීමිකම් පැම්ක් කරනු ලැබේ හැකි අතර, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ හීමිකම් පැම් සැලකිල්ලට හාරනය කොට ඒ පිළිබඳ ම තම තීයමය කළ යුතු ය ;

(ඇ) (ආ) වන ගේදය යටතේ කරන ලද කොමසාරිස් ජනරාල්වරයා ගේ තීයමක් අන්තර්ඛියට පත් සැම හවුල් ගිණුම් ධාරකයකුම, මිශ්‍ර විසින් කරන ලද දායකවීම්වලට ආරෝපණය කරනු ලැබේ හැකි බවට මිශ්‍ර නීමිකම් පා සිටින යම් මූදලක් හෝ ඒ මූදල් කොටස් හෝ අයකර ගැනීම සඳහා ආභ්‍යන්තරයේ ඉල්ලම්, දිසා අධිකරණයෙහි තබු පවරනු ලැබේ හැකි ය.

(68) වන අධිකාරය වූ (කළාපගමන ආභ්‍යනතේ යම් විධිවිධානයක කුමක් සඳහන්වී ඇත ද, කොමසාරිස් ජනරාල්වරයා විසින් මිශ්‍රට තීක්ෂණ කරන ලද දැන්වීමේ දින සිට මාස තුනක් ඉඩක්වීමෙන් පසු, ඒ මූදල් කොටස හෝ අයකර ගැනීම සඳහා කිසිම තැව්වක් පවරනු නොලැබේ යුතු ය.

(3) මේ වගන්තිය ප්‍රකාර යම් ගෙවීමක් කළ තැනැත්තකු ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ ද. සම්බන්ධතාවක් ඇති අන් සියලු තැනැත්ත්තේ ද බලය යටතේ ක්‍රියා කළ ලෙස සැලකිය යුතු ය. තවද යම් ලිඛිත නීතියක, හිටිපුමක හෝ එකඟවීමක කවර විධිවිධානයක් හිමුණ ද. සියලු සිවිල් හෝ අපරාධ තුළු කටයුතුවලදී ඒ ගෙවීම සම්බන්ධ වගකීමෙන්, ඒ තැනැත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(4) (1) වන උපවිගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුව ඒ උපවිගන්තියේ සඳහන් මුදල් ඔහුගේ අනව තොළයීමේ හෝ ඒ උපවිගන්තියේ සඳහන් කාලයීමට ඇතුළත එවැනි මුදල් ඔහුගෙන් අයවිය යුතු තොවීමේ සේතුවෙන් ඒ දැන්වීම අනුව ක්‍රියා කිරීමට තොහැකි වූ විට, මූල විසින් ඒ කාලයීමාව ඉඩන්වීමෙන් දහඟතර දිනක් ඇතුළත ඒ කරුණු දන්වා, කොමසාරිස් ජනරාල්වරයා වෙත ලියවිල්ලකින් වූ දැන්වීමක් දිය යුතු ය.

(5) (1) වන උපවිගන්තිය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් තැනැත්තකුව ඒ දන්වීම අනුව ක්‍රියා කිරීමට තොහැකි වී ඇත්තා වූ ද. (4) වන උපවිගන්තියෙන් විධිවිධාන සලසා ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දැන්වීම දීම ඒ තැනැත්තා විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, තැනැත්තා දන්වීම හා සම්බන්ධ බද්ද හෝ ඉන් කොටසක් හෝ ඒ තැනැත්තා විසින් අඩුකර ගනු ලැබ හෝ අඩුකර ගැනීමට හැකිව තිබේ ඒ බද්ද හෝ ඉන් තොටස (1) වන උපවිගන්තියේ සඳහන් කරනු ලැබූ කාලයීමාව ඉඩන් වීමෙන් දින දහඟතරක් ඇතුළත කොමසාරිස් ජනරාල්වරයා විසින් තියම කරනු ලැබූ පරිදි තොවා තොමැති අවස්ථාවක, ඒ තැනැත්තා පුද්ගලයකු තම්. ඒ තැනැත්තා ද, ඒ තැනැත්තා සංස්ථාගත කරනු ලැබූ හෝ තොවා ලැබූ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් තම්, ඒ සමාගමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ ප්‍රධාන තිලධාරයා ද, අඩුකර ගැනීමට ඔහුට නියම කරනු ලැබූ සම්පූර්ණ බද්ද සඳහා පුද්ගලිකව වගකිව යුතුය. ඒ මුදල මේ පනතින් සලස්වනු ලැබූ සුම මාර්ගයකින් ම අවස්ථාවේ පරිදි, ඒ පුද්ගලයාගෙන්, ලේකම් ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන තිලධාරයාගෙන් අයකර ගත හැකි ය.

(6) මේ වගන්තියේ කාරය සඳහා “පැහැර හරින්නා” යන යෝමට තොගෙවා පැහැර හැරිය තැනැත්තකුගේ අනුයෝගීකයකු ද ඇතුළත් වන ලෙස සැලකිය යුතු අතර, යම් තැනැත්තකු ඒවන්ට සිටියේ තම්, ඔහු විසින් ගෙවිය යුතු විය හැකිය තිබූ බද්ද ගෙවීම පැහැර හැර ඇති අවස්ථාවකට මේ වගන්තියේ විධිවිධාන අදාළ විය යුතු ය. තවද ද, එබදු අවස්ථාවක මේ විධිවිධාන අදාළ කිරීමේ කාරයය සඳහා (1) වන උපවිගන්තියේ “පැහැර හරින්නා” යන යෝමෙන් –

(අ) තැසිගිය තැනැත්තකුගේ පොල්ම්සරු හෝ අද්මිනිස්ත්‍රායිකරු;

(ආ) තැසිගිය තැනැත්තකුගේ දේපලවල යන්නකය හාරගන්නා වූ, එහින්දකුගේ දේපල පාලනයට මැදිහත් වන්නා වූ, යම් තැනැත්තෙක්; හෝ

(ඇ) තැසිගිය තැනැත්තකුගේ බුද්ධය සම්බන්ධයෙන් අන්තිම කුමති පත්‍රය හෝ අද්මිනිස්ත්‍රායි බලපෑත්‍රය ප්‍රදානය කරන ලෙස හෝ නාවත මුදා තැනැම සඳහා හෝ දීපා අධිකරණයෙන් ඉල්ලා සිටි හෝ එහේ ඉල්ලුම් කිරීමට හිමිකම් ඇති හෝ තැනැත්තෙක්.

අදහස් වේ.

බද්ධ මුදලින් ගෙවීම
වෙනුවට ආණ්ඩුවට
නිශ්චිත දේපල
පැවරීම

181. (1) මේ පතනේ හෝ 2000 අක 38 දරන දේශීය ආදායම් පතනේ හෝ 1979 අක 28 දරන දේශීය ආදායම් පතනේ හෝ 1963 අක 4 දරන දේශීය ආදායම් පතනේ විධිවාන යටතේ යම් බද්ධත් ගෙවීමට යටත් මේ තැනැත්තකු විසින්, ඒ බද්ධ මුදලින් ගෙවීම වෙනුවට ඒ තැනැත්තාවට අයත් නම් නිශ්චිත දේපලක් ඒ තැනැත්තා සහ කොමසාරිස් ජනරාල්වරයා අතර එකඟතාවයෙන් ඒ දේපල මත තබනු ලබන වට්නාකම අනුව ආණ්ඩුවට පැවරීමට කොමසාරිස් ජනරාල්වරයා වෙත ඉල්ලුම් කරනු ලැබේ ය. තවද, ඒ දේපල ආණ්ඩුව වෙත පැවරීමෙන් පසු එය කළමනාකරණය කිරීමේ සකසාතාව සැලකිල්ලට ගෙන, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ ඉල්ලීමට ඉඩ දෙනු ලැබේ ය.

(2) (1) වන උපවිශේෂීය යටතේ කරන ලද ඉල්ලීමකට කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉඩ දෙනු ලබන අවස්ථාවක, ඉල්ලීම් කරනු ලැබේ යම් දේපලක් සම්බන්ධයෙන් ද ඒ දේපලහි වට්නාකම වශයෙන්, ඒ උපවිශේෂීය විධිවානවලට අනුකූලව එකඟ වූ මුදල ඉල්ලුම්කරු විසින් ගෙවය යුතු බද්ධ මුදල ඉක්මවන අවස්ථාවක, ඒ අතිරික්නය 34 වන වගන්තියේ (2) වන උපවිශේෂීය (ආ) තේදෝ අරථනුකූලව ඉල්ලුම්කරු විසින් සි ලකාවේ ආණ්ඩුව කරන ලද පරිත්‍යාගයක් ලෙස සලකනු ලැබේ යුතු ය.

පැහැර නම් ලද බද
සේවා නිපුණතායෙන්
පාරිඹුම්කයෙන් අය
කර ගත යුතු බව.

182. (1) යම් සේවා නිපුණතායෙන් සේවා යෝජකයනු වෙත හෝ සේවා නිපුණතායෙන් පාරිඹුම්කය ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා වෙත කොමසාරිස් ජනරාල්වරයා විසින් දෙනු ලබන ලියවිල්ලකින් වූ දැන්වීමකින්, ඒ සේවා නිපුණතායෙන් විසින් ගෙවය යුතු වූ ද ගෙවීම පැහැර නැර ඇත්තා වූ ද යම් බදු මුදලක්, ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන යම් කාලපරිච්ඡේදයක් තුළ දී, ඒ දැන්වීමෙහි නිශ්චිතව සඳහන් කරනු ලබන යම් මායික වාරික ගණනකින්, ඒ සේවා

නිපුක්තයාගේ පාරිගුම්කයෙන් අඩු කරන ලෙස ඒ සේවා යෝජකයාට හෝ ඒ තැනැත්තාට විධාන කරනු ලැබිය හැකිය. එක් එක් මාසයේදී සේවා නිපුක්තයකුගේ පාරිගුම්කයෙන් එපේ අඩු කරනු ලබන මූදල, අවස්ථාවේවිත පරිදි, ඒ සේවා යෝජකයා විසින් හෝ ඒ තැනැත්තා විසින් කොමසාරිස් ජනරාල්වරයා වෙත ගෙවනු ලැබිය යුතු ය.

(2) (1) වන උපවිගත්තිය යටතේ සේවා නිපුක්තයකුගේ පාරිගුම්කයෙන් මූලුගේ සේවා යෝජකයා විසින් හෝ ඒ පාරිගුම්ක ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා විසින් හෝ යම් බද්දක් අඩු කරනු ලැබූ අවස්ථාවක. ඒ අඩු කිරීම කරනු ලැබූ දිනයෙහි ඒ සේවා නිපුක්තයා විසින් ඒ බද්ද හෝ එක් කොටසක් හෝ ගෙවනු ලැබූ ලෙස, මේ පනතේ කරය සඳහා සලකනු ලැබිය යුතු ය.

(3) ගෙවීම පැහැර හරිනු ලැබූ බද්ද කොමසාරිස් ජනරාල්වරයා සැහීමට පනත්ත අපුරු ගෙවීමට සේවා නිපුක්තයා විසින් ක්වපුතු සලක්වනු ලැබූවේ නම්, (1) වන උපවිගත්තිය යටතේ කොමසාරිස් ජනරාල්වරයා විසින් කරනු ලැබූ විධානයෙන් පසු යම් අවස්ථාවක. සේවා යෝජකයාට හෝ සේවා නිපුක්තයාගේ පාරිගුම්කය ගෙවීම සම්බන්ධයෙන් වගකිව යුතු තැනැත්තාට දෙනු ලබන පිටිත දැනැවීමකින්, ඒ විධානය සම්පූර්ණයෙන් හෝ අරඹ වශයෙන් කොමසාරිස් ජනරාල්වරයා විසින් ඉල්ලා ඇස්කර ගනු ලැබිය හැකි ය.

(4) සේවා යෝජකයා විසින් හෝ ඒ පාරිගුම්කය ගෙවීම සම්බන්ධයෙන් වගකිය යුතු තැනැත්තා විසින් මේ වගන්තියේ පෙරානුව වූ විධිවිධාන යටතේ යම් සේවා නිපුක්තයකුගේ පාරිගුම්කයෙන් යම් බද්දක් අඩු කළ යුතු අවස්ථාවක දී, ඒ සේවා නිපුක්තයා මූලුගේ සේවා නිපුක්තයෙන් අස්වීමට ආසන්න නම් හෝ අස්ව යනීන් නම්, මූලු එයේ නම සේවා නිපුක්තියෙන් අස්ව යන බව හෝ අස්ව වූ බව ඒ සේවා යෝජකයාට හෝ පාරිගුම්ක ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තාට හෝ දැනගත්තට ලැබුණු පසු, මූලු විසින් ඒ සේවා නිපුක්තයාට ගෙවනු ලබන සියලුම ගෙවීම්වලින් හෝ යම් ගෙවීමකින් අඩු කර ගැනීමට කොමසාරිස් ජනරාල්වරයා විසින් මූලුව දෙනු ලැබූ දැනැවීමෙන් විධාන කරනු ලැබූ බද්ද සම්පූර්ණ මූල්‍ය හෝ එහි යම් ඉතිරි කොටසක්, ඒ සේවා යෝජකයා විසින් හෝ ඒ තැනැත්තා විසින් අඩු කළ යුතු ය.

(5) සේවා නිපුක්තයකුගේ පාරිගුම්කයෙන් යම් බද්දක් අඩු කිරීම පිළිසි (1) වන උපවිගත්තිය යටතේ මූලුගේ සේවා යෝජකයා වෙත හෝ මූලුට පාරිගුම්කය ගෙවීම සම්බන්ධයෙන් වගකිවයුතු තැනැත්තා වෙත විධානයක් කරනු ලැබූවේ යම් සේවා නිපුක්තයකු සම්බන්ධයෙන්ද, ඒ

සේවා නිපුණ්කතය ඔහුගේ සේවා නිපුණ්කතියෙන් ඉවත්ව ගොස් ඇති නිසා හෝ එන යම් තේතුවක් තිසා ඒ උපායෝගකයාට හෝ එකී තැනැත්තාට ඒ බද්ද සම්පූර්ණයෙන්ම හෝ එහි යම් කොටසන් අඩුකර ගැනීමට නොහැකි වූ අවස්ථාවක, ඒ සිද්ධියේ කරුණු දක්වාමින්, ඒ සේවා යෝජකය විසින් හෝ ඒ තැනැත්තා විසින් ඒ වෙ කොමසාරිස් ජනරාල්වරයා වෙත නොපමාව ම ලියවිල්ලකින් දැනුම් දිය යුතු ය. එහි සේවා යෝජකය විසින් හෝ එකී තැනැත්තා විසින් අඩු කර ගනු නොලැබූ හෝ එකී යෝවා යෝජකය හෝ එකී තැනැත්තා විසින් අඩුකර ගත නොහැකි වූ යම් බද්දක්, සේවා නිපුණ්කතය විසින් ගෙවිය යුතු බද්දක් බවට එකෙනෙකිම පත් විය යුතු ය.

(6) (1) වන උපවගන්තිය යටතේ යම් සේවා නිපුණ්කතයකුගේ පාරිග්‍රීමිකයෙන් අඩුකර ගන්නා ලෙස සේවා යෝජකයාට හෝ ඒ පාරිග්‍රීමිකය ගෙවීම සම්බන්ධියෙන් වගකිවිපුණු තැනැත්තාට විධාන කරනු ලැබූ යම් බද්දක් අඩුකර ගැනීමටද, (5) වන උපවගන්තියෙන් නියමිත පරිදී ඒ අඩු කිරීම කළමනා දිනයේ සිට දින දානාතරක් ඇතුළත ඒ බවට කොමසාරිස් ජනරාල්වරයා වෙත දැන්වීමක් කිරීමටද, ඒ සේවා යෝජකය හෝ තැනැත්තා අපාහාසන් වූ අවස්ථාවක හෝ, (1) වන උපවගන්තිය යටතේ කරන ලද විධානයක් අනුව යම් පාරිග්‍රීමිකයින් යම් මාසයක දී ඒ සේවා යෝජකය හෝ තැනැත්තා විසින් අඩුකරගෙන හෝ අඩුකර ගත හැකිව තිබුණු නමුත් ඊළග මාසයේ පහලායේවන දිනට පෙර ඒ බද්දහි මූදල කොමසාරිස් ජනරාල්වරයාට නොවෙනු ලැබූ අවස්ථාවක, ඒ සේවා යෝජකය හෝ තැනැත්තා පාස්පාගක කරනු ලැබූ හෝ නොලැබූ සමාගමක් තැක්වානාන් පුද්ගල මණ්ඩලයක් තම්, ඒ සමාගමේ හෝ මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ වෙනත් ප්‍රධාන නිලධාරයකු ද, මේ වගන්තිය යටතේ අඩුකර ගැනීමට ඒ සේවා යෝජකයාට හෝ ඒ තැනැත්තාට විධාන කරනු ලැබූ සම්පූර්ණ බද්ද ගෙවීමට පොදුගැලීක වගයෙන් යටත් විය යුතුය. ඒ බද්ද ඒ පුද්ගලයාගෙන්, ලේකම්ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන තිබාරයකෙන් මේ පනතෙහි රිධිවිධාන සඳස්වනු ලැබූ ඇති සියලුම මාර්ගවලින් අයකර ගත හැකි අතර, ඒ බද්ද පැහැරහැර ඇති බද්දක් ලෙස සලකනු ලැබිය යුතු ය.

(7) (1) වන උපවගන්තිය යටතේ වූ විධානයකට අනුකූලව, යම් සේවා නිපුණ්කතයකුගේ පාරිග්‍රීමිකයෙන් බදු අඩුකරන පැමු සේවා යෝජකයකුම හෝ පැමුම අන් තැනැත්තකුම විසින්, ඒ සේවා නිපුණ්කතය විසින් කරනු ලබන ඉල්ලීමක් මත, ඒ අඩු කළ බද්දහි මූදල සඳහන් සහතිකයක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් නියම කොට ඇති ආකෘතිය අනුසාරයෙන්, නිකුත් කරනු ලැබිය යුතුය.

183. හුව්ල් ව්‍යාපාරයක හුව්ල්කරුවකු වූ යම් තැනැත්තකුගේ යම් තක්සේරු වර්ණයකට ව්‍යාච්පාලිත ආදායමට හුව්ල් ව්‍යාපාරයේ ඔහුගේ ගෙය හැකි ලාභවල කොටස ඇතුළත් වන්නා වූ ද, ඒ තැනැත්තා විසින් ගෙවිය යුතු බදා ගෙවීම පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, කොමිෂන් ජනරාල්වරයා ගේ මතය අනුව, ගෙය හැකි ලාභවල ඔහුගේ කොටසට, එසේ ගෙවීම පැහැර හැර ඇති ඒ බද්දෙන් ආරෝපනය කළ හැකි කොටස හුව්ල් ව්‍යාපාරයේ වන්කම්වලින් අයකර ගත හැකි අතර, එපරිදිදෙන්, 178 වන වගන්තියේ කාර්ය සඳහා හුව්ල් ව්‍යාපාරයේ වන්කම්, ඒ හුව්ල්කරුගේ වන්කම් ලෙස සලකනු ලැබිය යුතු ය :

එසේ වූව ද, එසේ අය කර ගනු ලබන මුදල ඒ හුව්ල් ව්‍යාපාරයේ ඇති අයිතිය නොතුක්මවිය යුතු ය.

184. දුර්ව්‍යක් මුළු ව්‍යාච්පාලිත ආදායම, ඒ දුර්ව්‍යාගේ මුළුපිය දෙදෙනාගේ කොනෙකුගේ මුළු ව්‍යාච්පාලිත ආදායමට එකතු කරනු ලැබු ද, එම ආදායමේ කොටසක් වන්නා වූ ද ඒ මිගෙන් තැත්තොත් පියාගෙන් ආදායම් බදු එකතු කරගත නොහැකි වන්නා වූ ද අවස්ථාවක, ඒ දුර්ව්‍යාගේ ආදායමට ආරෝපණය කළ යුතු යයි කොමිෂන් ජනරාල්වරයා පෙනී යන ආදායම් බද්දේ යම් කොටසක්, ඒ දුර්ව්‍ය සම්බන්ධයෙන් කිසිම තක්සේරුවක් කරනු නොලැබුව ද, ඒ දුර්ව්‍යාගේ අයකර ගනු ලැබිය යුතු අතර, බදු එකතු කර ගැනීම හා අයකර ගැනීම පිළිබඳව මේ පනතේ ඇති රිධිවිධාන ඒ අනුව අයකර ගැනීම සම්බන්ධයෙන් අදාළ විය යුතු ය.

185. යම් ඒකක හාරයක් නොවන හාරයක අර්ථානීයකුට ඒ හාරයෙන් හිමිවන ආදායම සම්බන්ධයෙන් ඔහුගේ අයකර ගත යුතු ආදායම් බදා නො ඇත්තා යම් කොටසක්, හාරකරු සම්බන්ධයෙන් තක්සේරුවක් කර නොතුවෙන් වූව ද ඒ ගැන නොතකා, ඒ හාරයේ හාරකරුගෙන් අයකර ගනු ලැබිය හැකි අතර, බදු එකතු කිරීමට හා අයකර ගැනීමට අදාළ වූ මේ පනතේ විධිවිධාන ඒ හාරකරු ව්‍යාපාරයේ ලා අදාළ විය යුතු ය. ඒ හාරයෙන්, ඒ අර්ථානීයාට ගෙවිය යුතු වන ආදායමෙන් ඒ බදු ප්‍රමාණය නො එහි කොටස අවශ්‍ය ගැනීමට, ඒ හාරකරුව පිළිකම් නිඩිය යුතු ය.

186. මියගිය තැනැත්තාගේ බුදුලයෙන් තමාට ලැබීමට හිමිකම් ඇති ආදායම සම්බන්ධයෙන් අර්ථානීයකුගෙන් අයකර ගතයුතු ආදායම් බදා නො ඇති යම් කොටසක්, මියගිය තැනැත්තාගේ පොල්ම්සරු සම්බන්ධයෙන් තක්සේරුවක් කර නොතුවෙන් වූව ද ඒ නොතකා, ඒ

හුව්ල්කරුවක් ඇතුරු හරිනු ඇති හුව්ල් බදා ව්‍යාපාරයේ වන්කම් විවිධ අයකර ගත යුතු බව.

දුර්ව්‍යක් ආදායමෙන් බස් අයකර ගැනීම

අර්ථානීයක විසින් ගෙවිය යුතු ආදායම් බදා සාරකරුවකුගෙන් අයකර ගැනීම

අර්ථානීයක විසින් ගෙවිය යුතු ආදායම් බදා පොල්ම්සරුගෙන් අයකර ගැනීම.

පොල්ම්සකරුගෙන් අය කරගනු ලැබිය නැති අතර, බඳු එක්කා කිරීම හා අය කිරීම සම්බන්ධයෙන් මේ පහතේ ඇති විධිවිධාන ඒ අනුව ඒ පොල්ම්සකරු විෂයයෙහි ලා අදාළ විය යුතු ය. තවද ද, යටත් මියගිය තුනැත්තාගේ බුද්ධයේ ආදායමෙන් ඒ අර්ථලාභයාට ගෙවිචු පැනිය යුතු මුදලින් ඒ බඳුප්‍රමාණය හෝ ඒ කොටස හෝ අඩු කිරීමට, ඒ පොල්ම්සකරුට සිම්කම් නිවිය යුතු ය.

ଅକ୍ଷୟମ ଅପିତୁରୀଲ ଦ
କଣ୍ଠ ଦେଖି କଣ୍ଠ
ଲାଗିଯାଗନ୍ତ ଅଧ
କର କନ ପ୍ରତ୍ଯ ବୀ.

187. 1978 අකු 28 දැන දේශීය ආදායම් පෙනතේ XI වන පරිවිෂ්සය යටතේ අයකරගන හැකි ත්‍යාග බඳු ත්‍යාග දායකයාගෙන් අයකර ගන නොහැකි අවස්ථාවක, ත්‍යාගලාභියා සම්බන්ධයෙන් කිසි කත්සේරුවක් කර නොතිබුණේ වූව ද. ඒ නොතකා ඒ බඳු ත්‍යාගලාභියාගෙන් අයකර ගන හැකි ද. කවද ත්‍යාග බඳු එකතු කිරීම හා අයකර ගැනීම පිළිබඳව මේ පෙනතේ ඇති විධිවිධාන ත්‍යාග ප්‍රතිච්ඡාල එය යුතුය :

එසේ වුව ද. ත්‍යාගලාසියාගෙන් අයකර ගත් මූදල ප්‍රමාණය. ත්‍යාගධායක විජිත් ත්‍යාගලාසිය වෙන ත්‍යාගය දුන් දිනයෙහි ඒ ත්‍යාගයේ විටිනාකමට ආරෝපණය කළ භාජි යයි කොමසාරිස් රත්රාද්විරයාට පෙනී යන්නා ප්‍රත්‍යාග බෑද්‍ය කොමසට එකිනෙකි නොවිය යුතු ය.

ශ්‍රී ලංකාවේත් බුදුරු
යන
තැනැත්තන්ගෙන් බසු
අය කර ගැනීම.

188. (1) ගෙවීම පැහැර කරන යම් තුනාත්තකු සම්බන්ධයෙන් තක්සේරු කරනු ලැබූ හෝ එසේ නොකරනු ලැබ ගෙවීම පැහැර කරන දේ සියලුම ආදායම් බඩු දහු ත්‍යාග බඩු නොගෙවා, ඒ තුනාත්තකා ශ්‍රී ලංකාවෙන් බැහැර යාමට ආසන්න බව හෝ එසේ බැහැර යාමට ඉඩ ඇති බව හෝ කොමසරිස් ජනරාල්වරයාගේ මතය වූ අවස්ථාවක, ඒ බඩුවල විස්තර ද ඒ තුනාත්තකාගේ තම් ද අඩංගු සහිතයක් කොමසරිස් ජනරාල්වරයා විසින් මහස්ත්‍රාත්පරයකු වෙත නිකුත් කරනු ලැබිය යුතිය. ඒ මහස්ත්‍රාත්පරය වෙත එය ලැබුණු විට, බඩු ගෙවීම හෝ එය ගෙවීම සඳහා කොමසරිස් ජනරාල්වරයා සඳහාමට පක්වන ආකාරයක ඇප තුනීම හෝ නොකර ඒ තුනාත්තකා ශ්‍රී ලංකාවෙන් බැහැර යාම වැඳුක්වීම සඳහා අවශ්‍ය වන පියවර ගැනීමට විධානයක් ඒ මහස්ත්‍රාත්පරයා විසින් පොලිස්පිචිවරයා වෙත නිකුත් කරනු ලැබිය යුතු ය.

(2) මහෙස්නාක්වරයා වෙත කුමාගේ සහතිකය නිඛක් කරන ගේලාවෙහි, කොමොරස් ජනරාල්වරයා විසින් ඒ තැනැත්තාව ඒ පිළිබඳ නිවේදනයක් පෞද්ගලිකව භාර කිරීමෙන් හෝ ලියාපදිංචි කරනු ලැබූ යිඹියක්න්, තැපෑලන් හෝ රිදුලි ප්‍රවානක මගින් හෝ නිකුත් කරනු ලැබූ යුතු ය. එහෙත් එවැනි යම් නිවේදනයක් ඒ තැනැත්තාව නොඅනිශ්චිත් හේතුවෙන්, මේ වශන්තිය යටතේ වූ තැනැත්තාව බල රහිත නොවේ.

(3) බදු ගෙවූ බවට හෝ බදු ගෙවීම සඳහා ඇප නැඹු බවට කොමසාරිස් ජනරාල්වරයා හෝ තීයෙෂ්‍ය කොමසාරිස්වරයා විසින් අත්සන් කරනු ලැබූ සහතිකයක් ඉදිරිපත් කිරීම තැන්තොන් පොලිස් ස්ථානයක් හාර පොලිස් තිලධරයකුට ඒ බදු මුදල ගෙවීම, ඒ තැන්ත්තාට අශ්‍රී ලංකාවෙන් බැහුර යාමට ඉඩ තැන්ම සඳහා ප්‍රමාණවත් බලයක් විය යුතුය. යම් බදු මුදලක් යම් පොලිස් තිලධරයකුට ගෙවනු ලැබූ වේ, ඒ පොලිස් තිලධරය විසින් ඒ මුදල කොමසාරිස් ජනරාල්වරයා වෙත තොපමාව ගෙවනු ලැබා යුතු ය.

189. මේ පනත යටතේ පැමු තැන්ත්තෙකුගෙන් අය විය යුතු සම්පූර්ණ බද්ද හෝ ඉන් යම් කොටසක් හෝ මේ පරිවිශේදයේ යම් විධිවිධානයක් අදාළ කිරීමෙන් අයකර ගත තොහැකි බව හෝ තොහැකි විය හැකි බව හෝ කොමසාරිස් ජනරාල්වරයා ගේ මතය වූ අවස්ථාවක, ඒ තැන්ත්තා සම්බන්ධයෙන් 179 වන වගක්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් අභ්‍යාචක් කර එය ස්ථිරත්මක කර තිබූන් ද, එ තොකකා එසේ තොගෙවා ඉතිරිව ඇති යම් මුදලක් අයකර ගැනීම සඳහා මේ පරිවිශේදයෙන් විධිවිධාන සලස්වනු ලැබූ බදු අයකර ගැනීමේ වෙතත් යම් මාරගයක්. කොමසාරිස් ජනරාල්වරයා විසින් අනුමතනය කරනු ලැබීම තිකෘතුකුල විය යුතු ය.

බදුඅයකර ගැනීමේ
ඡාරකලිජ් ජ්‍යෙකම්
වැඩි ගණනාක
ප්‍රයෝගනයට
ගැනීම.

190. යම් තැන්ත්තෙකුගෙන් හෝ වෙත යම් තැන්ත්තෙකුගෙන් හෝ අය විය යුතු ආදායම් බදු අයකර ගැනීමේ කාර්යය සඳහා කොමසාරිස් ජනරාල්වරයාට අවශ්‍ය වන යම් කොරුරක්, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැන්ත්තා වෙත දෙනු ලැබා උගින් අන්ත්‍රීමක් මගින්, ඒ දැන්වීමෙන් සඳහන් කර ඇති කාලය ඇතුළත තමා වෙත සපයන ලෙස, කොමසාරිස් ජනරාල්වරයා විසින් ඒ තැන්ත්තාට තියුම කරනු ලැබා යැකි ය.

බදුඅයකර ගැනීම
සඳහා කොරුරු
ලෝ ගැනීම
පිළිබඳ
කොමසාරිස්
ජනරාල්වරයා සඳහා
වෙය

191. (1) 1982 අක 17 සමාගම් පනතෙහි ක්‍රමක් සඳහන් වූව ද, පුද්ගලික සමාගමක් ඇව්‍ර කරනු ලැබූ ඒ සමාගම විසින් ගෙවිය ලැබා යුතු ආදායම් බදු අයකර ගත තොහැකි වූ අවස්ථාවක, ඒ බද්ද ගෙවීම යුත්තේ යම් කන්සේරු වර්ෂයක් සඳහා ද ඒ වර්ෂය තුළ යම් අවස්ථාවක, ඒ සමාගමේ අධ්‍යක්ෂවරයකු වූ භාම තැන්ත්තාව ම, ඒ බදු ගෙවීම පැහැර භැරීම සිදුවුයේ ඒ සමාගමේ කටයුතු සම්බන්ධයෙන් තමාගේ දැඩි තොයුලකිල්ල, බලය තොනිසි ලෙස පාවිච්ච කිරීම හෝ යුතුකම් පැහැර භැරීම තිබා තොවන බව ඔවුන් කරනු ලැබුවහාන් මිස, ඒ බදු ගෙවීම සඳහා රේක්වා හා වෙත් වෙත්ව විශිෂ්ට යුතු ය.

අදාර කරනු ලබන
පුද්ගලික සමාගමක
අධ්‍යක්ෂවරයනෙහි
වියනීම.

(2) මේ වගක්තියේ “පුද්ගලික සමාගම” යන යෝමව 1982 අක 17 දරන සමාගම් පනතෙහි රේ දී ඇති අරථය ම ඇත්තේ ය.

භාෂණීය විසින්, ඒ ආන්ත්‍රික දින සිට දින හිඟස් ඇතුළත, අය කරනු ලැබූ බද්ධ යම්බන්ධයෙන් විරෝධිතාවක් ඉදිරිපත් කරනු ලැබිය ගැනී ය. තවද, 37 වන වගක්කිලයන් පිශිරිවාත්වල කුමක් පදනම් වූව ද කොමධාරීය ජනරාල්වරයා විසින් ඒ විරෝධිතා සඳහා බලා ඒ පිශිරිවා උතිනිය විරෝධ දෙනු ලැබිය යුතු අතර, ඒ සිරෝධ අවසානවලක විය යුතු ය.

49 (1) නොමයාරිය ජනරාල්වරයා විසින් මේ පතනයේ භාර්යය පදනම් බදු එකතු කරන්නාත් ලෙස භාෂණීයන් පත කරනු ලැබිය ගැනී ය.

කඩනමව වෙත රිකිණිමෙන් බදා අඩංගු ගැනීම.

(2) යම් බදායු තොගෙවා පැහැර භුරු ඇති අවස්ථාවක ඒ බදා පිශිරිවා පිශ්කර ද පැහැර භුරු ඇතිය භාෂණීයන් නම් සහ එමිනය ද ඇතුළත් සහකිකයක් ප්‍රාදේශීය ලේකම්වරයා එත, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා එත, පිශ්කල්වරයුතු එත, නියෝජ්‍ර පිශ්කල්වරයා එත හෝ බදු එකතු කරන්නා එත කොමධාරීය ජනරාල්වරයා විසින් නිශ්චිත කරනු ලැබිය ගැනී ය. ඒ පහතිනයෙහි නම් කරනු ලැබූ පැහැර භුරු ඇතිය භාෂණීයන් විවෘත දේපළ තහනම් කොට රිකිණිමෙන් ඒ භාෂණීයන් බදා අයකර ගැනීමට පැලුයිම්ව පැලුයිම්ව ඒ සහකිකය ලැබූ නිලධාරියාට මෙයින් බලය පවරා එයේ අයකර ගන්නා ලෙස ද තියම් කරනු ලැබේ.

(3) ඉතාමත් යෝගා යැයි එකී නිලධාරියා තළපනා කරන ආකාරයකට (2) වන උපවිතන්තියේ පදනම් එකී තහනමට ගැනීම පිදු කුඩ යුතු අතර එඹලද තහනමට ගත් දේපළ, පැහැර භුරු ඇතිය භාෂණීය විසින් අය කිරීම් භා ගාස්තු ගෙවීමට යටත්ව, දින පහක කාලයස් තබා ගත යුතු ය. පැහැර භුරු ඇතිය භාෂණීයන් විසින් තොගෙවා පැහැර භරිතු ලැබූ බදා එකී දින ගත ඇතුළත යාස්තු සහ අයතිරීම් ද සමඟ තොගෙවුවනාන් ප්‍රාදේශීය ලේකම්වරයා, සහකාර ප්‍රාදේශීය ලේකම්වරයා, පිශ්කල්වරයා, නියෝජ්‍ර පිශ්කල්වරයා හෝ බදු එකතු කරන්නා විසින් ඒ දේපළ ප්‍රසිද්ධ වින්දුයිල් විකිණීමට ගැලුයිය යුතු ය.

(4) ඒ විකිණීමෙන් ලැබෙන මූදල් -

(i) පලමුව දේපළ තහනම් කිරීම්, තබා ගැනීම් හා විකිණීම් ගාස්තු භා අය කිරීම් ගෙවීම සඳහා ද;

(ii) දෙවනුව, නොගෙවා පැහැර හැර ඇති බද්ද පියවිම පදනා ද යෙදිය යුතු ය.

යෙශයක් වෙනෙන් එය, තහනම් කරනු ලැබූ දේපෙළඹී අධිකිකරුව ගෙවිය යුතු ය.

(5) සහනමට ගැනීම ස්ථියාවේක කරනු නොලැබූව ද මේ විගත්කිය යටතේ පැහැර හැරිය තැනැත්තාවට විරුද්ධව නැඩු කටයුත්තක ද බදු එකතු කරන්නාදා විසින් දරන ලද යුතු යුතුකි සහගත වියදම්, මූල්‍ය විසින් යම් පැහැර හැරිය තැනැත්තාවගෙන් අයකර ගැනීම තීතුනුකුල වන්නේ ය. මූදල් තහනමට ගනු ලැබූ අවස්ථාවක, එවැනි යුතුකි සහගත වියදම් එසේ තහනමට ගනු ලැබූ මූදලින් පළමුව හිලවී කරනු ලැබූ මූදල ප්‍රමාණය, පැහැර හැර තැනැත්තා වෙත උගින් ව දැනුම් දෙනු ලැබිය යුතු ය.

(6) යම් බද්දක් නොගෙවා පැහැර හැර ඇත්තා වූ ද (2) වන උපවිතක්කියේ විධිවාන සලසා ඇති ආකාරයට එය අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝගා නොවන බව නොමසාරියා ජනරාල්වරයාගේ මතය වන්නා වූ ද අවස්ථාවක, ගෙවීම පැහැර හැරිය තැනැත්තා පදිංචිව සිටින හෝ පැහැර හැරිය තැනැත්තාව අයන් වෘවල හෝ තීජ්වල දේපෙළඹී පිහිටි යම් දිස්ත්‍රික්කයක් විෂයයෙහි අධිකරණ බලය ඇති දිසා අධිකරණයකට රේ බද්ද විස්තර ද රේ බද්ද ගෙවිය යුත්තේ යම් තැනැත්තාව හෝ තැනැත්තාන් හෝ විසින් ද රේ තැනැත්තාන් හෝ තැනැත්තාන්ගේ තම සහ එළින තැනැත්තා තම් සහ උගින් අවස්ථා ද ඇතුළත් සහකිකයක් නොමසාරියා ජනරාල්වරයා විසින් තීක්ෂණ කළ හැකි ය. එවිට අධිකරණය විසින් ගෙවීම පැහැර හැරිය තැනැත්තාගේ වෘවල සා තීජ්වල දේපෙළඹී පියලුම හෝ ඉන් යමස් හෝ පැහැර හැරිය බද්ද අයකර ගැනීම එක්ස්ස අවසා යැයි පිස්කල්වරයා සළකන ඉන් යම් නොවනයේ හෝ තහනමට ගෙන විකිණීමට බලය දෙන සා තීයම කරන ස්ථාවේ යෙද්වීමේ විට ආදාවක් පිළිකල් වෙත තීක්ෂණ කිරීමට විධාන කළ යුතු ය. කට ද සිටිල් තැඹිලිවාන දාරුහැයේ 226 වන විගත්කියේ සිට 297 වන විගත්කිය නොත් ඇති විගත්කිවල විධිවාන අවශ්‍ය වෙනස් කිරීම් යෙහිව, රේ තහනමට ගැනීමට සා විකිණීමට අදාළ විය යුතු ය.

මෙම එළින්කියේ කාර්ය පදනා 'වෘවල දේපෙළඹී' යන්නාට පිරිපෙන සා යන්නා ඇතුළත් විය යුතු ය.

43. (1) නොගෙන් පැහැර හැරිය බද්ද, සහතම් ශේෂව විකිණීමෙන් අයකර ගැනීම කළ නොහැකි බව හෝ යෝගීතා තොවන බව හෝ කොමසාරිස් ජනරාල්වරයාගේ මතය වන අවස්ථාවක නැත්තාගේ තිහතම් ශේෂව විකිණීමෙන් සම්පූර්ණ මූදල අයකර යුතු නොහැකි අවස්ථාවක, ඒ බදුදේ විස්තර ද පැහැර හැරි කැනුක්තායේ තම් සහ අත්තිමට දැන යිටි ව්‍යාපාරික ස්ථානය හෝ පදිංචි ස්ථානය ද දැක්වන සහතිකයක්, ඒ ස්ථානය පිහිටි කොට්ඨාසය විෂයයෙහි අධිකරණ බලය ඇති මහෙස්ත්‍රාජ්වරයා වෙන කොමසාරිස් ජනරාල්වරයා විසින් නිඛන් කළ හැකි ය. එවිට මහෙස්ත්‍රාජ්වරයා විසින් බද්ද අයකර ගැනීම සඳහා ගෙවීම පැහැර හැරි තැනැත්තාව පිරුද්ධව වැඩිදුර තත්ත් කාලුවූ ටාමාරුවැවිය යුත්තේ මත්ද පත්තාව කරුණු දැක්වීමට මත් තමා ඉදිරියට කැදාවිය යුතු ය. ප්‍රමාණවත් ජේතු නොපෙනුවෙන් නොගෙවා පැහැර හැරිය බද්ද දවියකින් ප්‍රමත්ක් දුන්වම් කළ යුතු හෝ බන්ධනාගාරකක සිරිමෙන් දුන්වම් නොකළ යුතු වරදක් සඳහා ඒ පැහැර හැරිය තැනැත්තාව ඒ මහෙස්ත්‍රාජ්වරයාගේ දැන්වන නියමයකින් නියමිත ද්‍රව්‍යක් ලෙස සැලකිය යුතු අතර එවිට, එවැනි වරදක් සඳහා නියම කරන ලද ද්‍රව්‍යක් ගෙවීම පැහැර හැරීම සම්බන්ධයෙන් 1979 අංක 15 දරන අපරාධ තත්ත් විධාන පානක් 291 වන වගන්තියේ (1) වන උපවිගණකියේ විධිවිධාන (එහි (අ), (ඇ) සහ (ආ) ලේදාවල විධිවිධාන හැර) අදාළ විය යුතු ය. ඒ දැන්වන නියමය කරන වේලාවකි ඒ උපවිගණකියේ විධිවිධාන ප්‍රකාර මහෙස්ත්‍රාජ්වරයා විසින් කළ හැකි වූ විධානයක් මුළු විසින් කළ හැකි ය.

(2) 1979 අංක 15 දරන අපරාධ තත්ත් විධාන පාඨුනය පානක් 291 වන වගන්තියේ (2) පිට (ආ) හෝ වූ උපවිගණකිවල විධිවිධාන සියලුවක් මේ වගන්තියේ (1) වන උපවිගණකියේ සඳහන් අවස්ථාවකට අදාළ නොවිය යුතු ය.

අපහර ගැනීම
සඳය
මෙහෙයුම්පරියා
දැන්වීම්
පැවැත්වන තත්ත්
කාලුවූවක

(3) (1) වන උපවිතන්තියේ සඳහන් වූ ද පැහැර හැරී නැතුත්තා වෙත තීයම කරන ලදුයි. ඒ උපවිතන්තියෙන් යැලකෙන ද්‍රව්‍ය නොගෙවා පැහැර හැරීම තීයම පැහැර හැරී නැතුත්තා බන්ධිතාගාරගත සිරිමකට තීයම කරනු ලැබුවා වූ යම් අවස්ථාවක ඒ දඩි මුදල ගෙවීම සඳහා ඔහුග්‍රාන්ටරුයා රිපින් කල් දිය හැකි ය. නැත්තෙන් ඒ මුදල වාරික මින් ගෙවන ලෙස විධාන කළ හැකි ය.

(4) (1) වන උපවිතන්තියෙන් විවිධාන පලද්‍රවා ඇති පරිදි සේනු දැන්වීම සඳහා ඒ උපවිතන්තිය යටතේ කල් දීමෙහි හෝ (3) වන උපවිතන්තිය යටතේ ද්‍රව්‍ය ගෙවීම සඳහා කල් දීමෙහි වූ මුද්‍රික නොත්දියෙක් වියයෙන්, අවිකරණය රිපින් ඇති තීයම කළ හැකි ය. තව ද පැහැර හැරීය නැතුත්තාව එලස ඇප දීමට සියම කළ විටක 1979 අංක 15 දරන අපරාධ තැපු විධාන සංග්‍රහය පනෙන් XXXIV වන පරිවිශේද්‍ය විවිධාන අදාළ විය යුතු ය.

(5) (3) වන උපවිතන්තිය යටතේ එරික මින් ගෙවීමට තීයම කරනු ලැබූ සිනිය දී ඉත් යම් එරිකයක් නොගෙවා පැහැර හරිනු ලැබූ අවස්ථාවක, ඒ වන විට නොගෙවා ඉතිරිව ඇති සියලුම වාරින ගෙවීම පැහැර හැර ඇත්තෙක් හේ තැපු පැවරිය හැකි ය.

යය ආදියක්
සදා අයකර
ගැනීම.

44. (1) යම් නැතුත්තෙකු රිපින් ගෙවිය යුතු බද්ද නොගෙවා පැහැර හැර ඇත්තෙක් වූ ද -

(ආ) යම් නැතුත්තෙකු, පැහැර හැරී නැතුත්තා හෝ මිශ්‍රයේ තීයෝලිතයාට සෞඛ්‍යීය සිරිමේ හෝ මිශ්‍රව මුදල ගෙවීමට පුද්ගලිය සිරිමේ ගක්‍රනාටක් ඇති බව ; හෝ

(ඇ) යම් නැතුත්තෙකු, පැහැර හැරී නැතුත්තා හෝ මිශ්‍රයේ තීයෝලිතයාට හෝ සඳහා නැත්තෙන් මිශ්‍ර වෙනුවෙන් මුදල තබා ගෙන සිරිමේ ගක්‍රනාටක් ඇති බව ; හෝ

(ඈ) පැහැර හැර නැතුත්තාව හෝ මිශ්‍රයේ තීයෝලිතයාට ගෙවීම සඳහා වෙත යම් නැතුත්තෙකු විශ්‍රාලිත් යම් නැතුත්තෙකු මුදල තබාගෙන සිරිමේ ගක්‍රනාටක් ඇති බව ; හෝ

(ඇ) පැහැර හැර කැනුත්තාට හෝ මිපුගේ නියෝගීතයාට මූදල ගෙවීමට යම් කැනුත්තා අන් කිසි කැනුත්තාගේ බලය ලබා සිටිමේ ගෙවනාවිස් ඇති බව,

කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන්නා වූ ද අවස්ථාවක, නොගෙවා පැහැර හැරිය මූදල ප්‍රමාණයට වැඩි නොවන මූදලක් දැන්වීමේ තම කරනු ලැබූ නිලධාරයාට ගෙවන ලෙස තියම කරන (පැහැර හරින්නා වෙත පිටපතක් තැපැලන් යැවිය යුතු) උවින දැන්වීමක් මින් ඒ කැනුත්තාට කොමසාරිස් ජනරාල්වරයා විසින් දැන්වීය හැකි ය. ඒ දැන්වීම ලැබූ දිනයෙහි ද මිපු අනෙකි ඇති හෝ මිපුගේ අයවිය යුතු හෝ මූදලවලට ද දැන්වීමේ දිනට පසු මාස කුනක කාලයක් දැනුමක යම් අවස්ථාවක මිපු අනට පත්වන හෝ මිපුගේ අයවිය යුතු හෝ මිපු විසින් ගෙවීමට සුදානම් වන හෝ සියලු මූදලවලට ද ඒ දැන්වීම අදාළ විය යුතු ය.

(2) මේ වගක්තිය පුකාර යම් ගෙවීමක් කළ කැනුත්තකු ගෙවීම පැහැර හැර කැනුත්තාගේ ද ඩමිබන්තාවක් ඇති අන් සියලු කැනුත්තන්ගේ ද බලය යටතේ ස්ථා කළ ලෙස සැලකිය යුතු ය. තව ද යම් උවින නීතියක, සිරිපුමක හෝ රිකාරිමික කටයුතුව විවිධ ද සියලු සිරිල හෝ අපරාධ තත්ත්ව කටයුතුව ද ඒ ගෙවීම සම්බන්ධයෙන් වගක්මෙන් ඒ කැනුත්තා මෙයින් නිදහස් කරනු ලැබේ.

(3) (1) වන උපවිගණකීය යටතේ යම් කැනුත්තකුට දැන්වීමක් දෙනු ලැබූ අවස්ථාවක (1) උපවිගණකීය පදනම් මූදල මිපුගේ අනට හෝ සන්නකයට සාරුගැනීමට නොලැබූමේ හෝ ඒ උපවිගණකීය පදනම් කාලයීමාව දැනුමක එවැනි මූදල මිපුගේන් අයවිය යුතු නොවීමේ පෙනුවෙන් ඒ දැන්වීම අනුව ස්ථා තිරිමට නොහැකි වූ විට මිපු විසින් ඒ කාලයීමාව ඉතුන් වීමෙන් දින දහනතරක් ඇතුළන ඒ කරුණු දන්වා කොමසාරිස් ජනරාල්වරයා වෙත උවින දැන්වීමක් දිය යුතු ය.

(4) (1) වන උපවිගණකීය යටතේ දැන්වීමක් දෙනු ලැබූ යම් කැනුත්තකුට ඒ දැන්වීම අනුව ස්ථා තිරිමට නොහැකි වූ අවස්ථාවක (3) වන උපවිගණකීයයෙන් විවිධාන සලකා ඇති පරිදි කොමසාරිස් ජනරාල්වරයාට දෙනුම් දීම ඒ කැනුත්තා

විසින් පැහැර හැර ඇත්තා වූ ද අවස්ථාවක, තැක්සොත් දැන්වීම භා සම්බන්ධ බදා ආයේ ඉන් සොටසක් හෝ ඒ තැනැත්තා විසින් අඩුකර යෙතු ලැබ හෝ අඩුකර ගැනීමට හැකි ව කිමි ඒ බදා හෝ ඉන් සොටස (1) උපවිගත්තියේ සඳහන් කරනු ලැබූ ඡාලයිමාව ඉතුත් විවෙන් දින දාහාතරක් ඇතුළත සොමයාරියේ ජනරාල්වරයා විසින් නියම කරනු ලැබූ පරිදි ගෙවා තොමැකි අවස්ථාවක, ඒ තැනැත්තා පුද්ගලයකු නම් ඒ තැනැත්තා ද ඒ තැනැත්තා පාඨ්පාතක කරනු ලැබූ හෝ තොමැකූ සමාගමක් හෝ පුද්ගල මණ්ඩලයක් නම් ඒ පාලාමේ හෝ පුද්ගල මණ්ඩලයේ ලේකම්, කළමනාකරු හෝ අනෙකු ප්‍රධාන නිලධාරයා ද, අඩු කර ගැනීමට මුළුව නියම කරනු ලැබූ සම්බුද්ධ බදා පාඨ්පාතක විගත්ව යුතු ය. ඒ මූදල මේ පත්‍රින් සලස්වනු ලැබූ සෑම මාරුගයක් ම අවස්ථාවාවේ පරිදි ඒ පුද්ගලයාගෙන්, ලේකම්ගෙන්, කළමනාකරුගෙන් හෝ වෙනත් ප්‍රධාන නිලධාරයාගෙන් අය කරගත හැකි ය.

(5) මේ විගත්තියේ කාර්ය සඳහා “පැහැර හැර තැනැත්තා” යන යොදුමට තොගත්වා පැහැර හැරිය තැනැත්තකුගේ නියෝගීතයකු ඇතුළත් වන ලෙස ගැලතිය යුතු අතර, යම් තැනැත්තකු තීවත්ව සිටියේ නම් මුළු විසින් ගෙරිය යුතු විය හැකිව නිශ්චි බදා ගෙරීමට පැහැර හැර ඇති අවස්ථාවකට මේ විගත්තියේ විධිවිධාන අදාළ සිරිමේ කාර්ය සඳහා (1) වන උපවිගත්තියේ “පැහැර හැර තැනැත්තා” යන යොදුමෙන් -

(අ) තැනීමිය තැනැත්තකුගේ පොල්ම්සරු හෝ අද්මිනිස්ත්‍රාපිකරු ; හෝ

(ආ) තැනීමිය තැනැත්තකුගේ දේපලවල සන්නිකය හාරුගත්තා හෝ එන්ද්‍රියාන්ද්‍රාගේ දේපල පාලනයට මැදිහත් වන්නා වූ යම් තැනැත්තක් ; හෝ

(ඇ) තැනීමිය තැනැත්තකුගේ මූදලය සම්බන්ධයෙන් අන්තිම කැමති පත්‍රය හෝ අද්මිනිස්ත්‍රාපි බලපත්‍රය ප්‍රධානය කරන ලෙස හෝ තැවක මූද්‍රා තැබීම සඳහා හෝ දිසා අධිකරණයෙන් ඉල්ලා පිටි හෝ එසේ ඉල්පුම් සිම්වම හිමිකම් ඇති හෝ තැනැත්තක්.

අදහස් වේ.

45. (1) යම් කුණුත්තාතු රිසින් ගෙවීය පුණු බදද නොගෙවා ඒ කුණුත්තා ශ්‍රී ලංකාවේ බැංචාර ඇමුව ආසන්න බව හෝ එසේ බැහුරුව යුමට ඉඩ ඇති බව හෝ කොමසාරිස් රනරාල්වරයාගේ මකය වූ අවස්ථාවක, එකී බදද විස්තර ද ඒ තැනැත්ත්තාගේ තම ද අවළු සහිතිකයක් සොමසාරිස් රනරාල්වරයා විසින් මහෙස්ත්‍රාත්වරයු වෙත නිශ්චය් කරනු ලැබිය ඇති ය. ඒ මහෙස්ත්‍රාත්වරයා වෙත, එය ලැබුණු විට, බද ගෙවීම හෝ එය ගෙවීම සඳහා කොමසාරිස් රනරාල්වරයා දැඩිමකට පත්වන ආකාරයට ඇප කැනීම හෝ නොකර ඒ කුණුත්තා ශ්‍රී ලංකාවේ බැංචාර යුම් වැශැක්වීම සඳහා අවශ්‍ය වන පියවර ගැනීමට විධානයක් ඒ මහෙස්ත්‍රාත්වරයා විසින් පොලිස්ප්‍රිවරයා වෙත නිශ්චිත තරඟු ලැබිය පුණු ය.

ශ්‍රී ලංකාවේ
බැංචාර යන
කුණුත්තා ගෙන
බද අය පර
ගැනීම.

(2) මහෙස්ත්‍රාත්වරයා වෙත කමාලේ සහිතිකය නිශ්චය් කරන ලිලාවහි, කොමසාරිස් රනරාල්වරයා විසින් ඒ කුණුත්තාට ඒ පිළිබඳව නිලධානය පොදුතැනිකව හාර සිරිමත් හෝ උගාපදි-විකරනු ලැබූ ලිපියක් කැපුලෙන් යැවීමන් හෝ විදුලි ප්‍රවිත්තයක් මගින් හෝ නිශ්චය් කරනු ලැබිය පුණු ය. එහෙන් එවැනි යම් නිවේදනයක් ඒ කුණුත්තාට නොලැබූවේ හෝ පොලිස්ප්‍රිවරයා මේ වගන්තිය යටතේ වූ තහි කටයුතු බල රිහිත නොවිය පුණු ය.

(3) බද ගෙවූ බවට හෝ බද ගෙවීම සඳහා ඇප කැපූ බවට කොමසාරිස් රනරාල්වරයා විසින් අත්තන් කරනු ලැබූ සහිතිකයක් ඉදිරිපත් කිරීම තැනැහැන් පොලිස් ජ්‍යානයක් හාර පොලිස් තිලධරයකට ඒ බද මූදල් ගෙවීම, ඒ කුණුත්තාට ශ්‍රී ලංකාවේ බැංචාර ඇමුව ඉඩ ඇති සඳහා ප්‍රමාණවන් බලයක් විය පුණු ය.

(4) යම් බද මූදලක් යම් පොලිස් නිලධරයුවට ගෙවනු ලැබූ විට ඒ පොලිස් නිලධාරියා විසින් ඒ මූදල කොමසාරිස් රනරාල්වරයා වෙත නොප්‍රාන් ගෙවනු ලැබිය පුණු ය.

46. මේ පත්‍ර යටතේ යම් කුණුත්තාතුගෙන් අය විය පුණු සම්පූර්ණ බදද මේ අනෙකු සලසා ඇති විධිවිධාන රක්ක් යටතේ අයකර නෙ නොහැකි බව හෝ නොහැකි විය ඇති බව හෝ නො කොමසාරිස් රනරාල්වරයාගේ මකය වූ අවස්ථාවක, ඒ කුණුත්තා සම්බන්ධිතයන් 43 වන වගන්තිය යටතේ මහෙස්ත්‍රාත්වරයු විසින් ආභාවිය් කර එය ත්‍රියාන්තක කර කිහිපි ද ඒ නොකාඛා එසේ නොගෙවා ඉතිරිව ඇති යම් මූදලක් අය කර ගැනීම සඳහා මේ පනෙන් විධිවිධාන සලක්වනු ලැබූ බද අයකර ඇතිවේ වෙනත් යම් මාර්ගයක කොමසාරිස් රනරාල්වරයා විසින් අනුගමනය කරනු ලැබීම නිස්සුත්‍රාල විය පුණු ය.

බද අයකර
ගැනීමේ මාර්ග
එකක්ව එවැනි
ගණනය
ප්‍රයෝගනයට
ගැනීම.